

**තුන්වැනි කොටස**

## තුන්වැනි කොටස

### මුදල් මණ්ඩලය විසින් 1999 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන

මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ සහ දැන්වීම්	පිටුව
<b>බැංකු කටයුතු දෙපාර්තමේන්තුව</b>	
1. ඉන්දු-ශ්‍රී ලංකා ණය ගිවිසුම-එ.ජ.ඩොලර් දශලක්ෂ 15 ආනයන සඳහා ගෙවීම් ක්‍රියාපටිපාටිය - චක්‍රලේඛ අංක 01/11/017/0661/002	i
2. ආ.සං.බැ.ණය අංක 1247 එස්ආර්ආර්අයි(එස්එල්)-ද්විතීයික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය ආනයන සඳහා ක්‍රියාපිළිවෙල - මෙහෙයුම් උපදෙස් අංක: බීඩී/01/99	ii
3. ජා.සං.සං.ණය 2881-සීඊ ගුරු අධ්‍යාපන හා ගුරු ස්ථාපන ව්‍යාපෘතිය - මෙහෙයුම් උපදෙස් අංක: බීඩී/02/99	iv
4. යෙන් 44,263,000/-ජපන්/ශ්‍රී ලංකා විශේෂ ප්‍රදානය-(25 වැනි ණය සහන ප්‍රදානය) - මෙහෙයුම් උපදෙස් අංක: බීඩී/03/99	vi
5. ජා.සං.සං.ණය 2837 සීඊ-ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව -මෙහෙයුම් උපදෙස් අංක: බීඩී/04/99	viii
6. ආ.සං.බැ.ණය අංක 1545 එස්ආර්අයි(එස්එල්)-ඉහළ ජලධාර කළමනාකරණ ව්‍යාපෘතිය ආනයන සඳහා ක්‍රියාපිළිවෙල - මෙහෙයුම් උපදෙස් අංක: 01/02/005/0018/005	x
7. අත්තිකාරම් මත බලපැවැත්වෙන මහ බැංකු පොලී අනුපාතය-චක්‍රලේඛ අංක 4522	xii
8. සංචිත අංවශ්‍යතා -මෙහෙයුම් උපදෙස් අංක 01/02/005/0018/006	xiii
9. ජා.සං.සං.ණය 3058 සීඊ-මහවැලි ප්‍රතිව්‍යුහකරණ හා සුනරුත්ථාපන ව්‍යාපෘතිය -මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/007	xiv
10. වාණිජ බැංකුවලින් විදේශීය ව්‍යවහාර මුදල් නොවටු මිලදී ගැනීම සඳහා මහ බැංකුවේ විනිමය අනුපාතිකයන් 1999	xvi
<b>බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව</b>	
11. ප්‍රවෘත්ති පත්‍රවල බැංකු ගිණුම් පළ කිරීම මගින් ප්‍රසිද්ධ අනාවරණය කිරීම-බීඑස්/62/97	xvii
12. බැංකු පනත යටතේ නියෝග 1999 අංක 1 (කොටස් ප්‍රාග්ධන හිමිකම)	xxii
13. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කිරීම සඳහා ස්ථාවර වත්කම්, පිළිඇගයුම් කිරීමේ කටයුතු වෙනුවෙන් තක්සේරුකරුවන් තෝරා ගන්නා විටදී අනුගමනය කළයුතු නිර්ණායකයන්-බීඑස්/69/93	xxiii
14. බැංකු පනත (එක් ණයකරුවකු සඳහා නියමිත ණය උපරිමය) 1999 අංක 2 විධානය 02/02/027/0600/002	xxiv
15. වසර 2000 සඳහා සුදුනම් බව	xxvi
16. බැංකු පනත යටතේ නියෝග 1999 අංක 3 (කොටස් ප්‍රාග්ධන හිමිකම-බලපත්‍ර ලාභී විශේෂිත බැංකු)	xxviii
17. ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරනු ලැබූ බලපත්‍රලාභී විශේෂිත බැංකු(බී.වී.බැ.) විසින් රඳවා ගතහැකි උපරිම කොටස් ප්‍රාග්ධන ප්‍රතිශතය - චක්‍රලේඛ අංක 02/04/002/0005/001	xxx
18. බැංකු පනතේ 77 වන වගන්තිය ප්‍රකාර බැංකු කටයුතු පිළිබඳ රහස්‍යතාවය - චක්‍රලේඛ අංක 02/04/002/005/001	xxxii

19. වසර 2000 සංක්‍රාන්ති කාලය තුළ බැංකු කටයුතු - වක්‍රලේඛ අංක 02/02/027/0600/002	xxxii
20. වාර්ෂික විගණක ගිණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට නියමිත ගිණුම් ආකෘති-වක්‍රලේඛ අංක 02/04/004/0002/001	xxxv
21. 1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනත-දැන්වීම	lviii
22. 1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනත-විධාන	lix
23. අවදනම අනුව බරතැනු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය වැඩිකිරීම - බිඑස්/14/88 වෙළුම v (සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු)	lx
24. අවදනම අනුව බර තැනු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය වැඩිකිරීම - බිඑස්/14/88 වෙළුම v (සියළුම බලපත්‍රලාභී විශේෂ බැංකු, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හැර	lxi
<b>විනිමය පාලන දෙපාර්තමේන්තුව</b>	
25. විදේශ මගින් පාලනය වන සමාගම් සඳහා ණය හා අයිතිය සහ අනෙකුත් ණය පහසුකම්-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/01/99 (සී ඇන්ඩ් එල්)	lxii
26. ණයවර ලිපි සඳහා ඊ2 ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීම-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/02/99 (බී)	lxiii
27. අන්තර්ජාතික ආවෘත ගිණුම්-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/03/99 (එම්)	lxiv
28. නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/07/99 (ඩී)	lxv
29. භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/භාණ්ඩ නැව්ගතකරන්නන්ගේ කුටිකාන්ති නිකුත් කිරීම-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/08/99 (ඒ)	lxvi
30. ජාත්‍යන්තර විද්‍යුත් ණය කාඩ්පත්, හර කාඩ්පත් හෝ අනෙකුත් මුදල් පැවරුම් කාඩ්පත් මගින් විදේශ විනිමය ලබා ගැනීමේ නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/09/99 (ඩී)	lxvii
31. විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම-මෙහෙයුම් උපදෙස් අංක ඊසී/10/99 (එම්.යු)	lxx
<b>රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව</b>	
32. ශ්‍රී ලංකා මහ බැංකුව-රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර බිල්පත් උපදෙස් මාලා - අංක 2 - යොමු අංක 08/06/01/0022/001	lxxv

සියළුම වාණිජ බැංකු වෙත,

**ඉන්දු - ශ්‍රී ලංකා ණය ගිවිසුම - එ.ජ.ඩොලර් දශලක්ෂ 15  
ආනයන සඳහා ගෙවීම් ක්‍රියාපටිපාටිය**

---

1. 1996 ඔක්තෝබර් 14 දින හා අංක බීඩී/07/96 දරණ අපගේ මෙහෙයුම් උපදෙස් හා 1997 ජූලි 2 හා 1998 අප්‍රේල් 24 දින දරණ එහි සංශෝධන සම්බන්ධවයි.
2. ඉන්දීය ණය මාලාව යටතේ ඉන්දියාවෙන් ප්‍රාග්ධන භාණ්ඩ ආනයන කිරීම සම්බන්ධයෙන් ගිවිස ගැනීමේ හා ණයවර ලිපි විවෘත කිරීමේ අවසාන දිනය 2000.01.31 දක්වා හා වියපැහැදීම ගෙවීමේ දිනය 2001.01.31 දක්වාත් ඉන්දීය රජය දීර්ඝ කර ඇති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.
3. 1996 ඔක්තෝබර් 14 දින හා බීඩී/07/96 දරණ අපගේ මෙහෙයුම් උපදෙස්හි අනෙකුත් නියමයන් හා කොන්දේසි නොවෙනස්ව පවතී.

අතිරේක ප්‍රධාන ගණකාධිකාරී

එම්.බී.දිසානායක  
ප්‍රධාන ගණකාධිකාරී

පිටපත්:

1. විනිමය පාලක
2. අධ්‍යක්ෂ ජනරාල්  
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

කළමනාකරු,  
ලංකා බැංකුව,  
අගනුවර ශාඛාව,  
කොළඹ 01.

මහත්මයාණෙනි,

**ආ.සං.බැං.ණය අංක 1247 එස්ආර්ආයි(එස්එල්)-ද්විතියික  
අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය ආනයන සඳහා ක්‍රියාපිළිවෙල**

ආසියානු සංවර්ධන බැංකුව (මින් ඉදිරියට ආ.සං.බැ. යනුවෙන් හැඳින්වේ.) ද්විතියික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයට විගැහි 22,086,000 කට සමාන ණය ප්‍රමාණයක් ලබා දීමට එකඟ වී ඇත. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මින් ඉදිරියට අ. සහ උ.අ.අ. යනුවෙන් හැඳින්වේ.) මගින් ක්‍රියාත්මක කෙරේ. ණය මුදලින් කොටසක් අ. සහ උ.අ.අ. මගින් ව්‍යාපෘතිය සඳහා උපකරණ ආනයනය කිරීමට යොදවනු ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් ඔබ විසින් පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ.

2. මෙම ලිපියෙහි ඇමුණුම් 1 හි සඳහන් වන සුදුසුකම් ලැබූ මූලාශ්‍ර රට වලින් කළයුතු සියළුම ආනයන අ. සහ උ.අ.අ. යේ ඉල්ලීම මත ඔබ විසින් ආරම්භ කරන ලද සහතික කරන ලද අවලංගු කළ නොහැකි, ආධීනතාවක් නොමැති ණයවර ලිපි මගින් කළ යුතුය. මෙවැනි සෑම ණයවර ලිපියකම පහත සඳහන් වගන්තිය ඇතුළත් විය යුතුය.

“මෙම ණයවර ලිපිය ආසියානු සංවර්ධන බැංකුවෙහි ණය අංක 1247 එස්ආර්ආයි (එස්එල්) යටතේ ආරම්භ කරනු ලැබ ඇති අතර මෙය ක්‍රියාත්මක වනුයේ ආසියානු සංවර්ධන බැංකුව සිය බැඳුම්කර ලිපිය දැනුම් දෙන/සහතික කරන බැංකුවට නිකුත් කළහොත් හා නිකුත් කළවිට පමණි. ගෙවීම් සඳහා මෙකී බැඳුම්කර ලිපියෙහි ඇතුළත් උපදෙස් කරුණාකර පිළිපදිනු මැනවි.”

ණයවර ලිපියෙහි ඉහත සඳහන් වගන්තිය ඇතුළත් නොවූ විට පවා ගණුදෙනුව මූල්‍යකරණය කිරීමට ඔබ විසින් භාර ගත්තේ නම් එය වහා ක්‍රියාත්මක තත්ත්වයට පත් වේ. කෙසේ වුවද, ආ.සං.බැ.වෙහි බැඳුම්කරය නිකුත් කළහොත් හා නිකුත් කළවිට මූල්‍යමය බැඳීම ආ.සං.බැ. වෙත පැවරෙනු ඇත. මෙවැනි අවස්ථාවක ණයවර ලිපියෙහි පහත සඳහන් වගන්තිය ඇතුළත් විය යුතුය.

“මෙම ණයවර ලිපිය මූල්‍යකරණය ශ්‍රී ලංකාවෙහි කොළඹ ලංකා බැංකුව අගනුවර ශාඛාව විසින් භාර ගනු ලැබ ඇත. කෙසේ වුවද, මෙය ආසියානු සංවර්ධන බැංකුවෙහි ණය අංක 1247 එස්ආර්ආයි (එස්එල්) යටතේ විවෘත කර ඇති අතර, දැනුම් දෙන/සහතික කරන බැංකුවට ආසියානු සංවර්ධන බැංකුව විසින් බැඳුම්කර ලිපිය නිකුත් කළහොත් හා නිකුත් කළවිට එකී ණයවර ලිපිය සම්බන්ධයෙන් මෙම බැඳුම්කර ලිපියෙහි ඇතුළත් උපදෙස් අනුව ක්‍රියා කොට ආසියානු සංවර්ධන බැංකුවෙන් ගෙවීම්/ප්‍රතිපූරණය සඳහා හිමිකම පෑ යුතුය.”

ඔබගේ ණයවර ලිපියෙහි පිටපත් දෙකක් අ. සහ උ.අ.අ. වෙත යැවිය යුතු වන අතර, එවිට අ. සහ උ.අ.අ. විසින් ආ.සං.බැ. විසින් නිකුත් කරනු ලබන සාමාන්‍ය බැඳුම්කර ලිපිය ඔබගේ නියෝජිතයා වෙත යැවීමට කටයුතු සලසනු ඇත. අ. සහ උ.අ.අ. හි ඉල්ලීමට ආ.සං.බැ. එකඟ වුවහොත් ආ.සං.බැ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම් 2 හි සඳහන් අන්දමට සිය සාමාන්‍ය බැඳුම්කර ලිපිය නම් කර ඇති වාණිජ බැංකු වෙත නිකුත් කරනු ඇත.

- 3. (1) ණයවර ලිපියෙහි පහත දැක්වෙන කිහිප සංශෝධනයක් සඳහා වුවද ආ.සං.බැ. හි ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ.
  - (අ) ණයවර ලිපියෙහි වටිනාකම හා අදාළ ව්‍යවහාර මුදල් ඒකකය ඇතුළු ගෙවීම් කොන්දේසි;
  - (ආ) භාණ්ඩ ප්‍රමාණය හෝ ඒවායේ විස්තරය;
  - (ඇ) ප්‍රතිලාභියා;
  - (ඈ) ආරම්භක රට ; සහ
  - (ඉ) ණය ගිණුමෙන් මුදල් ආපසු ගැනීම් සඳහා අවසාන දිනය එනම් 1999 ජූනි 30 වැනි දිනය ඉක්මවා ණයවර ලිපියෙහි කල් පිරෙන දිනය දීර්ඝ කිරීම.

ඉහත සඳහන් (අ) සිට (ඉ) දක්වා ඇතුළත් නොවන සංශෝධන සඳහා ආ.සං.බැ. හි අනුමැතිය අවශ්‍ය නොවේ. ඉහත සඳහන් සංශෝධනයන්ට අනුමැතිය ලබා ගැනීම සඳහා අ. සහ උ.අ.අ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම් 3 හි දැක්වෙන ආකෘතිය මගින් ඔබ විසින් අත්සන් කරන ලද සංශෝධනයෙහි පිටපතක්ද සහිතව නොපමාව ඉල්ලුම් කළ යුතුය. මෙවැනි අවස්ථාවන්හිදී ණයවර ලිපියක සංශෝධනයන්හි පහත සඳහන් කොන්දේසිය ඇතුළත් විය යුතුය.

“මෙම සංශෝධනය බලාත්මක වනුයේ ආ.සං.බැ.හි අනුමැතිය ලැබුණු විට පමණි.”

ආ.සං.බැ. විසින් අනුමැතිය දෙනු ලැබුවහොත් එය මෙම ලිපියෙහි ඇමුණුම් 4 හි දක්වන ආකෘතිය මගින් ඔබගේ නියෝජිතයා වෙත මෙන්ම අ. සහ උ.අ.අ. වෙත දැනුම් දෙනු ඇත.

(11) කල් ඉකුත් වන දිනය සහ නැවත කිරීමේ දිනය ණය ගිණුමෙන් මුදල් ගැනීමේ අවසන් දිනය දක්වා දීර්ඝ කිරීම සඳහා ආ.සං.බැ.හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ. එවැනි කාලය දීර්ඝ කිරීම් කරන ලද අවස්ථාවන්හිදී අ. සහ උ.අ.අ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම 3 හි දක්වන ආකෘතිය මගින් ඔබ විසින් නිසි පරිදි අත්සන් කරන ලද පිටපතක්ද සමග ආ.සං.බැ. වෙත නොපමාව දැනුම් දිය යුතුය. ආ.සං.බැ.හි පූර්ව අනුමැතියට යටත් වන හා නොවන සෑම සංශෝධනයකම පිටපත් දෙකක් ඔබ විසින් අ. සහ උ.අ.අ. වෙත යැවිය යුතු වන අතර, අ. සහ උ.අ.අ. විසින් ආ.සං.බැ.හි අනුමැතිය අවශ්‍ය අවස්ථාවන්හිදී එම අනුමැතිය ලබා දීම සඳහා කටයුතු යොදනු ඇත.

4. ආ.සං.බැ. මගින් බැඳීම් ලිපියක් නිකුත් කරන ලද ණයවර ලිපියක වගන්ති ප්‍රකාර ප්‍රතිලාභියෙකු වෙත ගෙවීමක් කරනු ලබන විට ඔබ නියෝජිතයා විසින් ඔබ වෙත අදාළ ලියකියවිලි ඉදිරිපත් කළයුතු අතර, මෙම ලිපියෙහි ඇමුණුම් 5 හි දක්වන ආකෘතිය මගින් ආ.සං.බැ. වෙත ප්‍රතිපූරණය සඳහා ඉල්ලුම් කළ යුතුය. ඔබ නියෝජිතයා විසින් ප්‍රතිපූරණය සඳහා වන ඉල්ලුම්පතෙහි පිටපතක් අ. සහ උ.අ.අ. වෙතද ඉදිරිපත් කළ යුතුය. මුද්‍රා හැරීමේ කටයුතු නොපමාව සිදු කිරීම පහසු කිරීම සඳහා ඔබ නියෝජිතයා මෙම ලිපියෙහි ඇමුණුම 6 හි දක්වන ආකෘතිය මගින් අනුමැතිය තහවුරු කරනු ලැබූ බව හැකි තාක් ඉක්මණින් ඔබ වෙත දන්වීමට හැකි වන පරිදි ඔබ විසින් කටයුතු සැලැස්විය යුතු වන අතර, ඔබ නියෝජිත වෙත ආ.සං.බැ.වෙත් ප්‍රතිපූරණය ලැබූ බවට ඔබ සෑහීමකට පත් වන තෙක්, ඔබ නියෝජිතයාගේ නැවත කිරීමේ ලියකියවිලි ඔබ බැංකුව භාරයේ රඳවා ගත යුතුය. ලියකියවිලි නිදහස් කරන අවස්ථාවේදී අ. සහ උ.අ.අ. වෙතින් ප්‍රතිපාර්ශවීය අරමුදල් අය නොකළ යුතුය.

5. නැවත කිරීමේ ලියකියවිලිවල හා ණයවර ලිපියෙහි කොන්දේසි අතර යම් වෙනස්කමක්/වෙනස්කම් පවතින විට ආ.සං.බැ.ට ගෙවීම සඳහා වන හිමිකම්පෑම ගරු කළ නොහැකි වන අතර වාණිජ බැංකුව (ගණුදෙනු කරන) විසින් නිකුත් කළ හෝ පිටසන් කළ හානි පූරණ ලිපියක් පිළි ගැනීමටද හැකි නොවේ. මෙවැනි අවස්ථාවලදී ගණුදෙනු කරන වාණිජ බැංකුව විසින් ඔබ මාර්ගයෙන් එවැනි වෙනස්කම් තිබුණද ගෙවීම සඳහා අනුමැතිය අ. සහ උ.අ.අ. මගින් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

ඔබ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෙවීම සඳහා අනුමැතිය දුන් පසු අ. සහ උ.අ.අ. විසින් අදාළ අසමානතාවය හා ගණුදෙනු කරන බැංකුවට දෙන ලද ගෙවීම් අනුමැතිය ලබා දීම පිළිබඳව කේබල් මගින් ආ.සං.බැ. වෙත දන්විය යුතුය.

6. ආ.සං.බැ. විසින් එ.ජ.ඩොලර් නොවන වෙනත් මූල්‍ය ඒකකයකින් බැඳීමක් නිකුත් කළ විට එවැනි බැඳීමක් යටතේ ගෙවීම සඳහා එ.ජ.ඩොලර් නොවන මූල්‍ය ඒකකය ලබා ගත හැකි වේ යයි ආ.සං.බැ. බලාපොරොත්තු වන විනිමය අනුපාතිකය පදනම මත කීරණය කරන ලද එ.ජ.ඩොලර් සමාන ප්‍රමාණය බැඳීම් ලිපියේ දක්වනු ඇත. එ.ජ.ඩොලර් නොවන වෙනත් මූල්‍ය ඒකකයකින් ගෙවීමක් සඳහා ඔබගේ ඕනෑම නියෝජිතයෙකු විසින් එවැනි හිමිකම්පෑමක් කළ අවස්ථාවකදී, එ.ජ.ඩොලර් සමාන ප්‍රමාණය ආ.සං.බැ.හි බැඳීම් යටතේ ලබා ගත හැකි ප්‍රමාණය ඉක්මවන්නේ නම් ආ.සං.බැ. ප්‍රතිපූරණය බැඳීම යටතේ ලබාගත හැකි එ.ජ.ඩොලර් ප්‍රමාණයේ එ.ජ.ඩොලර් නොවන ව්‍යවහාර මුදලින් වූ වටිනාකමට සීමා කරනු ඇත. මෙම හේතුව නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඔබගේ ණයවර ලිපියෙහි වගන්ති ප්‍රකාර කරනු ලබන හිමිකම් පෑමක් සඳහා සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ ඔබ නියෝජිතයා ප්‍රතිපූරණය කිරීම ආ.සං.බැ. ප්‍රතිකෂේප කළහොත් ආ.සං.බැ. විසින් අනුමත නොකරන ලද ප්‍රමාණය ඔබ විසින් ඔබ නියෝජිතයාට ගෙවිය යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් අ. සහ උ.අ.අ. සමග අවශ්‍ය විධිවිධාන සලසා ගත යුතුය.

7. මේ සම්බන්ධයෙන් වන විනිමය පාලන අවශ්‍යතාවයන් පිළිබඳව විනිමය පාලක විසින් ඔබට උපදෙස් දෙනු ඇත.

8. ඔබගේ සියළුම අය කිරීම් අ. සහ උ.අ.අ. ගිණුමට හර විය යුතුය.

ඔබේ විශ්වාසී,  
එම්.බී.දිසානායක  
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් :
- 1. විනිමය පාලක
  - 2. ව්‍යාපෘති අධ්‍යක්ෂ,  
ද්විතියික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය,  
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමතෘතාංශය,  
ඉසුරුපාය,  
බත්තරමුල්ල.

මගේ අංකය : 01/11/015/0688/001

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,  
විදේශ මුදල් අංශය,  
1999 මැයි 11 වැනි දින.

මෙහෙයුම් උපදෙස් අංක : බීඩී/02/99

කළමනාකරු,  
ලංකා බැංකුව,  
අගනුවර ශාඛාව,  
කොළඹ.

මහත්මයාණෙනි,

**ජා.සං.සං. ණය 2881-සීඊ ගුරු අධ්‍යාපන හා ගුරු ස්ථාපන ව්‍යාපෘතිය**

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද උක්ත ණය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත පහත දැක්වේ.

- i. බන්තරමුල්ල, කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර, ඉසුරුපායෙහි, ගුරු අධ්‍යාපන හා ගුරු ස්ථාපන ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙනුවෙන් ඔබ විසින් ස්ථාපිත කරන ලද සහතික කළ අවලංගු කළ නොහැකි ආධීනතාවයක් නොමැති ණයවර ලිපි මගින් ආනයනයන් සිදු කළයුතු වේ.
- ii. ඔබගේ ණයවර ලිපි ආරම්භ කිරීම සඳහා ඔබට බලය පැවරෙන්නේ විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් “ජා.සං.සං. 2881 සීඊ ගුරු අධ්‍යාපන හා ගුරු ස්ථාපන ව්‍යාපෘතිය” නමින් නිකුත් කරනු ලබන ප්‍රතිපාදන ලිපිය මගිනි.
- iii. මා විසින් වෙනත් උපදෙසක් දී නොමැත්තේ නම් ඔබ විසින් විවෘත කරනු ලබන සෑම ණයවර ලිපියකම ජා.සං.සං. වෙතින් ගනුදෙනුකාර බැංකුව වෙත ප්‍රතිපූරණය ලැබෙනු ඇති බවටත් ණයවර ලිපිය වලංගු වනුයේ ජා.සං.සං. විසින් ගනුදෙනුකාර බැංකුව වෙත සිය විශේෂ බැඳුම්කරය නිකුත් කළවිට පමණක් බවටත් කොන්දේසියක් අඩංගු විය යුතුය.
- vi. ජා.සං.සං. වෙත විශේෂ බැඳුම්කරයක් සඳහා ඔබ ගනුදෙනුකරු විසින් අයදුම් කිරීම 1931 පෝර්මය (උද්ධෘතයක් අමුණා ඇත) මගින් කළයුතු වන අතර එය පහත දැක්වෙන ලියකියවිලි මගින් තහවුරු විය යුතුය.

(අ) ගෙවීමට අදාළ කොන්ත්‍රාත්තුවෙහි හෝ මිලදී ගැනුම් අණකරයෙහි පිටපතක් සහ

(ආ) ඔබ බැංකුව විසින් නිකුත් කිරීමට යෝජනා කරන ණයවර ලිපියෙහි පිටපත් දෙකක්

- v. සෑම ණයවර ලිපියක් සඳහාම කරනු ලැබූ සියළුම සංශෝධනයන්ගේ අනුපිටපත් ජා.සං.සං.ට සැපයීමට ගනුදෙනු කරන බැංකුවට උපදෙස් දිය යුතුය. ජා.සං.සං. විසින් පහත දැක්වෙන සංශෝධනයන් සඳහා එහි ලිඛිත අනුමැතිය සපයනු ඇත.

(අ) ණයවර ලිපියෙහි වටිනාකම

(ආ) භාණ්ඩවල ප්‍රමාණය හෝ භාණ්ඩ පිළිබඳ විස්තරය

(ඇ) ප්‍රතිලාභියා සහ

(ඈ) ණයවර ලිපියෙහි කල් ඉකුත් වන දිනය, මුලින් සඳහන් කරන ලද දිනය හෝ ජා.සං.සං. විසින් නිකුත් කරන ලද විශේෂ බැඳුම්කරයෙහි සඳහන් දිනය හය මසක් ඉක්මවා දීර්ඝ කිරීමක්

වෙනත් කිසිදු සංශෝධනයක් සඳහා ජා.සං.සං.හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ.

- vi. උක්ත ණය මාලාව විශේෂ ගැනුම් හිමිකම් මගින් ප්‍රකාශිත බැවින් වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයකින් ප්‍රකාශිත ණයවර ලිපියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය විශේෂ බැඳුම්කර ලිපිය නිකුත් කිරීමේදී සිය බැඳීම විශේෂ ගැනුම් හිමිකම් මගින් දක්වනු ඇත. මෙම සීමාකරණය හේතුකොටගෙන ජා.සං.සං. මගින් ණයවර ලිපියෙහි සඳහන් මුළු විදේශ මුදල් ප්‍රමාණය විදේශයෙහි සිටින ඔබ නියෝජිතයාට ප්‍රතිපූරණය කරනු නොලබන්නේ නම් මේ

සම්බන්ධයෙන් විනිමය පාලක විසින් ඔබ වෙත නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව ගනුදෙනු කරනු ලබන බැංකුව වෙත අයවිය යුතු ශේෂය ඔබ විසින් ගෙවිය හැකිය.

- vii. මෙම ණය ක්‍රමය යටතේ ආනයනකරුවන් නැවත කිරීමේ ලියකියවිලි සඳහා වන ලේඛනමත රුපියල් වටිනාකම රජයේ ප්‍රතිපාර්ශවීය අරමුදල් ගිණුමට ගෙවීමට අවශ්‍ය නොවේ. එබැවින් ඔබ වෙත හෝ ඔබ ගනුදෙනු කරන බැංකුව වෙත අයවිය යුතු කොමිස් අය කිරීම ආදිය වේ නම්, ඒවා අයකර ගැනීමෙන් පසු එම ලියකියවිලි ඔබට ලැබුණු වහාම ඔබ ගනුදෙනුකරුවන් වෙත මුද්‍රා හැරිය යුතුය.
  - viii. ණයවර ලිපි හා සංශෝධන කිසිවක් වේ නම් ඒවායෙහි පිටපත් කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරීගේ දූත ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතුය.
2. මේ සම්බන්ධයෙන් සිය අවශ්‍යතා පිළිබඳව විනිමය පාලක විසින් ඔබ වෙත වෙනම උපදෙස් සපයනු ඇත.

ඔබේ,  
විශ්වාසී,

චැඩ්බලන ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් :
- 1. විනිමය පාලක
  - 2. ව්‍යාපෘති අධ්‍යක්ෂ,  
ගුරු අධ්‍යාපන හා ගුරු ස්ථාපන ව්‍යාපෘතිය,  
ඉසුරුපාය,  
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ,  
බත්තරමුල්ල.

විදේශීය මූල්‍ය අංශය,  
බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,  
1999 මැයි මස 25 වැනි දින.  
දුරකථනය : 346287

මෙහෙයුම් උපදෙස් අංක : බීඩී/03/99

සියළුම වාණිජ බැංකු වෙත,

**යෙන් 44,263,000/- ජපන්/ශ්‍රී ලංකා විශේෂ ප්‍රදානය  
25 වැනි ණය සහන ප්‍රදානය**

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ජපාන රජය විසින් ලබාදී ඇති ප්‍රදානයන් යටතේ තෝරා ගන්නා ලද රටවලින් කැරෙන ආනයනයන් මූල්‍යනය කිරීම සඳහා පහත සඳහන් උපදෙස් වලින් දී ඇති ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන ලෙස වාණිජ බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ. මෙම ප්‍රදානය යටතේ ආනයන සඳහා ප්‍රතිපාදනයන් විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ඇත.
- සැපයුම්කරු සමග ඇති කර ගත් ගිවිසුමේ පිටපතක් ද විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද බලය පැවැත්මේ ලිපියක්ද සමග ප්‍රතිපාදනයක හිමිකරුවකු අයදුම් කළ අවස්ථාවකදී වාණිජ බැංකුවකට සැපයුම්කරුගේ රටෙහි තමාගේ ගනුදෙනුකරුවන්ගේ මාර්ගයෙන් සැපයුම්කරු වෙනුවෙන් මෙම පහසුකම යටතේ අවලංගු කළ නොහැකි ණයවර ලිපියක් විවෘත කළ හැකිය. එවන් සෑම ණයවර ලිපියකම අනුක්‍රමික අංකයට මුලින් පිළිවෙලින් ආරම්භක බැංකුවේ හඳුනා ගැනීමේ අංකය සහ “ 1 වැනි යෙන් ප්‍රදානය 1999 ” යන්න යොදා තිබිය යුතුය.
- ජපානයේ, ටෝකියෝහි සීමාසහිත ටෝකියෝ - මිටිසුබිෂි බැංකුවෙහි ජාත්‍යන්තර සේවා බැංකු කටයුතු අංශය වෙතැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවේ අංක : 3079636 දරණ යෙන් සාමාන්‍ය තැන්පතු ගිණුම හර කිරීමෙන් ගනුදෙනුකාර බැංකුව විසින් ප්‍රතිපූරණය ලබා ගත යුතු බව සෑම ණයවර ලිපියකම සඳහන් විය යුතුය. ලියකියවිලි ණයවර ලිපියේ නියමයනට එකඟ වන බවටත්, එම ලියකියවිලි ණය විවෘත කරන බැංකුව වෙත යවා ඇති බවටත්, ගනුදෙනුකාර බැංකුවෙන් ලබා ගත් සහතිකයක් සමග ප්‍රතිපූරණය ඉල්ලා සිටිය යුතුය. ණයවර ලිපිය විවෘත කළ විහාම ණය විවෘත කරන බැංකුව විසින් සෑම ණයවර ලිපියකම පිටපත් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන් අනතුරුව ප්‍රධාන ගණකාධිකාරී විසින් ණය සම්බන්ධයෙන් වූ ප්‍රතිපූරණ අවසර ලිපියක් ටෝකියෝහි සීමාසහිත ටෝකියෝ මිටිසුබිෂි බැංකුව වෙත නිකුත් කරනු ලැබේ. මෙම ලිපිය නොමැතිව ගනුදෙනුකාර බැංකුව වෙත ප්‍රතිපූරණය කිරීම සිදු කරනු නොලැබේ.
- ගනුදෙනුකාර බැංකුවෙන් ලියකියවිලි ලැබුණු විට ණය විවෘත කරන බැංකුව ඒවා ආනයනකරු වෙත මුද හැරිය යුත්තේ එම ලියකියවිලිවල රුපියල් වටිනාකම ලබා ගැනීමෙන් පසුව පමණකි. එම ලියකියවිලි ආනයනකරු වෙත මුද හැරීමට පෙර ලියකියවිලිවල මුළු වටිනාකම ලබා ගත් බවට වාණිජ බැංකු තහවුරු කරගත යුතුය. අදාළ බැංකුව වෙත ලියකියවිලි ලැබී ඇති බවට උපදෙස් ලැබී දින 10 ක් ඇතුළතදී ආනයනකරු විසින් ගෙවීම් කළ යුතුය.
- නිශ්චිත කාලය වන දින 10 කුළදී ලියකියවිලිවල වටිනාකම ගෙවීමට ආනයනකරු අපොහොසත් වුවහොත් බැංකුව වෙත ලියකියවිලි ලැබුණු බවට උපදෙස් ලැබූ දින සිට බිල ගෙවා අවසන් කරන දිනය තෙක් බැංකු අනුපාතිකය සියයට 3 කින් ඉක්මවූ පොලියක් ගෙවීමට ආනයනකරුට සිදු වනු ඇත.
- වාණිජ බැංකුව ආනයනකරු වෙතින් ලියකියවිලිවල රුපියල් වටිනාකම ලබාගෙන මහ බැංකුව වෙත ගෙවීමේදී මෙම මෙහෙයුම් උපදෙස්වල යොමුව සඳහන් කරමින් පහත සඳහන් තොරතුරු සැපයිය යුතුයි.

- (අ) ආනයනකරුගේ නම සහ ලිපිනය:
- (ආ) ණයවර ලිපියේ අංකය:
- (ඇ) අපනයනකරුගේ නම:

(ඇ) යෙන්වල සමානුපාතිකය (ලියකියවිලිවල වටිනාකම වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයකින් දක්වා ඇති අවස්ථාවන්හිදී):

(ඉ) බලපාන විනිමය අනුපාතිකය (ණයවර ලිපියෙහි දක්වෙන ව්‍යවහාර මුදල් වර්ගය පරිවර්තනය කෙරුණ ජපන් යෙන් අනුපාතිකයද ඇතුළුව):

(ඊ) ලියකියවිලි ලැබුණු දිනය:

(උ) ආනයනකරු වෙත දන්වූ දිනය:

(ඌ) ආනයනකරු විසින් ගෙවීම් කරන ලද දිනය:

7. ගෙවීම් කරන විට ගෙවීම් කරනු ලබන නැව්ගත කිරීමට අදාළ පහත සඳහන් සෑම ලියවිල්ලකම පිටපතක් අමුණා එවීමට වාණිජ බැංකු ඩග් බලාගත යුතුය.

i. ඉන්වොයිසිය

ii. නෞභාර පත්‍රය/ගුවන් බලපත්‍රය

iii. සැපයුම්කරු වෙත මුදල් ගෙවන ලද දිනය හා ගෙවූ ප්‍රමාණයට සාක්ෂි දරන ලියකියවිලි.

වයි.එම්.ඩබ්.බී.වීරසේකර

වැඩ බලන ප්‍රධාන ගණකාධිකාරී

පිටපත් : 1. විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්,  
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,  
මහ ලේකම් කාර්යාලය,  
කොළඹ 01.

2. විනිමය පාලක

මගේ අංකය : 01/11/015/0672/001

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,  
විදේශ මුදල් අංශය,  
1999 ජූලි 12 වැනි දින.

මෙහෙයුම් උපදෙස් අංක : බීඩී/04/99

කළමනාකරු,  
ලංකා බැංකුව,  
අගනුවර ශාඛාව,  
කොළඹ.

මහත්මයාණෙනි,

**ජා.සං.සං. ණය 2837 පිරි-ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව**

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද උත්ත ණය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත පහත දක්වේ.

1. කොළඹ 8, ඇල්විටිගල මාවතේ, අංක 276 හි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චෙත්‍රචන් මහ විසින් ස්ථාපිත කරන ලද සහතික කළ අවලංගු කළ නොහැකි ආධීනතාවයක් නොමැති ණයවර ලිපි මගින් ආනයනයන් සිදු කළයුතු වේ.
2. මඛගේ ණයවර ලිපි ආරම්භ කිරීම සඳහා මඛට බලය පැවරෙන්නේ විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් “ ජා.සං.සං. 2837 පිරි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව” නමින් නිකුත් කරනු ලබන ප්‍රතිපාදන ලිපිය මගිනි.
3. මා විසින් වෙනත් උපදෙසක් දී නොමැත්තේ නම් මඛ විසින් විවෘත කරනු ලබන සෑම ණයවර ලිපියකම ජා.සං.සං. වෙතින් ගනුදෙනුකාර බැංකුව වෙත ප්‍රතිපූරණය ලැබෙනු ඇති බවටත් ණයවර ලිපිය වලංගු වනුයේ ජා.සං.සං. විසින් ගනුදෙනුකාර බැංකුව වෙත සිය විශේෂ බැඳුම්කරය නිකුත් කළවිට පමණක් බවටත් කොන්දේසියක් අඩංගු විය යුතුය.
4. ජා.සං.සං. වෙත විශේෂ බැඳුම්කරයක් සඳහා මඛ ගනුදෙනුකරු විසින් අයදුම් කිරීම 1931 පෝර්මය (උද්ධානයක් අමුණා ඇත) මගින් කළයුතු වන අතර එය පහත දක්වන ලියකියවිලි මගින් තහවුරු විය යුතුය.

(අ) ගෙවීමට අදාළ කොන්ත්‍රාත්තුවෙහි හෝ මිලදී ගැනුම් අණකරයෙහි පිටපතක් සහ

(ආ) මඛ බැංකුව විසින් නිකුත් කිරීමට යෝජනා කරන ණයවර ලිපියෙහි පිටපත් දෙකක්

5. සෑම ණයවර ලිපියක් සඳහාම කරනු ලැබූ සියළුම සංශෝධනයන්ගේ අනුපිටපත් ජා.සං.සං.ට සැපයීමට ගනුදෙනු කරන බැංකුවට උපදෙස් දිය යුතුය. ජා.සං.සං. විසින් පහත දක්වන සංශෝධනයන් සඳහා එහි ලිඛිත අනුමැතිය සපයනු ඇත.

(අ) ණයවර ලිපියෙහි වටිනාකම

(ආ) භාණ්ඩවල ප්‍රමාණය හෝ භාණ්ඩ පිළිබඳ විස්තරය

(ඇ) ප්‍රතිලාභියා සහ

(ඈ) ණයවර ලිපියෙහි කල් ඉකුත් වන දිනය, මුලින් සඳහන් කරන ලද දිනය හෝ ජා.සං.සං. විසින් නිකුත් කරන ලද විශේෂ බැඳුම්කරයෙහි සඳහන් දිනය හය මසක් ඉක්මවා දීර්ඝ කිරීමක්

වෙනත් කිසිදු සංශෝධනයක් සඳහා ජා.සං.සං.හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ.

6. උත්ත ණය මාලාව විශේෂ ගැනුම් හිමිකම් මගින් ප්‍රකාශිත බැවින් වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයකින් ප්‍රකාශිත ණයවර ලිපියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය විශේෂ බැඳුම්කර ලිපිය නිකුත් කිරීමේදී සිය බැඳීම විශේෂ ගැනුම් හිමිකම් මගින් දක්වනු ඇත. මෙම සීමාකරණය හේතුකොටගෙන ජා.සං.සං. මගින් ණයවර ලිපියෙහි සඳහන් මුළු විදේශ මුදල් ප්‍රමාණය විදේශයෙහි සිටින මඛ නියෝජිතයාට ප්‍රතිපූරණය කරනු නොලබන්නේ නම් මේ

සම්බන්ධයෙන් විනිමය පාලක විසින් ඔබ වෙත නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව ගනුදෙනු කරනු ලබන බැංකුව වෙත අයවිය යුතු ශේෂය ඔබ විසින් ගෙවිය හැකිය.

7. මෙම ණය ක්‍රමය යටතේ ආනයනකරුවන් නැවත කිරීමේ ලියකියවිලි සඳහා වන ලේඛනයන්හි රුපියල් වටිනාකම රජයේ ප්‍රතිපාර්ශවීය අරමුදල් ගිණුමට ගෙවීමට අවශ්‍ය නොවේ. එබැවින් ඔබ වෙත හෝ ඔබ ගනුදෙනු කරන බැංකුව වෙත අයවිය යුතු කොමිස් අය කිරීම ආදිය වේ නම් ඒවා අයකර ගැනීමෙන් පසු එම ලියකියවිලි ඔබට ලැබුණු වහාම ඔබ ගනුදෙනුකරුවන් වෙත මුද්‍රා තැරිය යුතුය.
8. ණයවර ලිපි හා සංශෝධන කිසිවක් වේ නම් ඒවායෙහි පිටපත් කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරීගේ දූත ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතුය.
9. මේ සම්බන්ධයෙන් සිය අවශ්‍යතා පිළිබඳව විනිමය පාලක විසින් ඔබ වෙත වෙනම උපදෙස් සපයනු ඇත.

ඔබේ,  
විශ්වාසී,

**එම්. බී. දිසානායක**  
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් : 1. විනිමය පාලක
2. ව්‍යාපෘති අධ්‍යක්ෂ,  
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,  
276, ඇල්විට්ගල මාවත,  
කොළඹ 8.

කළමනාකරු,  
ලංකා බැංකුව,  
අගනුවර ශාඛාව,  
කොළඹ 01.

මහත්මයාණෙනි,

**ආ.සං.බැං.ණය අංක 1545 එස්.ආර්.අයි(එස්එල්)-ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය ආනයන සඳහා ක්‍රියාපිළිවෙල**

ආසියානු සංවර්ධන බැංකුව (මින් ඉදිරියට ආ.සං.බැ. යනුවෙන් හැඳින්වේ.) ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයට විගැහි 12,237,000 කට සමාන ණය ප්‍රමාණයක් ලබා දීමට එකඟ වී ඇත. මෙම ව්‍යාපෘතිය වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ වන සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරේ. ණය මුදලින් කොටසක් වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය (මින් ඉදිරියට ව.ස.ප.අ. යනුවෙන් හැඳින්වේ.) මගින් ව්‍යාපෘතිය සඳහා උපකරණ ආනයනය කිරීමට යොදවනු ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් ඔබ විසින් පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ.

2. මෙම ලිපියෙහි ඇමුණුම් 1 හි සඳහන් වන සුදුසුකම් ලැබූ මූලාශ්‍ර රට වලින් කළයුතු සියළුම ආනයන ව.ස.ප.අ. යේ ඉල්ලීම මත ඔබ විසින් ආරම්භ කරන ලද සහතික කරන ලද අවලංගු කළ නොහැකි, ආධීනතාවක් නොමැති ණයවර ලිපි මගින් කළ යුතුය. මෙවැනි සෑම ණයවර ලිපියකම පහත සඳහන් වගන්තිය ඇතුළත් විය යුතුය.

“මෙම ණයවර ලිපිය ආසියානු සංවර්ධන බැංකුවෙහි ණය අංක 1545 එස්.ආර්.අයි. (එස්එල්) යටතේ ආරම්භ කරනු ලැබ ඇති අතර මෙය ක්‍රියාත්මක වනුයේ ආසියානු සංවර්ධන බැංකුව සිය බැඳුම්කර ලිපිය දැනුම් දෙන/සහතික කරන බැංකුවට නිකුත් කළහොත් හා නිකුත් කළවිට පමණි. ගෙවීම සඳහා මෙකී බැඳුම්කර ලිපියෙහි ඇතුළත් උපදෙස් කරුණාකර පිළිපදිනු මැනවි.”

ණයවර ලිපියෙහි ඉහත සඳහන් වගන්තිය ඇතුළත් නොවූ විට පවා ගණුදෙනුව මූල්‍යකරණය කිරීමට ඔබ විසින් භාර ගන්නේ නම් එය වහා ක්‍රියාත්මක තත්ත්වයට පත් වේ. කෙසේ වුවද, ආ.සං.බැ.වෙහි බැඳුම්කරය නිකුත් කළහොත් හා නිකුත් කළවිට මූල්‍යමය බැඳීම ආ.සං.බැ. වෙත පැවරෙනු ඇත. මෙවැනි අවස්ථාවක ණයවර ලිපියෙහි පහත සඳහන් වගන්තිය ඇතුළත් විය යුතුය.

“මෙම ණයවර ලිපිය මූල්‍යකරණය ශ්‍රී ලංකාවෙහි කොළඹ ලංකා බැංකුව අගනුවර ශාඛාව විසින් භාර ගනු ලැබ ඇත. කෙසේ වුවද, මෙය ආසියානු සංවර්ධන බැංකුවෙහි ණය අංක 1545 එස්.ආර්.අයි. (එස්එල්) යටතේ විවෘත කර ඇති අතර, දැනුම් දෙන/සහතික කරන බැංකුවට ආසියානු සංවර්ධන බැංකුව විසින් බැඳුම්කර ලිපිය නිකුත් කළහොත් හා නිකුත් කළවිට එකී ණයවර ලිපිය සම්බන්ධයෙන් මෙම බැඳුම්කර ලිපියෙහි ඇතුළත් උපදෙස් අනුව ක්‍රියා කොට ආසියානු සංවර්ධන බැංකුවෙන් ගෙවීම/ප්‍රතිපූරණය සඳහා හිමිකම පෑ යුතුය.”

ඔබගේ ණයවර ලිපියෙහි පිටපත් දෙකක් ව.ස.ප.අ. වෙත යැවිය යුතු වන අතර, එවිට ව.ස.ප.අ. විසින් ආ.සං.බැ. විසින් නිකුත් කරනු ලබන සාමාන්‍ය බැඳුම්කර ලිපිය ඔබගේ නියෝජිතයා වෙත යැවීමට කටයුතු සලසනු ඇත. ව.ස.ප.අ. හි ඉල්ලීමට ආ.සං.බැ. එකඟ වුවහොත් ආ.සං.බැ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම් 2 හි සඳහන් අන්දමට සිය සාමාන්‍ය බැඳුම්කර ලිපිය නම් කර ඇති වාණිජ බැංකු වෙත නිකුත් කරනු ඇත.

3. (1) ණයවර ලිපියෙහි පහත දක්වන කිහිප සංශෝධනයක් සඳහා වුවද ආ.සං.බැ. හි ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ.
- (අ) ණයවර ලිපියෙහි වටිනාකම හා අදාළ ව්‍යවහාර මුදල් ඒකකය ඇතුළු ගෙවීම් කොන්දේසි;
  - (ආ) භාණ්ඩ ප්‍රමාණය හෝ ඒවායේ විස්තරය;
  - (ඇ) ප්‍රතිලාභියා;
  - (ඈ) ආරම්භක රට ; සහ
  - (ඉ) ණය ගිණුමෙන් මුදල් ආපසු ගැනීම් සඳහා අවසාන දිනය එනම් 2004 දෙසැම්බර් මස 31 වැනි දිනය ඉක්මවා ණයවර ලිපියෙහි කල් පිරෙන දිනය දීර්ඝ කිරීම.

ඉහත සඳහන් (අ) සිට (ඉ) දක්වා ඇතුළත් නොවන සංශෝධන සඳහා ආ.සං.බැ. හි අනුමැතිය අවශ්‍ය නොවේ. ඉහත සඳහන් සංශෝධනයන්ට අනුමැතිය ලබා ගැනීම සඳහා ව.ස.ප.අ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම් 3 හි දැක්වෙන ආකෘතිය මගින් ඔබ විසින් අත්සන් කරන ලද සංශෝධනයෙහි පිටපතක්ද සහිතව නොපමාව ඉල්ලුම් කළ යුතුය. මෙවැනි අවස්ථාවන්හිදී ණයවර ලිපියක සංශෝධනයන්හි පහත සඳහන් කොන්දේසිය ඇතුළත් විය යුතුය.

“මෙම සංශෝධනය බලාත්මක වනුයේ ආ.සං.බැ.හි අනුමැතිය ලැබුණු විට පමණි.”

ආ.සං.බැ. විසින් අනුමැතිය දෙනු ලැබුවහොත් එය මෙම ලිපියෙහි ඇමුණුම් 4 හි දක්වෙන ආකෘතිය මගින් ඔබගේ නියෝජිතයා වෙත මෙන්ම ව.ස.ප.අ. වෙත දැනුම් දෙනු ඇත.

(11) කල් ඉකුත් වන දිනය සහ නැවත කිරීමේ දිනය ණය ගිණුමෙන් මුදල් ගැනීමේ අවසන් දිනය දක්වා දීර්ඝ කිරීම සඳහා ආ.සං.බැ.හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ. එවැනි කාලය දීර්ඝ කිරීම් කරන ලද අවස්ථාවන්හිදී ව.ස.ප.අ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම 3 හි දක්වෙන ආකෘතිය මගින් ඔබ විසින් නිසි පරිදි අත්සන් කරන ලද පිටපතක්ද සමඟ ආ.සං.බැ. වෙත නොපමාව දැනුම් දිය යුතුය. ආ.සං.බැ.හි පූර්ව අනුමැතියට යටත් වන හා නොවන සෑම සංශෝධනයකම පිටපත් දෙකක් ඔබ විසින් ව.ස.ප.අ. වෙත යැවිය යුතු වන අතර, ව.ස.ප.අ. විසින් ආ.සං.බැ.හි අනුමැතිය අවශ්‍ය අවස්ථාවන්හිදී එම අනුමැතිය ලබා දීම සඳහා කටයුතු යොදනු ඇත.

4. ආ.සං.බැ. මගින් බැඳීම් ලිපියක් නිකුත් කරන ලද ණයවර ලිපියක වගන්ති ප්‍රකාර ප්‍රතිලාභියෙකු වෙත ගෙවීමක් කරනු ලබන විට ඔබ නියෝජිතයා විසින් ඔබ වෙත අදාළ ලියකියවිලි ඉදිරිපත් කළයුතු අතර, මෙම ලිපියෙහි ඇමුණුම් 5 හි දක්වෙන ආකෘතිය මගින් ආ.සං.බැ. වෙත ප්‍රතිපූරණය සඳහා ඉල්ලුම් කළ යුතුය. ඔබ නියෝජිතයා විසින් ප්‍රතිපූරණය සඳහා වන ඉල්ලුම්පතෙහි පිටපතක් ව.ස.ප.අ. වෙතද ඉදිරිපත් කළ යුතුය. මුද්‍රා හැරීමේ කටයුතු නොපමාව සිදු කිරීම පහසු කිරීම සඳහා ඔබ නියෝජිතයා මෙම ලිපියෙහි ඇමුණුම 6 හි දක්වෙන ආකෘතිය මගින් අනුමැතිය තහවුරු කැරුන ජිප්ට්, ටෙලෙක්ස් හෝ කේබල් පණිවුඩයක් මගින් ඉල්ලුම් කළ හැකිය. ඔබ නියෝජිතයා ආ.සං.බැ.වෙත ප්‍රතිපූරණය කරනු ලැබූ බව හැකි තාක් ඉක්මණින් ඔබ වෙත දන්වීමට හැකි වන පරිදි ඔබ විසින් කටයුතු සැලැස්විය යුතු වන අතර ඔබ නියෝජිත වෙත ආ.සං.බැ.වෙත ප්‍රතිපූරණය ලැබූ බවට ඔබ සෑහීමකට පත් වන තෙක් ඔබ නියෝජිතයාගේ නැවත කිරීමේ ලියකියවිලි ඔබ බැංකුව භාරයේ රඳවා ගත යුතුය. ලියකියවිලි නිදහස් කරන අවස්ථාවේදී ව.ස.ප.අ. වෙතින් ප්‍රතිපාර්ශවීය අරමුදල් අය නොකළ යුතුය.

5. නැවත කිරීමේ ලියකියවිලිවල හා ණයවර ලිපියෙහි කොන්දේසි අතර යම් වෙනස්කමක්/වෙනස්කම් පවතින විට ආ.සං.බැ.ට ගෙවීම සඳහා වන හිමිකම්පෑම ගරු කළ නොහැකි වන අතර වාණිජ බැංකුව (ගණුදෙනු කරන) විසින් නිකුත් කළ හෝ පිටසන් කළ හානි පූරණ ලිපියක් පිළි ගැනීමටද හැකි නොවේ. මෙවැනි අවස්ථාවලදී ගණුදෙනු කරන වාණිජ බැංකුව විසින් ඔබ මාර්ගයෙන් එවැනි වෙනස්කම් කිබුණද ගෙවීම සඳහා අනුමැතිය ව.ස.ප.අ. මගින් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

ඔබ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෙවීම සඳහා අනුමැතිය දුන් පසු ව.ස.ප.අ. විසින් අදාළ අසමානතාවය හා ගණුදෙනු කරන බැංකුවට දෙන ලද ගෙවීම් අනුමැතිය ලබා දීම පිළිබඳව කේබල් මගින් ආ.සං.බැ. වෙත දන්විය යුතුය.

6. ආ.සං.බැ. විසින් එ.ජ.ඩොලර් නොවන වෙනත් මූල්‍ය ඒකකයකින් බැඳීමක් නිකුත් කළ විට එවැනි බැඳීමක් යටතේ ගෙවීම සඳහා එ.ජ.ඩොලර් නොවන මූල්‍ය ඒකකය ලබා ගත හැකි වේ යයි ආ.සං.බැ. බලාපොරොත්තු වන විනිමය අනුසාතිකය පදනම මත තීරණය කරන ලද එ.ජ.ඩොලර් සමාන ප්‍රමාණය බැඳීම් ලිපියේ දක්වනු ඇත. එ.ජ.ඩොලර් නොවන වෙනත් මූල්‍ය ඒකකයකින් ගෙවීමක් සඳහා ඔබගේ ඕනෑම නියෝජිතයෙකු විසින් එවැනි හිමිකම්පෑමක් කළ අවස්ථාවකදී, එ.ජ.ඩොලර් සමාන ප්‍රමාණය ආ.සං.බැ.හි බැඳීම යටතේ ලබා ගත හැකි ප්‍රමාණය ඉක්මවන්නේ නම් ආ.සං.බැ. ප්‍රතිපූරණය බැඳීම යටතේ ලබාගත හැකි එ.ජ.ඩොලර් ප්‍රමාණයේ එ.ජ.ඩොලර් නොවන ව්‍යවහාර මුදලින් වූ වටිනාකමට සීමා කරනු ඇත. මෙම හේතුව නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඔබගේ ණයවර ලිපියෙහි වගන්ති ප්‍රකාර කරනු ලබන හිමිකම් පෑමක් සඳහා සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ ඔබ නියෝජිතයා ප්‍රතිපූරණය කිරීම ආ.සං.බැ. ප්‍රතිකෂේප කළහොත් ආ.සං.බැ. විසින් අනුමත නොකරන ලද ප්‍රමාණය ඔබ විසින් ඔබ නියෝජිතයාට ගෙවිය යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් ව.ස.ප.අ. සමඟ අවශ්‍ය විධිවිධාන සලසා ගත යුතුය.

7. මේ සම්බන්ධයෙන් වන විනිමය පාලන අවශ්‍යතාවයන් පිළිබඳව විනිමය පාලක විසින් ඔබට උපදෙස් දෙනු ඇත.

8. ඔබගේ සියළුම අය කිරීම් ව.ස.ප.අ. ගිණුමට හර විය යුතුය.

ඔබේ විශ්වාසී,  
එම්.බී.දිසානායක  
ප්‍රධාන ගණකාධිකාරී

පිටපත් : 1. විනිමය පාලක  
2. ව්‍යාපෘති අධ්‍යක්ෂ,  
ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය,  
223 ඒ/1, ස්ටෑන්ලි තිලකරත්න මාවත,  
නුගේගොඩ.

**සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත**

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
31 වන මහල, බටහිර කුරුණ,  
ඇවිලන් වතුරගුය,  
කොළඹ 01.  
1999 අගෝස්තු මස 12 දින.

වක්‍රලේඛ අංක 4522

**අත්තිකාරම් මත බලපැවැත්වෙන මහ බැංකු පොලී අනුපාතය**

1992 දෙසැම්බර් මස 07 දිනැති අපගේ අංක 3231 දරණ වක්‍ර ලේඛයෙහි සඳහන් (1) බණ්ඩය ඉවත්කර එය පහත දක්වන පරිදි ආදේශ කළයුතු බව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දන්වනු ලැබේ.

“(i) මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට දෙනු ලබන පහත සඳහන් ඇපකර වලින් ආවරණිත ණය අත්තිකාරම් සඳහා වූ පොලී අනුපාතය වාර්ෂිකව සියයට 16 ක ප්‍රතිශතයක් වේ.

(අ) රජයේ සහ රජය විසින් සහතික කළ සුරැකුම්පත්

සහ

(ආ) වාණිජ සහ නිෂ්පාදන ණයවලට අදාළ භාවිතීය නෝට්ටු”.

මෙම සංශෝධනය 1999 අගෝස්තු 13 වන දින සිට බලපැවැත් වේ.

එම්.බී.දිසානායක  
ප්‍රධාන ගණකාධිකාරී

ඒ.එස්.ජයවර්ධන  
අධිපති

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
31 වන මහල, බටහිර කුළුණ,  
ඇවිලන් වතුරගුය,  
කොළඹ 01.  
1999 අගෝස්තු මස 13 .

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනතේ (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරිය) 10ඇ, 93, 94, 96 හා 97 වගන්ති යටතේ 1999 අගෝස්තු මස 12 වැනි දින හා අංක 1092/24 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

2. යථෝක්ත නිවේදනයේ දක්වන "ඇ" නියෝගය ප්‍රකාර පහත දක්වන අන්දමට තැන්පතු වගකීම් වෙනුවෙන් සංචිත පවත්වා ගතයුතු බව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ :-

(අ) ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික මුදලින් පවත්වාගෙන යන තැන්පතු වගකීම් සම්බන්ධයෙන් වන විට එකී මුළු තැන්පතු වගකීම්වලින් සියයට 11 කට සමාන ප්‍රමාණයක් ; සහ

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජනය කරන ලද මුදල්වලට අදාළ විදේශ ව්‍යවහාර මුදල් වලින් දක්වා ඇති තැන්පතු වගකීම් හැර, එහෙත් විදේශ ව්‍යවහාර මුදල්වලින් දක්වා ඇති කාරක ශේෂ ඇතුළුව, විදේශ ව්‍යවහාර මුදල්වලින් තැන්පතු වශයෙන් භාරගත් විදේශ ව්‍යවහාර මුදල්වලින් දක්වා ඇති තැන්පතු වගකීම් සම්බන්ධයෙන් වන විට, එකී මුළු තැන්පතු වගකීම්වලින් සියයට 11 කට සමාන ප්‍රමාණයක්.

3. ඉහත සඳහන් සංශෝධනයන් 1999 අගෝස්තු මස 20 වන දින සිට බලපැවැත්වෙනු ඇත. අපගේ 1997 ජනවාරි මස 16 වැනි දින හා අංක බීඩී/1/97 දරණ මෙහෙයුම් උපදෙස් මගින් සංශෝධිත 1994 පෙබරවාරි මස 11 වැනි දින හා අංක බීඩී/3/94 දරණ මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් සියලුම උපදෙස් කවදුරටත් බලපැවැත්වෙනු ඇත.

එම්. බී. දිසානායක  
ප්‍රධාන ගණකාධිකාරී

මගේ අංකය : 01/11/015/0672/001

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,  
විදේශ මුදල් අංශය,  
1999 දෙසැම්බර් 10 වැනි දින.

මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/007

කළමනාකරු,  
ලංකා බැංකුව,  
අගනුවර ශාඛාව,  
කොළඹ.

මහත්මයාණෙනි,

**ජා.සං.සං. ණය 3058 සීඊ-මහවැලි ප්‍රතිව්‍යුහකරණ හා පුනරුත්ථාපන ව්‍යාපෘතිය**

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද උක්ත ණය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත පහත දක්වේ.

1. කොළඹ 10, ටී.බී ජයා මාවතෙහි අංක 500 මහවැලි ප්‍රතිව්‍යුහකරණ හා පුනරුත්ථාපන ව්‍යාපෘති සම්බන්ධතා නිලධාරී වෙනුවෙන් ඔබ විසින් ස්ථාපිත කරන ලද සහතික කළ අවලංගු කළ නොහැකි ආධීනතාවයක් නොමැති ණයවර ලිපි මගින් ආනයනයන් සිදු කළයුතු වේ.
2. ඔබගේ ණයවර ලිපි ආරම්භ කිරීම සඳහා ඔබට බලය පැවරෙන්නේ විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් “ ජා.සං.සං. 3058 සීඊ මහවැලි ප්‍රතිව්‍යුහකරණ හා පුනරුත්ථාපන ව්‍යාපෘතිය” නමින් නිකුත් කරනු ලබන ප්‍රතිපාදන ලිපිය මගිනි.
3. මා විසින් වෙනත් උපදෙසක් දී නොමැත්තේ නම් ඔබ විසින් විවෘත කරනු ලබන සෑම ණයවර ලිපියකම ජා.සං.සං. වෙතින් ගනුදෙනුකාර බැංකුව වෙත ප්‍රතිපූරණය ලැබෙනු ඇති බවටත් ණයවර ලිපිය වලංගු වනුයේ ජා.සං.සං. විසින් ගනුදෙනුකාර බැංකුව වෙත සිය විශේෂ බැඳුම්කරය නිකුත් කළවිට පමණක් බවටත් කොන්දේසියක් අඩංගු විය යුතුය.
4. ජා.සං.සං. වෙත විශේෂ බැඳුම්කරයක් සඳහා ඔබ ගනුදෙනුකරු විසින් අයදුම් කිරීම 1931 පෝර්මය (උද්ධානයක් අමුණා ඇත) මගින් කළයුතු වන අතර එය පහත දක්වෙන ලියකියවිලි මගින් තහවුරු විය යුතුය.

(අ) ගෙවීමට අදාළ කොන්ත්‍රාත්තුවෙහි හෝ මිලදී ගැනුම් අණකරයෙහි පිටපතක් සහ

(ආ) ඔබ බැංකුව විසින් නිකුත් කිරීමට යෝජනා කරන ණයවර ලිපියෙහි පිටපත් දෙකක්

5. සෑම ණයවර ලිපියක් සඳහාම කරනු ලැබූ සියළුම සංශෝධනයන්ගේ අනුපිටපත් ජා.සං.සං.ට සැපයීමට ගනුදෙනු කරන බැංකුවට උපදෙස් දිය යුතුය. ජා.සං.සං. විසින් පහත දක්වෙන සංශෝධනයන් සඳහා එහි ලිඛිත අනුමැතිය සපයනු ඇත.

(අ) ණයවර ලිපියෙහි වටිනාකම

(ආ) භාණ්ඩවල ප්‍රමාණය හෝ භාණ්ඩ පිළිබඳ විස්තරය

(ඇ) ප්‍රතිලාභියා සහ

(ඈ) ණයවර ලිපියෙහි කල් ඉකුත් වන දිනය, මුලින් සඳහන් කරන ලද දිනය හෝ ජා.සං.සං. විසින් නිකුත් කරන ලද විශේෂ බැඳුම්කරයෙහි සඳහන් දිනය හය මසක් ඉක්මවා දීර්ඝ කිරීමක්

වෙනත් කිසිදු සංශෝධනයක් සඳහා ජා.සං.සං.හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ.

6. උක්ත ණය මාලාව විශේෂ ගැණුම් හිමිකම් මගින් ප්‍රකාශිත බැවින් වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයකින් ප්‍රකාශිත ණයවර ලිපියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය විශේෂ බැඳුම්කර ලිපිය නිකුත් කිරීමේදී සිය බැඳීම විශේෂ ගැණුම් හිමිකම් මගින් දක්වනු ඇත. මෙම සීමාකරණය හේතුකොටගෙන ජා.සං.සං. මගින් ණයවර ලිපියෙහි

සඳහන් මුළු විදේශ මුදල් ප්‍රමාණය විදේශයෙහි සිටින ඔබ නියෝජිතයාට ප්‍රතිපූරණය කරනු නොලබන්නේ නම් මේ සම්බන්ධයෙන් විනිමය පාලක විසින් ඔබ වෙත නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව ගනුදෙනු කරනු ලබන බැංකුව වෙත අයවිය යුතු ශේෂය ඔබ විසින් ගෙවිය හැකිය.

7. මෙම ණය ක්‍රමය යටතේ ආනයනකරුවන් නැවත කිරීමේ ලියකියවිලි සඳහා වන ලේඛනයන්හි රුපියල් වටිනාකම රජයේ ප්‍රතිපාර්ශවීය අරමුදල් ගිණුමට ගෙවීමට අවශ්‍ය නොවේ. එබැවින් ඔබ වෙත හෝ ඔබ ගනුදෙනු කරන බැංකුව වෙත අයවිය යුතු කොමිස් අය කිරීම ආදිය වේ නම් ඒවා අයකර ගැනීමෙන් පසු එම ලියකියවිලි ඔබට ලැබුණු වහාම ඔබ ගනුදෙනුකරුවන් වෙත මුද හැරිය යුතුය.
8. ණයවර ලිපි හා සංශෝධන කිසිවක් වේ නම් ඒවායෙහි පිටපත් කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරීගේ දූත ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතුය.
9. මේ සම්බන්ධයෙන් සිය අවශ්‍යතා පිළිබඳව විනිමය පාලක විසින් ඔබ වෙත වෙනම උපදෙස් සපයනු ඇත.

ඔබේ,  
විශ්වාසී,

**එම්. බී. දිසානායක**  
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් : 1. විනිමය පාලක
2. ව්‍යාපෘති සම්බන්ධතා නිලධාරී,  
මහවැලි ප්‍රතිව්‍යුහකරණ හා පුනරුත්ථාපන ව්‍යාපෘතිය,  
500 වි.බී.ජයා මාවත,  
කොළඹ 10.
  3. කළමනාකරු,  
ලංකා බැංකුව,  
ත්‍රුණේගොඩ.



බැංකු අධිකෘණ දෙපාර්තමේන්තුව,  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල,  
41, ජනාධිපති මාවත,  
කොළඹ 1.

1999 ජනවාරි 29

වෙත : සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු

හිතවත් මහත්මයාණෙනි,

**ප්‍රවෘත්ති පත්‍රවල බැංකු ගිණුම් පළ කිරීම මගින් ප්‍රසිද්ධ අනාවරණය කිරීම**

ජාත්‍යන්තර බැංකු සම්මතයන්ට එකඟව යමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යම් යම් අනාවරණ අවශ්‍යතාවන් හඳුන්වාදීම මගින් වඩාත් විනිවිද භාවයක් සහ වෙළෙඳපොළ විනයක් ඇතිකිරීම තුළින් දැනුවත් කිරණ ගැනීමට වෙළෙඳපොළට හැකියාවක් ඇතිකිරීම මගින් ශ්‍රී ලංකාවේ දියුණු හා කායඝීෂම බැංකු පද්ධතියක් ඇතිකිරීමට කිරණය කරන ලදී.

මේ සම්බන්ධයෙන් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවධානය අනාවරණය කිරීම් සම්බන්ධ වගුව වෙත යොමු කරනු ලැබේ. මේ අනුව සියළු බලපත්‍රලාභී බැංකු විසින් අර්ධ වාර්ෂික හා වාර්ෂික පදනමින් බැංකු ගිණුම් ප්‍රවෘත්ති පත්‍රවල පළ කළ යුත්තේ මේ සමග අමුණා ඇති ඇමුණුම 1 හා ඇමුණුම 11 ප්‍රකාරව වන අතර එබඳු පළකිරීමක් 1998 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසරේ විගණනය කළ ගිණුම් සමගින් ආරම්භ කළයුතු වේ. මූල්‍යමය වර්ෂය 1998 දෙසැම්බර් 31 නොවන බැංකු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කිරීම් ආරම්භ කළ යුත්තේ 1999 ජනවාරි 31 න් පසුව ආරම්භ වන අර්ධ වාර්ෂික ගිණුම් වලිනි.

ආරම්භයේදී බැංකු විසින් මූල්‍යමය තොරතුරු දිනපතා ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රවල හළ කළයුතු අතර, මෙම තොරතුරු සිංහල හා ද්‍රවිඩ භාෂාවෙන් පළ කළයුතු දිනය යථා කාලයේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවලට දන්වා සිටිනු ඇත.

විදේශීය බැංකුවල සමූහ ගිණුම්වල ඇති විවිධත්වය නිසා ඔවුන් විසින් වගුවේ ආකාරයට සියළුම අයිතමයන් ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් සියළුම උත්සාහයන් ගන්නා ලෙස ඉල්ලා සිටිනු ලැබේ. විශ්ව මූල්‍යමය තොරතුරු වාර්තා කිරීමේදී මවු රටේ ව්‍යවහාර මුදල් මගින් හෝ ඇමරිකන් ඩොලර් මගින් එය කළහැක.

කරුණාකර මෙම චක්‍රලේඛය ලැබුණු බව දන්වන්න.

ඔබගේ හිතවත්,

වයි.ඒ.පියතිස්ස  
බැංකු අධිකෘණ අධ්‍යක්ෂ.

**සාරාංශිත ශේෂ පත්‍රය**

(රුපියල් දශ ලක්ෂ වලින්)

දිනට	බැංකුව			සමුභය
	වර්තන .....199...	පෙර .....199...	වෙනස (%)	
<p><b>වත්කම්</b>                      මුදල් හා කෙටිකාලීන අරමුදල්                      ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇති කැන්පතු                      ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්                      වාණිජ පත්‍ර                      ගනුදෙනු කළහැකි සුරැකුම්පත්                      ආයෝජන සුරැකුම්                      නැවත විකිණීමේ පදනම මත මිලට ගත් බිල්පත්                      වෙනත් ආයෝජන                      විනිමය බිල්පත් **                      ණය සහ අත්තිකාරම් **                      කල්බදු මත ලැබිය යුතු අයවීම් **                      අඩුකළා : ණය හානි සඳහා ප්‍රතිපාදන                      අවිනිශ්චිත පොළී                      ශුද්ධ ණය, අත්තිකාරම් හා කල්බදු                      පාලිත සමාගම්වල ආයෝජන                      ලැබිය යුතු පොළී සහ ගාස්තු                      වෙනත් වත්කම්                      දේපළ, යන්ත්‍රසූත්‍ර හා උපකරණ  <b>මුළු වත්කම්</b>  <b>බැරකම්</b>                      කැන්පතු                      ප්‍රතිමූල්‍ය ණය ගැණුම්                      අනෙකුත් ණය ගැණුම්                      නැවත මිලදී ගැනීමේ පදනම මත විකුණූ සුරැකුම්                      වර්තන බදු                      විලම්බිත බදු                      යෝජිත ලාභාංශ                      වෙනත් බැරකම්  <b>මුළු බැරකම්</b>                      කොටස්කරුවන්ගේ අරමුදල්                      කොටස් ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය                      සංචිත අරමුදල්                      ප්‍රාග්ධන සංචිත - කොටස් අධිමිල                      පිළි අගයුම් සංචිත                      ආදායම් සංචිත                      උප එකතුව                      මුළු බැරකම් හා කොටස්කරුවන්ගේ අරමුදල්                      බැඳීම් හා අසම්භාව්‍ය වගකීම්</p>				

.....දිනට පිළියෙල කරන ඉහත දැක්වෙන ශේෂ පත්‍රය, පිළියෙල කරන ලද්දේ බැංකුවේ විගණනය නොකළ ගිණුම් වලින් ශ්‍රී ලංකා ගණකාධිකරන ප්‍රමිතීන්ට අනුකූලවයි.

අත්සන .....  
 සාමාන්‍යාධිකාරී/  
 ප්‍රධාන විධායක නිලධාරී.

**සාරාංශිත ලාභාලාභ ගිණුම**

(රුපියල් දශ ලක්ෂ වලින්)

අවසන් වූ භය මාසයේ	බැංකුව			සමුභය
	වර්ෂක .....199...	පෙර .....199...	වෙනස (%)	
පිරිවැටුම				
බැංකු කටයුතු වලින් ඉදිරි ආදායම				
වෙනත් ආදායම්				
සිදුවිය හැකි ණය හානි වෙනුවෙන් ප්‍රතිපාදන කිරීමට පෙර ලාභය				
සිදුවිය හැකි ණය හානි වෙනුවෙන් ප්‍රතිපාදන බදු සඳහා ප්‍රතිපාදන වලට පෙර ලාභය				
බදු සඳහා ප්‍රතිපාදන				
බදු සඳහා ප්‍රතිපාදනවලට පසු ලාභය				
අතිවිශේෂ අයිතමයන් (කරුණාකර පැහැදිලි කරන්න)				
අතිවිශේෂ අයිතමයන්ගෙන් පසු ලාභය				
පහතට ගෙන ආ අවිසර්ජිත ලාභ				
පහතට ගෙන ගිය අවිසර්ජිත ලාභ				

..... අවසන් වන භය මාසය සඳහා වූ ඉහත දක්වන ලාභාලාභ ගිණුම පිළියෙල කරන ලද්දේ බැංකුවේ විගණනය නොකළ ගිණුම් වලින්, ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලවයි.

.....  
 සාමාන්‍යාධිකාරී/  
 ප්‍රධාන විධායක නිලධාරී/  
 දේශීය කළමණාකරු.

**සාරාංශිත ශේෂ පත්‍රය**

(රුපියල් දශ ලක්ෂ වලින්)

දිනට	බැංකුව			සමුහය
	වර්තන .....199...	පෙර .....199...	වෙනස (%)	
<p><b>වත්කම්</b>                      මුදල් හා කෙටිකාලීන අරමුදල්                      ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති තැන්පතු                      ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්                      වාණිජ පත්‍ර                      ගනුදෙනු කළහැකි සුරැකුම්පත්                      ආයෝජන සුරැකුම්                      නැවත විකිණීමේ පදනම මත මිලට ගත් බිල්පත්                      වෙනත් ආයෝජන                      විනිමය බිල්පත් **                      ණය සහ අත්තිකාරම් **                      කල්බදු මත ලැබිය යුතු අයවීම් **                      අඩුකළා : ණය හානි සඳහා ප්‍රතිපාදන                      අවිනිශ්චිත පොළී                      ශුද්ධ ණය, අත්තිකාරම් හා කල්බදු                      පාලිත සමාගම්වල ආයෝජන                      ලැබිය යුතු පොළී සහ ගාස්තු                      වෙනත් වත්කම්                      දේපළ, යන්ත්‍රසූත්‍ර හා උපකරණ  <b>මුළු වත්කම්</b></p> <p><b>බැරකම්</b>                      තැන්පතු                      ප්‍රතිමුල්‍ය ණය ගැණුම්                      අනෙකුත් ණය ගැණුම්                      නැවත මිලදී ගැනීමේ පදනම මත විකුණූ සුරැකුම්                      වර්තන බදු                      විලම්බිත බදු                      යෝජිත ලාභාංශ                      වෙනත් බැරකම්  <b>මුළු බැරකම්</b>                      කොටස්කරුවන්ගේ අරමුදල්                      කොටස් ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය                      සංචිත අරමුදල්                      ප්‍රාග්ධන සංචිත - කොටස් අධිමිල                      පිළි අගයුම් සංචිත                      ආදායම් සංචිත  <b>උප එකතුව</b>                      මුළු බැරකම් හා කොටස්කරුවන්ගේ අරමුදල්                      බැඳීම් හා අසම්භාව්‍ය වගකීම්</p>				

ඉහත දක්වන්නේ .....විසින් විගණනය කළ ගිණුම් වලින් ගන්නා ලද සංඛ්‍යාවන් වේ.

අත්සන .....  
 සාමාන්‍යාධිකාරී/  
 ප්‍රධාන විධායක නිලධාරී/  
 දේශීය කළමනාකරු.

\*\*මෙම සංඛ්‍යාවන්ට අදාළ අයවිය යුතු විලම්බිත පොළී ගිණුම්වල ඇති ශේෂයන්ද අඩංගු කළ යුතු වේ.

**සාරාංශික ලාභාලාභ ගිණුම**

(රුපියල් දශ ලක්ෂ වලින්)

අවසන් වූ වසරේ	බැංකුව			සමුභය
	වර්ෂක .....199...	පෙර .....199...	වෙනස (%)	
පිරිවැටුම				
බැංකු කටයුතු වලින් ශුද්ධ ආදායම				
වෙනත් ආදායම්				
සිදුවිය හැකි ණය හානි වෙනුවෙන් ප්‍රතිපාදන කිරීමට පෙර ලාභය				
සිදුවිය හැකි ණය හානි වෙනුවෙන් ප්‍රතිපාදන බදු සඳහා ප්‍රතිපාදන වලට පෙර ලාභය				
බදු සඳහා ප්‍රතිපාදන				
බදු සඳහා ප්‍රතිපාදනවලට පසු ලාභය				
අතිවිශේෂ අයිතමයන් (කරුණාකර පැහැදිලි කරන්න)				
අතිවිශේෂ අයිතමයන්ගෙන් පසු ලාභය				
පහතට ගෙන ආ අවිසර්ජිත ලාභ				
පහතට ගෙන ගිය අවිසර්ජිත ලාභ				
<b>විසර්ජන</b>				
සංචිත අරමුදලට මාරුකිරීම්				
සංචිතයට මාරුකිරීම්				
ලාභාංශ/ප්‍රධාන කාර්යාලයට මාරුකිරීම්				
වෙනත්				
රඳවාගනු ලැබූ ලාභ/(සමුච්චිත අලාභ) ඉ. ගෙනගියා				

ඉහත දක්වන්නේ ..... විසින් විගණනය කරන ලද ගිණුම් වලින් ගන්නා ලද සංඛ්‍යාවන් වේ.

.....  
 සාමාන්‍යාධිකාරී/  
 ප්‍රධාන විධායක නිලධාරී/  
 දේශීය කළමණාකරු.

## බැංකු පනත

1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46 (1)(ඇ) වගන්තිය ප්‍රකාර මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන විධානය.

අත්සන් කළේ.  
ඒ.එස්.ජයවර්ධන  
අධිපති  
ශ්‍රී ලංකා මහ බැංකුව.

1999 මාර්තු 5.

### බැංකු පනත යටතේ නියෝග 1999 අංක 1 (කොටස් ප්‍රාග්ධන හිමිකම)

1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46 (1)(ඇ) වගන්තියෙන් ලත් බලය අනුව මුදල් මණ්ඩලය විසින් පහත දැක්වෙන විධාන කරනු ලැබේ.

- දක්වීම
1. මෙම විධානයන් බැංකු පනත යටතේ කරන 1999 අංක 1 විධානය වශයෙන් උපුටා දැක්වෙනු ලැබේ.
- 1998 අංක 1 විධානය 2. බැංකු පනත යටතේ නිකුත් කළ 1998 අංක 1 විධානයේ 2 වන ඡේදය මෙහි පහත 1 වන සංශෝධනය කිරීම
- උපඡේදයෙහි දැක්වෙන අයුරින් සංශෝධනය කරනු ලැබේ.
- (අ) 1(ආ)(iv) උපඡේදය ඉවත්කර පහත දැක්වෙන උපඡේදය ආදේශ කිරීමෙන් -
- “(iv) සමාගමක, සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ පාලන සමාගමක් හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමකට සෑහෙන සම්බන්ධතාවයක් ඇති විටෙක, එම සෑහෙන සම්බන්ධතාවය මුලින් සඳහන් කළ සමාගමේ ගෙවා තිබී ප්‍රාග්ධනයෙන් 10% ප්‍රතිශතයක් ඉක්මවා යන කොටස් ප්‍රමාණයක් සම්බන්ධයෙන් වූ විටෙක”.
- (ආ) 1(ඇ)(ii) උපඡේදය ඉවත්කර පහත දැක්වෙන උපඡේදය ආදේශ කිරීමෙන් -
- “(ii) සමාගමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට හෝ ඔහුගේ කිට්ටු ඥාතියෙකුට සෑහෙන සම්බන්ධතාවයක් ඇති විටෙක එකී සෑහෙන සම්බන්ධතාවය එම සමාගමේ ගෙවා තිබී ප්‍රාග්ධනයෙන් 10% ක ප්‍රතිශතයක් ඉක්මවා යන කොටස් ප්‍රමාණයක් සම්බන්ධයෙන් වූ විට” ;
- (ඈ) 1(ඇ)(vi) උපඡේදය ඉවත්කර පහත දැක්වෙන උපඡේදය ආදේශ කිරීමෙන් -
- “(vi) ඉහත (ඇ) (ii) උපඡේදයෙහි සඳහන් කර ඇති සමාගමක්, හෝ එහි පාලිත සමාගමක් පාලන සමාගමක් හෝ පාලන සමාගමේ පාලිත සමාගමකට සෑහෙන සම්බන්ධතාවයක් ඇති විටෙක, එකී සෑහෙන සම්බන්ධතාවය මෙහි මුලින් සඳහන් කළ සමාගමේ ගෙවා තිබී ප්‍රාග්ධනයෙන් 10% ප්‍රතිශතයක් වූ කොටස් ප්‍රමාණයක් ඉක්ම වූ විට” ;
- (ඉ) 1(ඇ)(vii) උපඡේදය ඉවත්කර පහත දැක්වෙන උපඡේදය ආදේශ කිරීමෙන් -
- “(vii) ඒ පුද්ගලයාගේ හෝ ඔහුගේ කිට්ටු ඥාතියාගේ සෑහෙන සම්බන්ධතාවයක් ඇත්තාවූ සමාගමක් හැර සංස්ථාගත කරන ලද මණ්ඩලයක් සම්බන්ධයෙන් එම සංස්ථාගත කරන ලද මණ්ඩලයේ සහභාග ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ඇති සෑහෙන සම්බන්ධතාවය එම ප්‍රාග්ධනයෙන් 10% ක ප්‍රතිශතයක් ඉක්ම වූ විට”.

බිඵය/69/93

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල,  
අංක 41, ජනාධිපති මාවත,  
කොළඹ 1.

1999 අප්‍රේල් 19.

වෙත : සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු

හිතවත් මහත්මයාණෙනි/මහත්මාවනි,

**ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කිරීම සඳහා ස්ථාවර වත්කම්,  
පිලිඇගැයුම් කිරීමේ කටයුතු වෙනුවෙන් තක්සේරුකරුවන්  
තෝරා ගන්නා විටදී අනුගමනය කළයුතු නිර්ණායකයන්**

ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කිරීමේදී, පිලි ඇගයුම් සංචිතවල සියයට 50 ක් එකතු කිරීමේ අරමුණ සඳහා බැංකුවේ ස්ථිර වත්කම්, පිලි ඇගයුම් කිරීම සඳහා යොදා ගනු ලබන තක්සේරුකරුවන් තෝරා ගැනීමේදී පහත සඳහන් සුදුසුකම් අවශ්‍ය වන බව බලපත්‍රලාභී සියළුම විශේෂිත බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

තක්සේරුකරුව පහත සුදුසුකම් තිබිය යුතුය : -

- (අ) වරලත් තක්සේරු පරික්ෂකයෙක් ; හෝ
- (ආ) තක්සේරුකරණය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සමග වසර 15 ක පළපුරුද්දක් ඇති තක්සේරුකරුවන්ගේ ආයතනයේ (ශ්‍රී ලංකා) සභාධ්‍යායයෙක්
- (ඇ) වසර 25 ක පළපුරුද්දක් ඇති තක්සේරුකරුවන්ගේ ආයතනයේ (ශ්‍රී ලංකා) අනුඥාපත්‍රලාභියෙක්

කරුණාකර මෙම ලිපිය ලැබුණු බව දන්වන්න.

මබඟේ හිතවත්,

**අත්සන් කළේ : සී.අයි.ප්‍රනාන්දු මෙනෙවිය**  
වැඩිබලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

**1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත  
1988 අංක 30 දරන බැංකු පනත**

1995 අංක 33 දරන බැංකු(සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1)(ඇ)වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන විධාන.

ඒ.එස්.ජයවර්ධන  
අධිපති

කොළඹ.  
1999.10.11.

**බැංකු පනත(එක් ණයකරුවකු සඳහා නියමිත ණය උපරිමය) 1999 අංක 2 විධානය**

- |  |   |
|--|---|
| දක්වීම   | 1. මෙම විධානය බැංකු පනත(එක් ණයකරුවකු සඳහා නියමිත ණය උපරිමය) 1999 අංක 2 විධානය වශයෙන් දැක්වෙන අතර එය 1999 ඔක්තෝබර් 11 දින සිට ක්‍රියාත්මක වේ.  |
| අක්වෙරළ බැංකු ඒකක බැහැර කිරීම  | 2. බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ ඒකකයක් විසින් ප්‍රදානය කරනු ලබන අනුග්‍රහයන් සම්බන්ධයෙන් 3 වන සහ 4 වන ඡේදවල විධි විධාන අදාළ නොවිය යුතුය.  |
| ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරනු ලැබූ හෝ පිහිටුවනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රදානය කරන උපරිම අනුග්‍රහය සම්බන්ධයෙන් ඇති සීමා | 3. ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරනු ලැබූ හෝ පිහිටුවනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් මෙයින් අනතුරුව පනත යනුවෙන් හඳුන්වනු ලබන 1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1998 අංක 30 දරන බැංකු පනතේ 46(1)(ඇ)(i) වගන්තියේ සඳහන් කරන වර්ගයේ ගනුදෙනුකරුවෙකුට හෝ අදාළ අවස්ථාවන් අනුව එකතුවක් වශයෙන්, පනතේ 46(1)(ඇ)(ii)(අ) වගන්තිය හෝ 46(1)(ඇ)(ii)(ආ) වගන්තියෙහි සඳහන් කරන ඕනෑම ගනුදෙනුකරුවෙකුට, පෙර මුදල් වර්ෂයේ අවසන් දිනට එකී බැංකුව සතු ප්‍රාග්ධන අරමුදල් වලින් 30% ක ප්‍රතිශතයක් ඉක්මවා යන අනුග්‍රහයක් ප්‍රදානය නොකළ යුතුය. කෙසේ වෙතත් එබඳු අනුග්‍රහයක් පනතේ 46(1)(ඇ)(i) වගන්තියේ හෝ 46(1)(ඇ)(ii) යන වගන්තිවල සඳහන් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් වූ කළ ප්‍රාග්ධන අරමුදලින් 15% ක ප්‍රතිශතයක් ඉක්මවා යන අවස්ථාවන්හිදී, එය එබඳු බැංකුවක් විසින් එහි දේශීය බැංකු ඒකකය විසින් පෙර මුදල් වර්ෂය අවසානයේදී ප්‍රදානය කළ සමස්ත සම්භාව්‍ය වගකීම් පිළිගැනීම පිණිස වූ භාරදීම සහ සමස්ත අත්තිකාරම් ප්‍රමාණය යන දෙකෙහි මුළු එකතුව 50% ක ප්‍රතිශතයක් නොඉක්ම විය යුතුය.   |
| ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලබන උපරිම අනුග්‍රහයන් සම්බන්ධයෙන් සීමා      | 4. පනත 8 වන ඡේදයට යටත්ව, ලංකාවෙන් පිටත සංස්ථාගත කරනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් පහත දැක්වෙන අනුග්‍රහයන් ප්‍රදානය නොකළ යුතුය -<br>(i) එබඳු බලපත්‍රලාභී වාණිජ බැංකුවක දේශීය බැංකු ඒකකය විසින් පනතේ 46(1)(ඇ)(i) වගන්තියේ දැක්වෙන ඕනෑම ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් හෝ අදාළ අවස්ථාවන් අනුව පනතේ 46(1)(ඇ)(ii)(අ) හෝ 46(1)(ඇ)(ii)(ආ) යන වගන්තිවල දැක්වෙන වර්ගයක වූ ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් පෙර මුදල් වර්ෂයේ අවසානයට මුළු සම්භාව්‍ය වගකීම් පිළිගැනීම පිණිස වූ භාරදීමක් ඇතුළුව සමස්ත අත්තිකාරම් ප්‍රමාණයෙන් 15% ක ප්‍රතිශතයක් ඉක්මවන විට; හෝ<br>(ii) පනතේ 46(1)(ඇ)(i) වගන්තියේ දැක්වෙන වර්ගයේ ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් හෝ අදාළ පරිදි පනතේ 46(1)(ඇ)(ii)(අ) වගන්තියේ හෝ 46(1)(ඇ)(ii)(ආ) වගන්තියේ දැක්වෙන ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අවස්ථාවෝචිත පරිදි සමූහයේ එකතුවක් හැටියට එම බලපත්‍රලාභී වාණිජ බැංකුවේ පූර්ව මුදල් වර්ෂයේ ප්‍රාග්ධන අරමුදලින් 30% ක ප්‍රතිශතයක් ඉක්මවන විට;<br>කෙසේ වෙතත් පනතේ 46(1)(ඇ)(i) වගන්තිය හෝ 46(1)(ඇ)(ii) යන වගන්ති වලින් දැක්වෙන ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් මෙම ඡේදයේ (i) වන වාක්‍ය ඛණ්ඩය හෝ (ii) වන වාක්‍ය ඛණ්ඩය යන වාක්‍ය ඛණ්ඩ යටතේ එක් ණයකරුවකු සඳහා නියමිත ණය |

උපරිමය 50% ක ප්‍රතිශතයක් ඉක්මවා යන විට එබඳු ප්‍රදානයන් එම බැංකුවේ පූර්ව මුදල් වර්ෂය අවසානයේදී සමස්ත සම්භාව්‍ය වගකීම් පිළිගැනීම් පිණිස වූ භාරදීම් ඇතුළුව එම බලපත්‍රලාභී වාණිජ බැංකුවේ දේශීය බැංකු ඒකකය මගින් ප්‍රදානය කරනු ලැබූ මුළු අත්තිකාරම් ප්‍රමාණයෙන් 50% ක ප්‍රතිශතයක් නොඉක්ම විය යුතුය.

- සීමාවන් අදාළ කිරීම 5. 3 වන ඡේදය යටතේ හෝ 4 වන ඡේදය යටතේ ප්‍රදානය කළ හැකි උපරිම අනුග්‍රහයන් ගණනය කිරීමේදී, පවතින සීමාවන් හෝ සියළු අනුග්‍රහයන්ගේ පවතින ගෙවීමට නියමිත සීමාවන් යන දෙකින් වැඩි සීමාව හෝ මෙම විධානයන් ක්‍රියාත්මක වන දිනට පෙරාතුව හෝ පසුව කළ ප්‍රදානයන් සැලකිල්ලට ගතයුතු වේ.
- විශේෂයෙන් දක්වන ලද 6. ආයතනවලට කරන ප්‍රදාන සම්බන්ධයෙන් සීමාවන් අදාළ නොකළ යුතු බව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් 3 වන සහ 4 වන ඡේදවලින් නියමිත සීමාවන් ඉක්මවා පහත දැක්වෙන ආයතනවල අනුග්‍රහයන් ප්‍රදානය කළහැකි වේ.
- (i) ලංකා බැංකුවේ සංස්ථාව ;
  - (ii) ලංකා විදුලිබල මණ්ඩලය;
  - (iii) සමුපාකාර කොඟ වෙළෙඳ ආයතනය; හෝ
  - (iv) යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන වගකීම් වෙනුවෙන් ගිවිසුම් ප්‍රදානය කරනු ලැබූ ආයතන සම්බන්ධයෙන් එබඳු ව්‍යාපෘතීන් වෙත අනුග්‍රහයන් ප්‍රදානය කරනු ලබන අවස්ථාවලදී, එම ව්‍යාපෘතීන්වලට සපයන අරමුදල් වලින් 50% ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවෙන් බැහැරව වූ මාර්ගවලින් ලැබෙන බවටත්, එසේ නුතහොත් අයුදුම් කරන බැංකුව ඇතුළත් නොවන බලපත්‍රලාභී වාණිජ බැංකු සංගතයක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකු සංගතයක්, ඒ බවට සහතික කිරීමක් සහිතව එම අනුග්‍රහයන් මුද්‍රාපිටි ප්‍රථමයෙන් බැංකු අධිකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ බවට වූ සහතිකයක් ඉදිරිපත් කළයුතු වේ.
- උපරිම සීමාවන් ගණනය කිරීමේදී විශේෂිත සුරැකුම් බැහැර කළයුතු බව 7. ඉහත 3 වන ඡේදය සහ 4 වන ඡේදයේ දැක්වෙන සීමාවන් ඉක්මවූයේද යන්න තීරණය කිරීමේදී පහත (i) සිට (iv) වන අයිතමයන්හි දැක්වෙන සුරැකුම්වලට එරෙහිව ප්‍රදානය කරනු ලබන අනුග්‍රහයන් සැලකිල්ලට නොගත යුතුය.
- (i) මුදල්
  - (ii) රජය/මහබැංකු සුරැකුම්පත්
  - (iii) භාණ්ඩාගාරය/මහබැංකු ඇපකර
  - (iv) ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ලෝක බැංකුව හෝ මහ බැංකුවට පිළිගත හැකි වෙනත් ආයතන විසින් නිකුත් කළ ඇපකර.
- එක් ණයකරුවකු සඳහා නියමිත ණය උපරිමය ගණන් කිරීමේදී ඒ සඳහා පදනමක් තෝරා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට වරණයක් ලබාදීම 8. ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරනු ලැබූ සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකටම, එක් ණයකරුවකු සම්බන්ධයෙන් නියමිත ණය උපරිමය තෝරා ගැනීමේදී තමන් තෝරා ගන්නේ 4(i) ඡේදයද නැතහොත් 4(ii) ඡේදය ද යන්න තීන්දුකර ගැනීම සම්බන්ධයෙන් වරණයක් ඇති අතර තම තීරණය මෙම විධානය ක්‍රියාත්මක වන දින සිට දින 14 ක් ඇතුළත බැංකු අධිකරණ අධ්‍යක්ෂ වෙත දන්වා පිටිය යුතු අතර එය පසුව වෙනස් කළ නොහැකි වනු ඇත.
- 1997.08.22 දින නිකුත් කළ විධානය අවලංගු කිරීම 9. පනතේ 46(1)(ඇ) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් 1997 අගෝස්තු 22 වන දින නිකුත් කළ විධානය මෙයින් අවලංගු කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව

වක්‍රලේඛ අංක : 02/02/027/0600/002

වෙත : බලපත්‍රලාභී වාණිජ බැංකු (බ.ව.බැ.),  
බලපත්‍රලාභී විශේෂිත බැංකු (බ.වි.බැ.) සහ  
ලියාපදිංචි මූල්‍ය සමාගම්

වසර 2000 සඳහා සුදුසුකම් බව

1. හැඳින්වීම

වසර 2000 සංක්‍රාන්තිය සමග බැඳී පවතින අවදනම් තත්වයන් අවම කිරීමත්, වසර 2000 ට මූල්‍යමය කටයුතු සුමටව පවත්වාගෙන යාමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද පියවරවල් සම්බන්ධයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්වලට දැනුම් දීම සහ ඒ සම්බන්ධයෙන් එබඳු ආයතන විසින් ගතයුතු පියවරවල් සම්බන්ධයෙන් උපදෙස් මෙම වක්‍රලේඛයේ අඩංගු වේ.

2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග

- 2.1 1971 අංක 29 දරණ නිවාඩු පනතට අනුකූලව 1999 දෙසැම්බර් 31 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරවීමට පියවර ගැනීම.
- 2.2 අවශ්‍යතාවයන් ඇති වුවහොත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවශ්‍ය තරම් මුදල් ලබාදීම.
- 2.3 මුදල් නීති පනතට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ද්‍රවශීලතා සහායයන් සලසාදීම. මෙම සහායය ලබාදීමේ ස්වරූපයට ඇති සීමා සහ කොන්දේසි පසුව දැනුම් දෙනු ලැබේ. මහ බැංකුවේ හැරවුම් තැවත මිලදී ගැනීමේ පහසුකම් ලබා ගැනීමේ අවසරය ද ලබාදෙනු ඇත.
- 2.4 සාමාන්‍ය වාණිජ කටයුතු ආරම්භ වන තෙක් 1999 දෙසැම්බර් 30 වන බ්‍රහස්පතින්දා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් ස්ථානය අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙහෙයුම් ස්ථානයේ කටයුතු සිත්ටෙක් ආයතනයේ ජාතික කාර්ය සාධක බලකායේ මෙහෙයුම් සාමාන්‍ය සහ සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා සම්බන්ධ කරනු ඇත. ඕනෑම බිඳවැටීමක් සිදුවන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිකර්ම පියවර ගැනීම සම්බන්ධයෙන් මෙහෙයුම් ස්ථානය වගකියනු ලැබේ. මෙහෙයුම් ස්ථානයේ ස්ථානගත වීම සහ සම්බන්ධතා දුරකථන අංක පසුව දැනුම් දෙනු ලැබේ.

3. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ගතයුතු වැඩපිළිවෙලවල්

- මුදල් නීති පනතේ 24 අ වගන්තිය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් -
- (අ) බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන්ට පරීක්ෂා කිරීම සඳහා පහත සඳහන් ද පිළියෙල කර, මුද්‍රණය කොට සුදුසුකම් තබාගැනීම.
    - (i) අවම වශයෙන් 1999 දෙසැම්බර් 31 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර සියළුම ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල (ශේෂ පිරික්සුම්) තත්වයන් මුද්‍රිත ස්වරූපයෙන් තබාගැනීම.
    - (ii) අවම වශයෙන් 1999 දෙසැම්බර් 31 වන සිකුරාදා දින මධ්‍යම රාත්‍රියට පෙරාතුව සම්පූර්ණ පද්ධති පිටපත් ලබා ගැනීම සම්පූර්ණ කිරීම.
  - (ආ) අවම වශයෙන් 1999 දෙසැම්බර් 31 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙරාතුව ගනුදෙනුකරුවන් වෙත සාමාන්‍යයෙන් නිකුත් කරන බැංකු ගිණුම් වාර්තාවන් පිටත්කර යැවීම.
  - (ඇ) සියළුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර නිසියාකාරව ක්‍රියාකරනවාද යන්න ගැන සහතිකවීම සඳහා සහ ඒවා අවශ්‍ය තරම් මුදල් තොග වලින් සහ මුද්‍රිත කඩදසි වලින් යුක්තද යන්නත් ගැන 2000 ජනවාරි 1 වන සෙනසුරාදාට පෙරාතුව සතිය තුළ හා පසු සතිය තුළදී වැඩිවන මුදල් සහ ප්‍රකාශන සඳහා අපේක්ෂිත ඉල්ලුම මැඩපැවැත්වීම සඳහා සහතික කළයුතුයි.
  - (ඈ) 1999 දෙසැම්බර් 16 වන බ්‍රහස්පතින්දායින් පටන් ගෙන 2000 ජනවාරි 14 වන සිකුරාදා දක්වා කාලය තුළ සේවකයන්ට නිවාඩු ලබාදීමේදී වසර 2000 සංක්‍රාන්තිය හේතුවෙන් ඇතිවන කාර්යයන් හැසිරවීම සඳහා අවශ්‍ය තරම් සේවකයන් සංඛ්‍යාවක් සිටින බවට සහතික විය යුතුවීම.

4. බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ගතයුතු පියවර

බැංකු පනතේ 76 ඒ වගන්තිය ප්‍රකාරව සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින්ද ඉහත 3(අ), 3(ආ), 3(ඇ) යන ඡේදවලින් දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූල වියයුතු බවට මුදල් මණ්ඩලය විසින් විධානය කරනු ලැබේ.

5. ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින් ගතයුතු පියවර

ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින් ද 3(අ) සහ 3(ඇ) යන ඡේදවලින් දක්වා ඇති අවශ්‍යතාවයන් පිළිපැදිය යුතු බව, 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනතේ 9 වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් විධානය කරනු ලැබේ.

6. විදේශීය ගනුදෙනු

ඉහත සඳහන් දේවලට අමතරව, විදේශීය මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින්, අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළවල් විසින් 1999 දෙසැම්බර් මස අවසාන සතියේ සහ 2000 ජනවාරි මස පළමුවන සතිය තුළදීත් යන කාලයන් තුළදී විශේෂ නිවාඩු දිනයන් ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බව සැලකිල්ලට ගතයුතු අතර, නිශ්චිත දිනයන්හි දී ගනුදෙනු නිරාකරණය කරගැනීම් නියමිත දිනයන්හිදී කරගැනීමට කටයුතු පිළියෙල කරගත යුතු වේ.

7. සාමාන්‍ය කරුණු

බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින් තම මූල්‍ය ආයතන වසර 2000 සඳහා සුදුසු බවට වන දැන්වීමක් භාෂා තුනෙන්ම ප්‍රවෘත්ති පත්‍රවල පළකළ යුතු බවට ඉල්ලා සිටිනු ලැබේ. “වසර 2000 ට සුදුසු බව” යන්නෙන් අදහස් කරන්නේ වසර 2000 ට සංක්‍රාන්තිය වීමේදී මුළුකඩ විද්‍යුත් හා පරිසරක ආශ්‍රයෙන් ඇතිවිය හැකි ගැටළු ආශ්‍රයෙන් ඇතිවිය හැකි බිඳ වැටීම වැලැක්වීම සඳහා සාධාරණ වැඩපිළිවෙලවල් එම ආයතන විසින් රැගෙන ඇති බවයි. මේ ආකාරයෙන් තම ආයතනයේ තත්වය ප්‍රකාශ කිරීම තුළින් එම ආයතනය කෙරෙහි මහජනයා තුළ ඇති විශ්වාසය තහවුරු කරන අතර, සමපේක්ෂණය අධෛර්‍යී කිරීමට හේතු වේ. නව සහග්‍රයකට වන සංක්‍රාන්තිය තුළින් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් හෝ බිඳ වැටීමක් සම්බන්ධයෙන් ඇතිවන දේ සම්බන්ධයෙන් හමන් වග නොකියන බව මෙම දැන්වීම්වල අඩංගු විය යුතුය.

පී.එම්.නාගචන්ද්‍ර  
නියෝජ්‍ය අධිපති

1999.11.03

**බැංකු පනත**

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 ඒ(1) වගන්තිය ප්‍රකාර මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන විධානය.

**අත්.කළේ. ඒ.එස්.ජයවර්ධන**

**අධිපති**

1999 නොවැම්බර් 23

ශ්‍රී ලංකා මහ බැංකුව

**බැංකු පනත යටතේ නියෝග 1999 අංක 3  
(කොටස් ප්‍රාග්ධන හිමිකම - බලපත්‍රලාභී විශේෂිත බැංකු)**

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 ඒ (1) වගන්තියෙන් ලත් බලය අනුව මුදල් මණ්ඩලය විසින් පහත දැක්වෙන විධාන කරනු ලැබේ.

දක්වීම

කොටස් හිමිකම  
සම්බන්ධයෙන් වන  
උපරිම ප්‍රතිශතය

1. මෙම විධානයන් බැංකු පනත යටතේ කරන 1999 අංක 3 විධානය වශයෙන් උපුටා දක්වනු ලැබේ.

2. මෙම ඡේදයේ 2 වන උපඡේදයට සහ 1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 ඒ(1) වගන්තියේ (ට) ඡේදයේ අතුරු විධානයට යටත්ව ලංකාවේ සංස්ථාගත කරනු ලැබූ හෝ පිහිටුවනු ලැබූ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් අයිතිව තබාගත හැකි කොටස් ප්‍රාග්ධන ප්‍රතිශතය -

(අ) සමාගමක්, සංස්ථාගත කරනු ලැබූ මණ්ඩලයක් හෝ පුද්ගලයෙක් විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ නිකුතු කොටස් ප්‍රාග්ධනයෙන් 15% ක ප්‍රතිශතය නොඉක්ම විය යුතුය.

(ආ) එක් සමාගමක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් විසින් හෝ පහත සඳහන්

(i) එහි පාලිත සමාගම්;

(ii) එහි පාලන සමාගම්;

(iii) එහි පාලන සමාගමේ පාලිත සමාගමක් ; හෝ

(iv) සමාගමක, සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ පාලන සමාගමක් හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමකට සෑහෙන සම්බන්ධතාවයක් ඇති විටෙක, එම සෑහෙන සම්බන්ධතාවය මූලින් සඳහන් කළ සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් 10% ක ප්‍රතිශතයක් ඉක්මවා යන කොටස් ප්‍රමාණයක් සම්බන්ධයෙන් වූ විටෙක,

බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ නිකුතු කොටස් ප්‍රාග්ධනයෙන් 20% ක ප්‍රතිශතයක් නොඉක්මවිය යුතුය.

(ඇ) එක් පුද්ගලයෙක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් විසින් හෝ පහත සඳහන් -

(i) යම් පුද්ගලයෙකුගේ කිට්ටු ඥාතියකු ;

(ii) සමාගමක් සම්බන්ධයෙන්, පුද්ගලයෙකුට හෝ ඔහුගේ කිට්ටු ඥාතියකුට සෑහෙන සම්බන්ධතාවයක් ඇති විටෙක, එකී සෑහෙන සම්බන්ධතාවය එම සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් 10% ක ප්‍රතිශතයක් ඉක්මවා යන කොටස් ප්‍රමාණයක් සම්බන්ධයෙන් වූ විට;

(iii) (ඇ) (ii) උපඡේදයේ සඳහන් වන සමාගමක පාලිත සමාගමක් ;

(iv) (ඇ)(ii) උපඡේදයේ සඳහන් වන සමාගමක පාලන සමාගමක් ;

(V) ඇ(iv) උපදේශයේ සඳහන් වන පාලන සමාගමක පාලිත සමාගමක් ;

(vi) ඇ(ii) උපදේශයෙහි සඳහන් කර ඇති සමාගමක් හෝ එහි පාලිත සමාගමක්, පාලන සමාගමක් හෝ පාලන සමාගමේ පාලිත සමාගමකට සෑහෙන සම්බන්ධතාවයක් ඇති විටෙක, එකී සෑහෙන සම්බන්ධතාවය මෙහි මූලික සඳහන් කළ සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් 10% ප්‍රතිශතයක් වූ කොටස් ප්‍රමාණයක් ඉක්ම වූ විට;

(vii) ඒ පුද්ගලයාගේ හෝ ඔහුගේ කිට්ටු ඥාතියාගේ සෑහෙන සම්බන්ධතාවයක් ඇත්තා වූ සමාගමක් හැර සංස්ථාගත කරන ලද මණ්ඩලයක් සම්බන්ධයෙන් එම සංස්ථාගත කරන ලද මණ්ඩලයේ සහභාග ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ඇති සෑහෙන සම්බන්ධතාවය එම ප්‍රාග්ධනයෙන් 10% ක ප්‍රතිශතයක් ඉක්ම වූ විට,

බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ නිකුතු කොටස් ප්‍රාග්ධනයෙන් 20% ක ප්‍රතිශතයක් නොඉක්ම විය යුතුය.

2(අ) 1 වන උපදේශයේ නියම කර ඇති සීමාවන් තිබියදී වුවද මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව බලපත්‍රලාභී විශේෂිත බැංකුව ප්‍රවර්ධකයෙකුට, සමාගමක් වශයෙන්, සංස්ථාගත කරන ලද මණ්ඩලයක් වශයෙන් හෝ පුද්ගලයකු වශයෙන් හෝ මුළු එකතුව 1(ආ) හෝ (ඇ) උපදේශයේ දක්වා ඇති පරිදි එම බැංකුවේ නිකුතු කොටස් ප්‍රාග්ධනයෙන් 25% ක ප්‍රතිශතයක් නොඉක්මවන ප්‍රතිශතයක් අත්කරගත හැකිය.

(ආ) මෙම දේශයේ අර්ථය සඳහා “ප්‍රවර්ධක” යනුවෙන්, මුදල් මණ්ඩලයේ මතය අනුව බැංකුවක් වශයෙන් සමාගමක් පිහිටුවීමේ ප්‍රවර්ධන කාර්යයේදී ප්‍රබල ලෙස වගකිව යුතු වන සමාගමක්, සංස්ථාගත කරන ලද මණ්ඩලයක් හෝ පුද්ගලයෙක් අදහස් වේ.

බැංකුවල අනුමැතිය ලබා ගැනීම සඳහා ගන්නා පියවර

3. 2 වන දේශයේ අඩංගු විධානය සම්බන්ධයෙන් අනුමැතිය සහතික කරවීම සඳහා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් 2 වන දේශයේ සඳහන් යම්කිසි සමාගමක, සංස්ථාගත කරන ලද මණ්ඩලයක හෝ පුද්ගලයෙකුගේ නම බැංකුවේ සාමාජික නාම ලේඛනයේ, එම දේශයේ විශේෂිතව දක්වා ඇති ප්‍රතිශතය ඉක්ම වූ කොටස් ප්‍රාග්ධනයක් අයත්ව සිටින ලෙස නොදක්විය යුතුය.

දෙවන දේශය අදාළ නොකිරීම

4. 2 වන දේශයේ අඩංගු වන යම් දෙයකින් කොටස් සම්බන්ධයෙන් වන සීමාකිරීමක් ලෙස වටහා නොගත යුතුය -

(අ) රජයේ හෝ පොදු සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ ව්‍යවස්ථාපිත අරමුදලක් මගින් කොටස් අයිතිය සිටින පනතක් මගින් පිහිටුවන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ;

(ආ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන නියමයන් හා කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිත අවසරය ඇතිව යම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක කොටස් ප්‍රාරක්ෂණය කිරීමෙන් අනතුරුව කොටස් අත්කර ගත් යම් පුද්ගලයෙක්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්;

(ඇ) ජාතික ආර්ථිකයේ යහපත සඳහා එබඳු කොටස් අත්කර ගැනීමක් අත්‍යවශ්‍ය හෝ යෝග්‍ය යයි මුදල් මණ්ඩලය අදහස් කරන විටකදී, මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අවසරය ඇතිව යම් පුද්ගලයෙකු විසින් අත්කර ගත් කොටස් හේතුවෙන්, යම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්.

1997.11.21 දිනැති බැංකු පනත යටතේ විධාන අවලංගු කිරීම

5. (1) බැංකු පනතේ 76 ඒ (1) වගන්තිය යටතේ 1997.11.21 දිනැතිව නිකුත් කළ විධානය මෙයින් අවලංගු කරනු ලැබේ.  
 (2) 1 වන උපදේශය මගින් විධානයන් අවලංගු කිරීම එම අවලංගු කිරීමට පෙරාතුව එම විධානයන් යටතේ පැමිණ වූ යම් දණ්ඩනයක් හෝ බැඳීමක් සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු නොකළ යුතුය.

02/04/002/005/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල  
41, ජනාධිපති මාවත  
කොළඹ 1.  
1999 නොවැම්බර් 24

වෙත : සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු

හිතවත් මහත්මයාණෙනි,

**ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරනු ලැබූ බලපත්‍රලාභී  
විශේෂිත බැංකු (බ.වි.බැ.) විසින් රඳවා ගත හැකි  
උපරිම කොටස් ප්‍රාග්ධන ප්‍රතිශතය**

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 ඒ(1) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් ලංකාවේ සංස්ථාගත කරන ලද බ.වි.බැ. විසින් රඳවා ගත හැකි උපරිම කොටස් ප්‍රාග්ධන ප්‍රතිශතය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ විධානය ඔබගේ දනගැනීම සහ අනුකූලතාවය සඳහා මේ සමඟ අමුණා ඇත.

මෙම විධානය 1999 නොවැම්බර් 23 දින සිට ක්‍රියාත්මක වනු ලැබේ.

කරුණාකර ලැබුණු බව දන්වන්න.

ඔබගේ හිතවත්,

සී.අයි.ප්‍රනාන්දු මෙනෙවිය  
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

බැංකු අධිකාරණ දෙපාර්තමේන්තුව  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල,  
41, ජනාධිපති මාවත  
කොළඹ 1.

1999 දෙසැම්බර් 1

වෙත : සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු

හිතවත් මහත්මයාණෙනි/මහත්මාවනි,

**බැංකු පනතේ 77 වන වගන්තිය ප්‍රකාර  
බැංකු කටයුතු පිළිබඳ රහස්‍යතාවය**

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 77 වන වගන්තිය ප්‍රකාරව බැංකු විසින් සියළු බැංකු ගණුදෙනු සම්බන්ධයෙන් සම්පූර්ණ රහස්‍යතාවය ආරක්‍ෂා කළයුතුව ඇත.

තොරතුරු තාක්‍ෂණවේදයේ ඇති වූ නවෝත්පාදනය කරණකොටගෙන බැංකු කර්මාන්ත පරිසරයේ වෙනස්වීම් ඇති වූ අතර බැංකුවට පරිබාහිරවූ පරිඝනක ආයතනවල කාර්ය මණ්ඩලයන්ට බැංකුවල ගණුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇත.

ඉහත කී කරුණු හේතුවෙන් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අනුකූලතාව දක්විය යුතු බවට ඉල්ලා සිටිනු ලැබේ.

- i. බැංකුව බාහිර මෘදුකාංග සමාගම් සමග මෘදුකාංග නඩත්තු කිරීමේ ගිවිසුම් හෝ සේවා ගිවිසුම් ඇතිකර ගන්නා අවස්ථාවලදී, බැංකුවේ සියළුම ගණුදෙනු සහ බැංකු ගණුදෙනුකරුවන්ගේ සහ ඔවුන්ගේ ගිණුම්වල තත්ත්වය පිළිබඳව සම්පූර්ණ රහස්‍යතාව රැක ගන්නා බවට වූ වගන්තියක්/කොන්දේසියක් එම ගිවිසුම්වලට ඇතුළත් කළයුතු බවට.
- ii. ඉහත කී නඩත්තු හෝ සේවා ගිවිසුම් වලදී එම කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන විසින් රහස්‍යතාව රැක ගන්නා බවට වූ ප්‍රකාශයක් ලබාගතයුතු බවට.

ඔබගේ විශ්වාසී,

**ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක**  
වැඩබලන බැංකු අධිකාරණ අධ්‍යක්‍ෂ

බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව  
8 වන මහල, රේඛුකා ගොඩනැගිල්ල  
41, ජනාධිපති මාවත  
කොළඹ 1.

1999 දෙසැම්බර් 13

වෙත : සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු

හිතවත් මහත්මයාණෙනි,

**වසර 2000 සංක්‍රාන්ති කාලය තුළ බැංකු කටයුතු**

වසර 2000 සංක්‍රාන්ති කාලය තුළ බැංකු සහ මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෙළෙඳ කටයුතු සුමටව කරගෙන යාම සහතික කිරීම සඳහා බැංකු සහ මූල්‍යමය අංශය පිළිබඳව ආරක්‍ෂිත සැලැස්මේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් කාර්යයන් කරගෙන යනු ඇත.

**1. පිටපත් ගැනීමේ ක්‍රියාපිළිවෙල අධීක්‍ෂණය කිරීම**

1999 දෙසැම්බර් 15 දිනෙන් ආරම්භ කොට පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු පරීක්ෂකයන් විසින් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකුවල ප්‍රධාන කාර්යාල විසින් කරනු ඇත.

- (i) සියළුම ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල තත්ත්වය දැක්වෙන මුද්‍රිත (ශේෂ පිරික්සුම්), සහ
- (ii) පද්ධති පිටපත් ගැනීම

ඉහත (i) සහ (ii) ඡේදවල දක්වා ඇති අවශ්‍යතා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 2000 සඳහා සුදුනම් බව සම්බන්ධයෙන් 1999 නොවැම්බර් 03 දින නිකුත් කළ අංක 02/02/027/0600/002 පරිදි විධි යුතු වේ.

**2. සිද්ධි කළමනාකරණ කේන්ද්‍රය**

2000 වසර සංක්‍රාන්ති කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය මෙන්ම විදේශීය සංවිධානවලින් තොරතුරු ලබා ගැනීමේ හා ලබාදීමේ කාර්යය සඳහා සිද්ධි කළමනාකරණ කේන්ද්‍රයක් (සී.ක.කේ.) පවත්වාගෙන යනු ඇත. මෙම සී.ක.කේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු සහ තාක්‍ෂණ දෙපාර්තමේන්තුව, බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව සහ බැංකු හා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත. මෙම සී.ක.කේ. යම්කිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් බැංකු අංශය සම්බන්ධයෙන් ආරක්‍ෂිත සැලැස්මවල ආරම්භ කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් කටයුතු කරනු ඇත. එමෙන්ම මෙම සී.ක.කේ., සිත්ටෙක් ආයතනයේ මූලස්ථානය, ජාතික ' වයිටුකේ ' සිද්ධි කළමනාකරණ කේන්ද්‍රය සහ අනෙකුත් වැදගත් සංවිධාන වන ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතන අතර සම්බන්ධතාවයක් ඇතිකරනු ඇත. සී.ක.කේ. 1999 දෙසැම්බර් 30 දින 1800 පැයේ සිට 2000 ජනවාරි 3 දින 1800 පැය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. අවශ්‍යතාවයන් අනුව මෙම ක්‍රියාත්මක කාලපරිච්ඡේදය දීර්ඝ කරනු ඇත. අවශ්‍යතාවන් පැන නගින පරිදි සී.ක.කේ. හි ක්‍රියාකාරීත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු බැංකුවලට සපයනු ඇත.

**3. බැංකුවල ඇති තොරතුරු හා විද්‍යුත් පද්ධති පරීක්ෂාකිරීම**

සියළුම බැංකු විසින් තමන්ගේ ඒට්එම් සහ ණය පත්‍ර ක්‍රම සම්බන්ධ කටයුතු සහ අනෙකුත් ඉතාමත්ම වැදගත් තොරතුරු හා විද්‍යුත් පද්ධති සම්බන්ධව 2000 ජනවාරි 1 වන දින 0200 පැයේදී සහ 0800 වන පැයේදී පරීක්ෂාකිරීම් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනා අතර එකී පරීක්ෂාවල ප්‍රතිඵල ඒ ඒ බැංකුවල පත්කළ නිලධාරීන් මගින් පහත දක්වා ඇති උපලේඛනයට අනුරූපව සී.ක.කේ. වෙත සැපයිය යුතු වේ.

ඒටීඑම් සහ ණය පත්‍ර කටයුතු

1 වන වාර්තාව	2000 ජනවාරි 1 දින 0600 - 0800 පැය අතර කුළ කාලය
2 වන වාර්තාව	2000 ජනවාරි 2 දින 0800 - 1000 පැය අතර කුළ කාලය
3 වන වාර්තාව	2000 ජනවාරි 3 දින 0800 - 1000 පැය අතරතුර කාලය
වැඩිමනත් වාර්තා	අවශ්‍යතාවයන් ඇති වුවහොත් පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාලවේලාවන් දන්වනු ඇත.

වෙනත් බැරැරුම් කොරතුරු සහ විද්‍යුත් පද්ධති

1 වන වාර්තාව	2000 ජනවාරි 1 දින 1500 - 1800 පැය අතරතුර කාලය
2 වන වාර්තාව	2000 ජනවාරි 2 දින 1500 - 1800 පැය අතරතුර කාලය
3 වන වාර්තාව	2000 ජනවාරි 3 දින 1500 - 1800 පැය අතරතුර කාලය
වැඩිමනත් වාර්තා	අවශ්‍යතාවයන් ඇති වුවහොත් පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාලවේලාවන් දන්වනු ඇත.

මෙම වාර්තාවන් සැපයීම පහත දී ඇති නිදර්ශනය අනුව සකසා ගත් පෝර්මයක් මගින් කළ යුතුය. (කරුණාකර මෙම පෝර්මය මග පෙන්වීමක් වශයෙන් ඉදිරිපත් කළ නිදර්ශන වගුවක් පමණක් බව සැලකිල්ලට ගන්න. සෑම බැංකුවක් විසින්ම තම බැංකුව විසින් සකසා ගත් පෝර්මයක ආදර්ශයක් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදිය යුතු වේ. කරුණාකර ඔබ විසින් ඔබගේ බඩු ලැයිස්තුවල භාවිතා කරන නාමයන් පමණක්ම පද්ධතිය සඳහා භාවිතා කරන්න.)

පද්ධතිය	මෙහෙයුම් වලදී ඔබ විසින් යම්කිසි බලවත් ගැටළුවලට මුහුණ දුන්නේ ද? (ඔව්/නැත)	මෙයෙහි වලදී ඔබ විසින් යම්කිසි පුළු ගැටළුවලට මුහුණ දුන්නේ ද? (ඔව්/නැත)	සටහන්
පද්ධතිය - 1 (උදා : සිල්ලර බැංකු උපයෝජනය)			
පද්ධති - 2 (උදා: වෙනත් සිල්ලර බැංකු පද්ධති)			
පද්ධති - 3 (උදා : තොග වෙළෙඳ බැංකු පද්ධති)			
පද්ධති - 4 (උදා : එන්ආර්එස්සී පද්ධති ආදිය)			
ස්විල්ට් කටයුතු			
ආරෝහණ පද්ධති			
බැංකු තැන්පත් ගර්භ			
විදුලිබලය			
විදුලි සංදේශනය			
ජල සැපයුම			

**4. සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීම**

වසර 2000 ට සංක්‍රාන්ත වීමේ කාලය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සිද්ධි කළමනාකරන කේන්ද්‍රයන් සමග සංවිච්චිත කටයුතු වෙනුවෙන් නිලධාරීන් නිදෙනෙක් පත් කරන ලෙස සියළුම බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ. මෙලෙස පත් කරනු ලබන නිලධාරීන් නිදෙනාගෙන් එක් අයකු බැංකුවේ වයඹුකේ ව්‍යාපෘති කළමනාකරු/ව්‍යාපෘති සම්බන්ධතා නිලධාරියා විය යුතුය. මහ බැංකුවේ සී.ක.කේ. සමග සංවිච්චිත කටයුතු පහසු කිරීම සඳහා මෙම නිලධාරීන් නිදෙනාට ජංගම දුරකථන සපයන ලෙසට නිර්දේශ කරනු ලැබේ. 1999 දෙසැම්බර් 14 වන දින හෝ ඊට ප්‍රථම, බැංකුවේ වාර්තා කිරීමේ පෙර්මයේ නිදර්ශනයකුත් සමග මෙම නිලධාරීන් නිදෙනාගේ නම් සහ දුරකථන අංක පහත සඳහන් ලිපිනයට සැපයිය යුතු වේ.

අධ්‍යක්ෂ,  
තොරතුරු හා තාක්ෂණ දෙපාර්තමේන්තුව,  
10 වන මට්ටම, කුළුණ 2,  
ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල,  
ජනාධිපති මාවත,  
කොළඹ 1.

ඔබගේ හිතවත්,

සී.අයි.ප්‍රනාන්දු මෙනවිය  
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

02/04/004/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල  
41, ජනාධිපති මාවත  
කොළඹ 1.

1999 දෙසැම්බර් 15.

වෙත : සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු

හිතවත් මහත්මයාණෙනි,

**වාර්ෂික විගණක ගිණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් බලපත්‍රලාභී  
විශේෂිත බැංකුවලට නියමිත ගිණුම් ආකෘති**

1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතේ 76(උ) වගන්තියෙන් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 38(3) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු (බ.වි.බැ.)වල වාර්ෂික විගණන ගිණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් නියම කරනු ලැබූ ගිණුම් ආකෘතිය මේ සමඟ යාකර ඇත.

සියළුම බ.වි.බැ. විසින් 1999.12.31 දින හෝ ඊට පසුව අවසන්වන ගිණුම් කාලපරිච්ඡේදයන් සඳහා වූ විගණනය කරන ලද වාර්ෂික ගිණුම් මෙයට අමුණා ඇති නියමිත ගිණුම් ආකෘතිය අනුව පිළියෙල කර ප්‍රසිද්ධ කළයුතු වේ.

කරුණාකර මෙම ලිපිය ලැබුණු බව දන්වන්න.

මබඟේ හිතවත්,

**සී.අයි.ප්‍රනාන්දු විස**  
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම :

.....12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ ගිණුම් ප්‍රකාශය

	සටහන	බැංකුව		සමුභය	
		අදාළ වර්ෂය 19... (රු.)	පෙර වර්ෂය 19... (රු.)	අදාළ වර්ෂය 19... (රු.)	පෙර වර්ෂය 19... (රු.)
ආදායම	2	.....	.....	.....	.....
පොළී ආදායම	3	.....	.....	.....	.....
පොළී වියදම	4	.....	.....	.....	.....
ශුද්ධ පොළී ආදායම		.....	.....	.....	.....
වෙනත් ආදායම්	5	.....	.....	.....	.....
<b>අඩුකළා :</b> මෙහෙයුම් වියදම්	6	.....	.....	.....	.....
කාර්ය මණ්ඩල වියදම්		.....	.....	.....	.....
විශ්‍රාමික ප්‍රතිලාභ සඳහා ප්‍රතිපාදන		.....	.....	.....	.....
පරිශ්‍ර, උපකරණ සහ ආයතනික වියදම්		.....	.....	.....	.....
ගාස්තු හා කොමිස් වියදම්		.....	.....	.....	.....
ණය හානි සඳහා ප්‍රතිපාදන		.....	.....	.....	.....
ගනුදෙනු කළහැකි හා ආයෝජන සුරැකුම්පත්		.....	.....	.....	.....
වල මිල පහත වැටීම සඳහා වූ ප්‍රතිපාදන		.....	.....	.....	.....
වෙනත් වියදම්		.....	.....	.....	.....
<b>මෙහෙයුම් ලාභය</b>		.....	.....	.....	.....
ආශ්‍රිත සමාගම්වල බදු පෙර ලාභ කොටස	7	.....	.....	.....	.....
බදු ප්‍රතිපාදනයට පෙර එදිනෙද කටයුතු		.....	.....	.....	.....
වලින් ලද ලාභය		.....	.....	.....	.....
<b>අඩුකළා:</b> එදිනෙද කටයුතු වලින් ලද ලාභයෙන් බදු	8	.....	.....	.....	.....
සඳහා ප්‍රතිපාදන		.....	.....	.....	.....
බදු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසු එදිනෙද		.....	.....	.....	.....
කටයුතු වලින් ලද ලාභය		.....	.....	.....	.....
<b>අඩුකළා:</b> සුළු කොටස් හිමියන්ගේ අයිතිය		.....	.....	.....	.....
අතිවිශේෂ අයිතමයන්	9	.....	.....	.....	.....
රඳවා ගත් සමුච්චිත ලාභය/(අලාභය) ඉදිරියට ගෙන ගියා		.....	.....	.....	.....
පසුගිය වර්ෂයේ ගැලපීම්	10	.....	.....	.....	.....
<b>විසර්ජනය සඳහා ඇති ලාභය</b>		.....	.....	.....	.....
<b>විසර්ජනයන්</b>		.....	.....	.....	.....
සංචිතයන්ට මාරු කිරීම්		.....	.....	.....	.....
සංචිත අරමුදලට මාරු කිරීම්		.....	.....	.....	.....
ලාභාංශ	11	.....	.....	.....	.....
වසර අවසානයේ රඳවා ගත් ලාභය ඉදිරියට ගෙන ගියා		.....	.....	.....	.....
එක් කොටසක් සඳහා වූ වසරේ ඉපයීම් ප්‍රමාණය	12	.....	.....	.....	.....

දිනට ශේෂ පත්‍රය

	සටහන	බැංකුව		සමූහය	
		අදාළ වර්ෂය	පෙර වර්ෂය	අදාළ වර්ෂය	පෙර වර්ෂය
		19... (රු.)	19... (රු.)	19... (රු.)	19... (රු.)
<b>වත්කම්</b>					
මුදල් හා කෙටිකාලීන අරමුදල්	13	.....	.....	.....	.....
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇති තැන්පතු		.....	.....	.....	.....
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ප්‍රතිවට්ටම් කිරීම සඳහා සුදුසු		.....	.....	.....	.....
ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් හා වෙනත් බිල්පත්	14	.....	.....	.....	.....
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් හා වෙනත් ගනුදෙනු කළහැකි		.....	.....	.....	.....
සුරැකුම්පත්	15	.....	.....	.....	.....
අනෙකුත් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත තබා		.....	.....	.....	.....
ඇති වත්කම් සහ ඒ ආයතනවලට දුන් ණය	16	.....	.....	.....	.....
විනිමය බිල්පත්	17	.....	.....	.....	.....
ණය සහ අත්තිකාරම්	18	.....	.....	.....	.....
කල්බදු මත ලැබිය යුතු අයවීම්	19	.....	.....	.....	.....
ලැබිය යුතු පොළී	20	.....	.....	.....	.....
ආයෝජන සුරැකුම්පත්	22	.....	.....	.....	.....
ආශ්‍රිත හා පාලිත සමාගම්වල ආයෝජනයන්	23	.....	.....	.....	.....
ලැබිය යුතු සමූහ ශේෂ	24	.....	.....	.....	.....
ස්ථාවර වත්කම්	25	.....	.....	.....	.....
අනිකුත් වත්කම්	26	.....	.....	.....	.....
අස්පෘශ්‍ය වත්කම්	27	.....	.....	.....	.....
		-----	-----	-----	-----
<b>බැරකම්</b>					
තැන්පතු	28	.....	.....	.....	.....
ණය ගැනීම්	29	.....	.....	.....	.....
ගෙවිය යුතු සමූහ ශේෂ	30	.....	.....	.....	.....
විලම්බිත බදු	31	.....	.....	.....	.....
අනිකුත් බැරකම්	32	.....	.....	.....	.....
		-----	-----	-----	-----
<b>කොටස්කරුවන්ගේ අරමුදල්</b>					
කොටස් ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	33	.....	.....	.....	.....
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	34	.....	.....	.....	.....
සංචිතයන්	35	.....	.....	.....	.....
කොටස්කරුවන්ගේ අරමුදල්		.....	.....	.....	.....
සුළු කොටස් හිමියන්ගේ අයිතිය		-----	-----	-----	-----
මුළු බැරකම් හා කොටස්කරුවන්ගේ අරමුදල්		-----	-----	-----	-----
		-----	-----	-----	-----
බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්	36	.....	.....	.....	.....
		-----	-----	-----	-----

..... දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	<u>බැංකුව</u>		<u>සමූහය</u>	
	අදාළ වර්ෂය	පෙර වර්ෂය	අදාළ වර්ෂය	පෙර වර්ෂය
	19... (රු.)	19... (රු.)	19... (රු.)	19... (රු.)
<b>මෙහෙයුම් කටයුතු වලින් ලද මුදල්</b>				
ලද පොලිය	.....	.....	.....	.....
ලද ගාස්තු හා කොමිස් මුදල්	.....	.....	.....	.....
ගෙවූ පොලිය	.....	.....	.....	.....
අනෙකුත් මෙහෙයුම් කටයුතු වලින් ලැබීම්	.....	.....	.....	.....
සේවකයින්ට හා සැපයුම්කරුවන්ට මුදලින් කළ ගෙවීම්	.....	.....	.....	.....
අනිකුත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	.....	.....	.....	.....
<hr/>				
මෙහෙයුම් වත්කම්වල වෙනස්වීම්වලට පෙර වූ මෙහෙයුම් ලාභය :				
මෙහෙයුම් වත්කම්වල (වැඩි) අඩුවීම්	.....	.....	.....	.....
ගනුදෙනුකරුවන් වෙත මුදහළ අරමුදල්	.....	.....	.....	.....
අනිකුත් කෙටිකාලීන සුරැකුම්පත්	.....	.....	.....	.....
<hr/>				
මෙහෙයුම් වගකීම්වල වැඩි(අඩු)වීම් :				
ගනුදෙනුකරුවන්ගෙන් ලද තැන්පතු	.....	.....	.....	.....
ගනුදෙනු කළහැකි තැන්පතු සහතික	.....	.....	.....	.....
<hr/>				
බදුකරණයට පෙර මෙහෙයුම් කටයුතු වලින් ලද ශුද්ධ මුදල් ප්‍රමාණය				
ගෙවූ ආදායම් බදු	.....	.....	.....	.....
<hr/>				
මෙහෙයුම් කටයුතු වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	=====	=====	=====	=====
<hr/>				
<b>ආයෝජන කටයුතු වලින් ලද මුදල් ප්‍රමාණය</b>				
ලද ලාභාංශ	.....	.....	.....	.....
ගනුදෙනු සඳහා නොවන සුරැකුම් විකිණීමෙන් ලැබීම්	.....	.....	.....	.....
ගනුදෙනු සඳහා නොවන සුරැකුම් මිලට ගැනීම්	.....	.....	.....	.....
දේපල, යන්ත්‍රසූත්‍ර හා උපකරණ මිලට ගැනීම්	.....	.....	.....	.....
<hr/>				
ආයෝජන කටයුතු වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	=====	=====	=====	=====

**මූල්‍යකරණ කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහය**

කොටස් නිකුත් කිරීම/(නිදහස් කිරීම)	.....	.....	.....	.....
දිගුකාලීන ණය ගැනීමවල වැඩිවීම/(අඩුවීම)	.....	.....	.....	.....
අනිකුත් ණය ගැනීමවල ශුද්ධ වැඩිවීම	.....	.....	.....	.....
ලාභාංශ ගෙවීම්	.....	.....	.....	.....

**මූල්‍යකරණ කටයුතුවලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය**

මුදල් සහ මුදල් හා සමාන වත්කම්වල ශුද්ධ වැඩිවීම	.....	.....	.....	.....
වසර මුලදී තිබූ මුදල් සහ මුදල් හා සමාන වත්කම්	.....	.....	.....	.....
වසර අවසානයේ වූ මුදල් සහ මුදල් හා සමාන වත්කම්	.....	.....	.....	.....

**මුදල් සහ මුදල් හා සමාන වත්කම්වල සැසඳීම**

	<u>වර්ෂය ආරම්භයේදී</u>	<u>වර්ෂය අවසානයේදී</u>
මුදල් හා කෙටිකාලීන අරමුදල්	.....	.....
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇති තැන්පතු	.....	.....
ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්	.....	.....

**1. වැදගත් වන ගිණුම් ප්‍රතිපත්ති**

**1.1 පොදු මූලධර්ම**

**1.1.1 ගිණුම් සම්මුතිය**

ශේෂ පත්‍රය ලාභ ආලාභ ගිණුම සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කොට ඇත්තේ සාමාන්‍යයෙන් පිළිගනු ලැබ ඇති ගිණුම් ප්‍රතිපත්තිවලට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් දක්වා ඇති ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන්ට අනුකූලව, කාලයක් තිස්සේ ගණන් බලන ලද ඓතිහාසික පිරිවැය/විකරණය කරන ලද පිරිවැය ක්‍රමය පදනම් කර ගෙනය. භාවිතා කරන ලද ගිණුම් ප්‍රතිපත්ති අදාළ පරිදි පහත දක්වා ඇත.

**1.1.2 ඒකාබද්ධ කිරීමේ පදනම**

- (අ) ඒකාබද්ධ මූල්‍ය වාර්තා සමන්විත වන්නේ, අදාළ ගිණුම් වර්ෂ අවසානයන්ට පිළියෙල කරන ලද, බැංකුවේ සහ එහි පාලිතයන් සහ ආශ්‍රිතයන්හි ඒකාබද්ධ ප්‍රතිඵල, වත්කම් හා වගකීම් වලිනි. පිටස්තර කොටස් හිමියන් පාලිතයන්හි ශුද්ධ වත්කම් හා ප්‍රතිඵල සඳහා වන අයිතිය, ඒකාබද්ධ ශේෂ පත්‍රයේ සහ ලාභ අලාභ ගිණුමේ පිළිවෙලින් සුළු කොටස් හිමියන්ගේ අයිතීන් යටතේ වෙනම දක්වා ඇත.(ශ්‍රී ලං.ගි.ප්‍ර.26)
- (ආ) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල, ආශ්‍රිත සමාගම්හි ආයෝජනයන් ස්කන්ධ ක්‍රමය යටතේ ගිණුම්ගත කර ඇත. ස්කන්ධ ක්‍රමය යටතේ ආයෝජිත සමාගම්වල ලාභ අලාභ වලින් සමූහය සඳහා වන කොටස, අදාළ වර්ෂයේ ඒකාබද්ධ ලාභ අලාභ ගිණුමේ ගිණුම්ගත කරනු ලැබේ. අත්පත් කරගත් දිනට පසු ආයෝජිතයාගේ ලාභ අලාභවල ආයෝජකයාගේ කොටස හඳුනා ගැනීමට, ඒකාබද්ධ ශේෂ පත්‍රයේ ආයෝජනයන් සඳහා වන ධාරණ අගය වැඩි හෝ අඩු කෙරේ. (ශ්‍රී ලං.ගි.ප්‍ර.27)

**1.1.3 විදේශ විනිමය ගණුදෙනු (ශ්‍රී ලං.ගි.ප්‍ර.21)**

- (අ) වත්කම් හා වගකීම් සඳහා විදේශ විනිමය අගයන් පරිවර්තනය කර ඇත්තේ ශේෂ පත්‍ර දිනට පවතින වෙළෙඳපල විනිමය අනුපාතය අනුවය. පරිවර්තන ලාභ හෝ අලාභ, ලාභ අලාභ ගිණුම් සැකසීමේදී සැලකිල්ලට ගෙන ඇත.
- (ආ) ඉදිරි විනිමය ගිවිසුම් තක්සේරු කර ඇත්තේ ශේෂ පත්‍රය දිනට පවතින ඉදිරි වෙළෙඳපල විනිමය අනුපාත අනුවය. ඉදිරියේ සිදු වේ යැයි බලාපොරොත්තු වන විනිමය පාඩු ලාභ අලාභ ගිණුමට හර කර ඇති අතර ඉදිරියේ ලැබේ යැයි සිතන විනිමය ලාභ මෙම ගිණුම් කාලයට අදාළ නොවන සේ සලකා වගකීම් යටතට විලම්බිත කර ඇත.

**1.1.4 බදුකරණය**

බදු ගෙවීම් සඳහා ප්‍රතිපාදන සලසා ඇත්තේ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ සහ ඊට අදාළ පසු කාලීන සංශෝධනවල විධි විධානවලට අනුකූලව බදු කාර්ය සඳහා ගලපන ලද වර්ෂයේ ලාභ පදනම් කොට ගෙනය.

**1.1.5 විලම්බිත බදුකරණය**

විලම්බිත බදු ප්‍රතිපාදනය කර ඇත්තේ බදු බලපෑම් ගිණුම්කරණය මත වගකීම්/විලම්බිත (අදාළ වන පරිදි) පදනම මතය. විලම්බිත බදුකරණ ගිණුමේ ශේෂයෙන් දක්වෙන්නේ බදුකරණය සඳහා වත්කම් ක්ෂය කිරීමෙන් පසු අගය හා පොත් තැබීම සඳහා වූ වත්කම් ක්ෂය කිරීමෙන් පසු අගයෙන් ජනිත වන වත්කම්වල ශුද්ධ වෙනස මත වන බදු වගකීමය. ආංශික අයදුම් ක්‍රමය සංසන්දනාත්මක බව හා විවක්ෂණභාවය යන සංකල්පවලට පටහැනි නිසා එය අනුගමනය කළ නොහැක.

**1.2 වත්කම් සහ ඒවායේ තක්සේරුකරණයේ පදනම**

**1.2.1 ගණුදෙනුකරුවන්ට ණය හා අත්තිකාරම්**

- (අ) ගණුදෙනුකරුවන්ට දුන් අත්තිකාරම් ශේෂ පත්‍රයෙහි දක්වා ඇති අතර එම අත්තිකාරම්, සිදුවිය හැකි ණය හානි සඳහා වූ ප්‍රතිප්‍රදාන සහ ආදායමට උපවිත නොවූ පොලිය අඩු කිරීමෙන් පසුව වූ අගයට පෙන්නුම් කොට ඇත.

(ආ) ගනුදෙනුකරුවන්ගෙන් සිදු වියහැකි ණය හානි සඳහා විශේෂ වෙන් කිරීම් සියලු ණය පිළිබඳව අඛණ්ඩ විමර්ශනයක් මත පදනම්ව ඇත. මෙම වෙන් කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද විධානයන්ට අනුකූලව සිදු කර ඇත. (ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාවයන් කෙටියෙන් දක්වන්න).

(ඇ) පොදු ප්‍රතිපාදනයන් සඳහා වන ප්‍රතිපත්තිය දක්වන්න.

1.2.2 ආයෝජන (ශ්‍රී. ලං.ගි.ප්‍ර.22)

ගනුදෙනු කළහැකි සුරැකුම්පත් හා ආයෝජන සුරැකුම්පත්වල වටිනාකම තක්සේරු කිරීම සඳහා භාවිතා කරනු ලබන ගිණුම්කරණ ප්‍රතිපත්තිය දක්වන්න.

1.2.3 ස්ථාවර වත්කම් (ශ්‍රී ලං.ගි.ප්‍ර.18)

(අ) ස්ථාවර වත්කම් වාර්තාගත කොට ඇත්තේ මිලට ගැණුම්, හෝ ප්‍රත්‍යාගණිත යන මිලයන් මත සහ ඉන්පසු වැය වූ යම් අනුශාංගික වියදමක් ඇතොත් එයද ඇතුළත්වය. වත්කම් වාර්තා ගතකොට ඇත්තේ ගත් මිලෙන් සම්පූර්ණ ක්‍රමවේදය අඩුකිරීමෙන් වන අතර එම ක්‍රමය පදනම පහත (ආ) හි සඳහන් පරිදි වර්ගීකරණය කොට ඇත.

(ආ) විවිධ වර්ගයේ වත්කම්වල ඇස්තමේන්තු කරන ලද ජීවිත කාලය තුළ සරල මාර්ග ක්‍රමයට පහත අනුපාතයන් අනුව ක්‍රමය ප්‍රතිපාදනය සලස්වා තිබේ.

කල්බදු මත වූ දේපල	...	කල්බදු කාලය පුරා
ගොඩනැගිලි	...	වසරකට %
මෝටර් වාහන	...	වසරකට %
පරිගණක මෙවලම්	...	වසරකට %
කාර්යාලීය උපකරණ, ලීබඩු හා සවිකිරීම්	...	වසරකට %

1.3 වගකීම් සහ ප්‍රතිපාදන

1.3.1 බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්

අනිකුත් වගකීම් ප්‍රමාණ තීරණය කිරීමේදී සියලුම තේරුම්ගත හැකි හා සිදුවිය හැකි හානි සැලකිල්ලට ගෙන ගණන් බලා ඇත.

1.3.2 විශ්‍රාම වැටුප් හා විශ්‍රාමික දීමනා (ශ්‍රී ලං.ගි.ප්‍ර.16)

බැංකු සේවකයින් වෙනුවෙන් සකසන ලද දයක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇත. විශ්‍රාම වැටුප් සංචිතයට අරමුදල් යෙදවීම සඳහා බැංකුවේ ප්‍රතිපත්තිය වනුයේ, අනාගත විශ්‍රාම බැඳීම්වලට ප්‍රමාණවත් වන ලෙස, කළමනාකාරිත්වයේ මතය මත, බදු පසු ලාභයෙන් විශ්‍රාම වැටුප් අරමුදල වෙත වාර්ෂිකව ප්‍රතිපාදනයන් කිරීමයි. අවම වශයෙන් සෑම වසර පහකටම වරක්වත් ජීව ගතඥයකු විසින් කරන ලද තක්සේරුවක් මගින් සියළුම බැරකම් හා කිසියම් උණකාවයක් වෙතොත් ගණනය කර, අවශ්‍ය පරිදි ගැලපීම් කරනු ලැබේ.

හෝ

බැංකුවේ ස්ථිර සේවකයින් විශ්‍රාම ගත්විට විශ්‍රාම ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් අනුමත විශ්‍රාම අරමුදලක් පවත්වා ගෙන යන අතර, දළ පාරිශ්‍රමිකයෙන් ඇතැම් දීමනා බැහැර කිරීමෙන් පසු නිශ්චිත ප්‍රතිශතයක් මත ගණනය කරන ලද දයකත්වයක් විශ්‍රාම වැටුප් අරමුදලට යොදනු ලැබේ. මෙම දයකත්වයේ ප්‍රතිශතය ස්ථාවර ජීව ගතඥයකු විසින් තීරණය කරනු ලැබේ.

හෝ

බැංකුව සතුව දයක නොවන විශ්‍රාම වැටුප් අරමුදලක් ක්‍රියාත්මකව පවතින නිසා, වසර පහක් හෝ ඊට වැඩි වසර ගණනක් අඛණ්ඩ සේවයක් සපුරාලන සේවකයන් වෙනුවෙන් 1983 අංක 12 දරණ පාරිතෝෂික පනත යටතේ ගෙවිය යුතු පාරිතෝෂිකය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කර නැත.

1.4 ලාභ සහ අලාභ ගිණුම

1.4.1 ආදායම් ගණනය

පොලී ආදායම

පොලී ආදායම ගණනය කර ඇත්තේ උපරිත පදනම මතය. පොලිය හෝ මූලික මුදල් අයකර ගැනීම මාස තුනකට (3) වැඩි කාලයක් හිඟව පවත්නා විට පොලිය ආදායමක් ලෙස ගැනීම අත්හිටුවයි. ඉන්පසු ණය හා අත්තිකාරම් මත පොලිය මුදල් පදනම මත පමණක් ගිණුම්ගත කරනු ලැබේ.

කල්බදු ආදායම

සියලුම කල්බදු මූල්‍යමය කල්බදු වේ. එමනිසා අදාළ වර්ෂය තුළ ලැබිය යුතු කල්බදු වාරික තුළ අඩංගු පොලී ප්‍රමාණය පොලී ආදායම ලෙස හඳුනා ගනී.

සමුච්චිත කල්බදු වාරිකයන්හි අගය සහ කල්බදු වත්කමෙහි පිරිවැය අතර වෙනස නොඉපයු කල්බදු ආදායම ලෙස ගිණිය හැකිය. නොඉපයු කල්බදු ආදායම ගිණුම්ගත කරනු ලබන්නේ, කල්බදු ආරම්භ කළ මාසයේ සිට කල් බද්දේ මුළු ජීවිත කාලය පුරා සමානුපාතිකව විසිරී යන පරිද්දෙනි.

1.4.2 ගණුදෙනු කළහැකි හා ආයෝජන සුරැකුම්පත් මත වූ අලාභයන්

ගණුදෙනු කළහැකි හා ආයෝජන සුරැකුම්පත්වල වටිනාකමෙහි වන පහත වැටීමක්, එය තාවකාලික හෝ ස්ථිර වුවද, ලාභ අලාභ ගිණුමේ ගිණුම්ගත කළ යුතුය. සුරැකුම්පත්වල වටිනාකමෙහි වන හීනවීමක් සෘජුවම සංචිත වෙත අය කිරීම විනිවිදභාවය අඩු කරවන අතර, විශේෂයෙන් බැංකුවක් වැනි තැන්පතු භාර ගන්නා ආයතනයක කළමනාකාරිත්වයේ ක්‍රියාකාරී බවෙහි මිණුම් දඩුවක් වන ලාභ අලාභ ගිණුම වෙත ඇති විශ්වාසනීයත්වය පලදු කරවයි.

1.4.3 සේවය අවසන් කිරීමේදී ප්‍රතිලාභ - (ශ්‍රී ලං.ගි.ප්‍ර.16)

විශ්‍රාම වැටුප් පිරිවැය අදාළ වර්ෂය තුළදීම ලාභ අලාභ ගිණුමට අය කෙරේ.

විශ්‍රාම වැටුප් හා විශ්‍රාමික පාරිතෝෂික වශයෙන් සත්‍ය වශයෙන්ම ගෙවන ප්‍රමාණය විශ්‍රාමික වැටුප් අරමුදලට අය කෙරේ.

1.4.4 අතිවිශේෂිත අයිතමයන් - (ශ්‍රී ලං.ගි.ප්‍ර.10)

සාමාන්‍ය බැංකු කටයුතුවලට පිටස්තර, සැලකිය යුතු හා තීරණතරයෙන් සිදුවේ යයි අපේක්ෂා නොකරන සිද්ධීන් හා ගණුදෙනු අතිවිශේෂ අයිතමයන් ලෙස සැලකේ.

2. ආදායම

	<u>බැංකුව</u>		<u>සමූහය</u>	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
දළ ආදායම	.....	.....	.....	.....
<u>අඩුකළා : පිරිවැටුම් බදු</u>	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....
පොලී ආදායම (3)	.....	.....	.....	.....
අනිකුත් ආදායම් (5)	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

<u>බැංකුව</u>		<u>සමුහය</u>	
අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)

**3. පොලී ආදායම**

ණය සහ අත්තිකාරම්	.....	.....	.....
භාණ්ඩාගාර බිල්පත් හා අනිකුත් බැංකු වෙත තබා ඇති වත්කම්	.....	.....	.....
අනිකුත් පොලී ආදායම්	.....	.....	.....
	-----	-----	-----

**4. පොලී වියදම**

දිගුකාලීන ණය ගැනීම්	.....	.....	.....
ණයකර	.....	.....	.....
තැන්පතු	.....	.....	.....
භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිමිලදී ගැනීම්	.....	.....	.....
අනිකුත්	.....	.....	.....
	-----	-----	-----

**5. අනිකුත් ආදායම්**

ශුද්ධ විදේශ විනිමය ලාභය/අලාභය	.....	.....	.....
සුරැකුම් මත ලද ලාභාංශ ආදායම	.....	.....	.....
ලැයිස්තුගත	.....	.....	.....
ලැයිස්තුගත නොකරන ලද	.....	.....	.....
ආශ්‍රිතයන්/පාලිතයන්හි ආයෝජනය මත ලද ලාභාංශ	.....	.....	.....
ලැයිස්තුගත	.....	.....	.....
ලැයිස්තුගත නොවන	.....	.....	.....
ගාස්තු හා කොමිස් ආදායම	.....	.....	.....
ගනුදෙනු කළ හැකි සුරැකුම්පත් මත ලාභය	.....	.....	.....
ආයෝජන සුරැකුම්පත් මත ලාභය	.....	.....	.....
අනිකුත්	.....	.....	.....
	-----	-----	-----

**6. මෙහෙයුම් වියදම්**

මෙහෙයුම් වියදම්වලට පහත දැක්වෙන වියදම් ඇතුළත්ය :			
සභාපතිතුමාගේ සංචිතන	.....	.....	.....
අනිකුත් අධිකාරීන්ගේ සංචිතන	.....	.....	.....
		- ගාස්තු	
		වැටුප්	
		අනිකුත්	
විගණන ගාස්තු	.....	.....	.....
ක්‍රියාවීම්	.....	.....	.....
නීති කටයුතු සඳහා වියදම්	.....	.....	.....
	-----	-----	-----

**7. ආශ්‍රිත සමාගම්හි බදු පෙර ලාභයේ කොටස - බණ්ඩනය**

සමාගමේ නම	සමුභය		
	හිමිකම් ප්‍රතිශතය	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
.....	.....	.....	.....
.....	.....	.....	.....
.....	.....	.....	.....
.....	.....	.....	.....

**8. සාමාන්‍ය කටයුතු වලින් ඉපයූ ලාභය මත බදු**

(අ) බදුකරණය සඳහා අයවීම පහත පරිදිය : -

සලකා බලන වර්ෂයේ ලාභ මත බදු	.....	.....	.....
විලම්බිත බදු සඳහා/වලින් මාරු කිරීම්	.....	.....	.....
පසුගිය වර්ෂය සඳහා වෙන් කරන ලද(වැඩි)/අඩු ප්‍රතිපාදන	.....	.....	.....
	.....	.....	.....

ලාභ මත ආදායම් බද්ද ගණනය කර ඇත්තේ බැංකුවේ බද්දට යටත් වූ ආදායමට..... අනුපාතිකයක් හා ගෙවිය යුතු ආදායම් බද්දට..... අනුපාතයක් මත ගණනය කළ අධිකාරයක් යන දෙකෙහි එකතුවෙනි.

(ආ) බදු බැරකම් ගණනය කිරීමේදී, පහත සඳහන් ආයෝජන සඳහා බදු සහන වශයෙන් රු. .... ක අගයක් 1979 අංක 28 දරණ දේශීය ආදායම් පනතේ ..... වගන්තිය යටතේ ප්‍රදානය කරන ලදී.

.....  
 .....  
 .....

ඉහත සඳහන් කරන ආයෝජන ..... දින හෝ ඊට පෙර බැහැර කරනු ලැබුවහොත් (විසුරුවා හැරීමකදී හෝ ආයෝජක සමාගම සිය ව්‍යාපාර කටයුතු නතර කරනු ලැබීමකදී හැර) ..... තක්සේරු වර්ෂය සඳහා සමාගම අතිරේක ආදායම් බදු ගණනය කිරීමකට යටත් වේ.

හෝ

1979 අංක 28 දරණ දේශීය ආදායම් බදු පනතින් ..... දරණ වගන්තිය යටතේ, පහත සඳහන් ආයෝජන සඳහා ලබාදෙන ලද රු. .... ක ආයෝජන සහන, ආයෝජන සහන සංචිතය වෙත බැර කර ඇත.

.....  
 .....

ඉහත සඳහන් කරන ආයෝජන ..... දින හෝ ඊට පෙර බැහැර කරනු ලැබුවහොත් (විසුරුවා හැරීමකදී හෝ ආයෝජන සමාගම සිය ව්‍යාපාර කටයුතු නතර කරනු ලැබීමකදී හැර), .....තක්සේරු වර්ෂය සඳහා සමාගම අතිරේක ආදායම් බදු ගණනය කිරීමකට යටත් වේ.

**9. අතිවිශේෂ අයිතමයන් - (ශ්‍රී ලං.ගි.ප්‍ර.10)**

අතිවිශේෂ අයිතමයන්හි ස්වභාවය, විස්තර සහ වටිනාකම දැක්විය යුතුය.

**10. පෙර වර්ෂය සඳහා වන ගැලපීම් - (ශ්‍රී ලං.ගි.ප්‍ර.10)**

පෙර වර්ෂය සඳහා වන ගැලපීමක් වෙනුවෙන්, රඳවා ගත් ඉදිරියට ගෙනා ලාභයට කරනු ලබන නැවත සටහන් කිරීමකට අදාළ විස්තර සැපයිය යුතුය. අදාළ ප්‍රමාණය ලාභ අලාභ ගිණුමෙහි දැක්විය හැකි අතර, ඒ සඳහා වන විස්තරය සටහනක් මගින් දැක්විය යුතුය.

**11. ලාභාංශ**

	අතුරු ලාභාංශ ගෙවීම් (%)	යෝජිත අවසන් ලාභාංශය (%)	අදාළ වර්ෂයේ මුළු ගණන (රු.)	පෙර වර්ෂයේ මුළු ගණන (රු.)
ශුද්ධ ලාභාංශ	.....	.....	.....	.....
මූලාශ්‍රයේ දී අඩු කරන ලද බද්ද	.....	.....	.....	.....
		<b>දළ ලාභාංශය</b>	.....	.....
		.....	.....	.....

**12. කොටසකට ඉපයීම**

ගණනය කිරීමේ පදනම දක්වන්න.

**13. මුදල් සහ කෙටිකාලීන අරමුදල්**

	බැංකුව		සමූහය	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
අත ඇති මුදල් හා බැංකු සමග ඇති ශේෂ	.....	.....	.....	.....
කැඳවීම් හා කෙටි දන්වීම් මත වූ මුදල්	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

**14. ශ්‍රී ලංකා මහ බැංකුව සමග ප්‍රතිච්චම් කිරීම සඳහා සුදුසු භාණ්ඩාගාර බිල්පත් සහ අනිකුත් සුරැකුම්පත්**

භාණ්ඩාගාර බිල්පත්	.....	.....	.....	.....
භාණ්ඩාගාර බැඳුම්කර	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

**15. රජයේ සුරැකුම්පත් සහ වෙනත් ගනුදෙනු කළහැකි සුරැකුම්පත්**

ලැයිස්තුගත	.....	.....	.....	.....
ලැයිස්තුගත නොකරන ලද	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

15.1 ලැයිස්තුගත

(අ) බැංකුව

	සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	අදාළ වර්ෂයේ පිරිවැය	අදාළ වර්ෂයේ වෙළෙඳපල වටිනාකම	සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	පෙර වර්ෂයේ පිරිවැය	පෙර වර්ෂයේ වෙළෙඳපල වටිනාකම
.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	_____	_____	_____	_____	_____	_____
	-----	-----	-----	-----	-----	-----

(ආ) සමූහය

.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	_____	_____	_____	_____	_____	_____
	-----	-----	-----	-----	-----	-----

15.2 ලැයිස්තුගත නොවන

(අ) බැංකුව

	සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	අදාළ වර්ෂයේ පිරිවැය	අදාළ වර්ෂය සඳහා අධ්‍යක්ෂ වරුන්ගේ තක්සේරුව	කොටස් සංඛ්‍යාව	පෙර වර්ෂයේ පිරිවැය	පෙර වර්ෂයේ අධ්‍යක්ෂ වරුන්ගේ තක්සේරුව
.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	_____	_____	_____	_____	_____	_____
	-----	-----	-----	-----	-----	-----

(ආ) සමූහය

.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	_____	_____	_____	_____	_____	_____
	-----	-----	-----	-----	-----	-----

සටහන් අංක 14,15 හෝ වෙනත් සටහනක් යටතේ දක්වා ඇති, අලෙවි කරන ලද ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමකට යටත් වූ සුරැකුම්පත්වල වටිනාකම, ඇස්තමේන්තුගත වෙළෙඳපල වටිනාකම සමග වෙනම දක්විය යුතුය. (UITF 13)

**16. අතිකුත් බැංකු සහ මූල්‍ය ආයතන වෙත තබා ඇති වත්කම් හා දුන් ණය**

	<u>බැංකුව</u>		<u>සමූහය</u>	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
බැංකු	.....	.....	.....	.....
මූල්‍ය ආයතන	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

ප්‍රතිවර්තන ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් යටතේ වන ණය අදාළ සුරැකුම්පත්වල ඇස්තමේන්තු ගත වෙළෙඳපල වටිනාකම සමග වෙනමම හෙලිදරව් කළ යුතුය. (UITF 13)

**17. විනිමය බිල්පත්**

	<u>බැංකුව</u>		<u>සමූහය</u>	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
දේශීය බිල්පත්	.....	.....	.....	.....
අතිකුත් බිල්පත්	.....	.....	.....	.....
	.....	.....	.....	.....
(අ) අඩුකළා : අක්‍රමික ණය සඳහා ප්‍රතිපාදන	.....	.....	.....	.....
	.....	.....	.....	.....

**18. ණය හා අත්තිකාරම්**

සෘජු ණය	.....	.....	.....	.....
ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ වන ණය	.....	.....	.....	.....
කාර්ය මණ්ඩල ණය	.....	.....	.....	.....
අතිකුත් ණය	.....	.....	.....	.....
(ආ) අඩුකළා : ණය හාති සඳහා ප්‍රතිපාදන	.....	.....	.....	.....
	.....	.....	.....	.....

**19. ලැබිය යුතු කල්බදු වාරික**

මුළු ලැබිය යුතු වාරික	.....	.....	.....	.....
අඩුකළා : නොඉපයු ආදායම	.....	.....	.....	.....
අඩුකළා : අක්‍රමික ණය සඳහා ප්‍රතිපාදන	.....	.....	.....	.....
අවිනිශ්චිත පොලිය	.....	.....	.....	.....
	.....	.....	.....	.....

ඉහත විග්‍රහය එක් වසරක් තුළ ලැබිය යුතු කල්බදු වාරික හා එක් වසරකට පසුව ලැබිය යුතු කල්බදු වාරික යන දෙකට සටහන දිය යුතුය.

20. ලැබිය යුතු පොලී	බැංකුව		සමූහය	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
ලැබිය යුතු පොලී	.....	.....	.....	.....
අඩුකළා : අවිනිශ්චිත පොලිය	.....	.....	.....	.....
	.....	.....	.....	.....

21. ණය හානි සඳහා ප්‍රතිපාදනවල සහ අවිනිශ්චිත පොලියේ හැසිරීම

	ණය සඳහා ප්‍රතිපාදන			අවිනිශ්චිත පොලිය (රු.)
	විශේෂිත (රු.)	පොදු (රු.)	මුළු එකතුව (රු.)	
19.....ජනවාරි 01 දිනට ශේෂය	.....	.....	.....	.....
කපා හරින ලද මුදල	.....	.....	.....	.....
පසුගිය වසර තුළ කපා හරින ලද ආපසු අයකරගත් අත්තිකාරම්	.....	.....	.....	.....
වර්ෂය තුළ ප්‍රතිපාදන	.....	.....	.....	.....
වර්ෂය තුළ අවිනිශ්චිත පොලිය	.....	.....	.....	.....
අයකර ගත් අවිනිශ්චිත පොලිය	.....	.....	.....	.....
19.... දෙසැම්බර් 31 දිනට ශේෂය	.....	.....	.....	.....

21.1 ණය හානි ප්‍රතිපාදනවල සහ අවිනිශ්චිත පොලිය සඳහා වන විග්‍රහය

	බැංකුව		සමූහය	
	ණය හානි ප්‍රතිපාදන (රු.)	අවිනිශ්චිත පොලිය (රු.)	ණය හානි ප්‍රතිපාදන (රු.)	අවිනිශ්චිත පොලිය (රු.)
විනිමය බිල්පත්	.....	.....	.....	.....
ණය සහ අත්තිකාරම්	.....	.....	.....	.....
ලැබිය යුතු කල්බදු වාරික	.....	.....	.....	.....
	.....	.....	.....	.....

21.2 ආදායම හඳුනාගැනීම සඳහා වන සටහන් අංක 1.4.1 පරිදි පොලිය උපවිත නොකරන ලද, ණය හා අත්තිකාරම්, විනිමය බිල්පත් සහ ලැබිය යුතු කල්බදු වාරික තුළ අඩංගු අක්‍රමික ණය පහත දක්වා ඇත.

	බැංකුව		සමූහය	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
විනිමය බිල්පත්	.....	.....	.....	.....
ණය සහ අත්තිකාරම්	.....	.....	.....	.....
ලැබිය යුතු කල්බදු වාරික	.....	.....	.....	.....
	.....	.....	.....	.....

21.3 ණය අවදනම කේන්ද්‍රගතවීම

පහත දක්වා ඇති බැංකුවේ අත්තිකාරම් සඳහා වන ආංශික විග්‍රහය මගින් ආරථිකයේ විවිධ අංශ වෙත බැංකුවේ අත්තිකාරම්වල ඇති අවදනම පෙන්නුම් කරයි.

	<u>අදාළ වර්ෂය (රු.)</u>	<u>පෙර වර්ෂය (රු.)</u>
අපනයන	.....	.....
ආනයන	.....	.....
කොළ සිල්ලර වෙළඳම	.....	.....
බැංකු, මූල්‍ය හා රක්ෂණ	.....	.....
කෘෂිකාර්මික හා ධීවර - වැවිලි	.....	.....
- අනිකුත්	.....	.....
නිෂ්පාදන	.....	.....
- ඇඟළුම්	.....	.....
- අනිකුත්	.....	.....
හෝටල් හා සංචාරක	.....	.....
නිවාස, ඉදිකිරීම් හා දේපල සංවර්ධනය	.....	.....
පරිභෝජන	.....	.....
සේවා	.....	.....
අනිකුත්	.....	.....

22. ආයෝජන සුරැකුම්පත්

	<u>බැංකුව</u>		<u>සමූහය</u>	
	<u>අදාළ වර්ෂය (රු.)</u>	<u>පෙර වර්ෂය (රු.)</u>	<u>අදාළ වර්ෂය (රු.)</u>	<u>පෙර වර්ෂය (රු.)</u>
ලැයිස්තුගත	.....	.....	.....	.....
ලැයිස්තුගත නොවන	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

22.1 ලැයිස්තුගත

(අ) බැංකුව

	<u>සාමාන්‍ය කොටස් සංඛ්‍යාව</u>	<u>පිරිවැය අදාළ වර්ෂය</u>	<u>වෙළෙඳපල වටිනාකම අදාළ වර්ෂය</u>	<u>සාමාන්‍ය කොටස් සංඛ්‍යාව</u>	<u>පිරිවැය පෙර වර්ෂය</u>	<u>වෙළෙඳපල වටිනාකම පෙර වර්ෂය</u>
.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	.....	.....	.....	.....	.....	.....
	.....	.....	.....	.....	.....	.....

(ආ) සමූහය

.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	.....	.....	.....	.....	.....	.....
	.....	.....	.....	.....	.....	.....

22.2 ලැයිස්තුගත නොවන

(අ) බැංකුව

	සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	පිරිවැය අදාළ වර්ෂය	අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව අදාළ වර්ෂය	සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	පිරිවැය පෙර වර්ෂය	අධ්‍යක්ෂවරුන්ගේ පෙර වර්ෂය
.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	.....	.....	.....	.....	.....	.....

(ආ) සමූහය

.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....
	.....	.....	.....	.....	.....	.....

23. ආශ්‍රිතයන් සහ පාලිතයන්හි ආයෝජනය

23.1 පාලිතයන්හි ආයෝජනය - බැංකුව විසින්

පාලිත සමාගම	ප්‍රධාන කාර්ය	බැංකුවේ අයිතිය %	පිරිවැය අදාළ වර්ෂය	වෙළෙඳපල වටිනාකම අදාළ වර්ෂය	බැංකුවේ අයිතිය %	පිරිවැය පෙර වර්ෂය	වෙළෙඳපල වටිනාකම පෙර වර්ෂය
.....	.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....	.....
		.....	.....	.....	.....	.....	.....

23.2 ආශ්‍රිත සමාගම්වල ආයෝජන

(අ) බැංකුව විසින්

සමාගම	ප්‍රධාන කාර්ය	බැංකුවේ අයිතිය %	පිරිවැය අදාළ වර්ෂය	වෙළෙඳපල වටිනාකම අදාළ වර්ෂය	බැංකුවේ අයිතිය %	පිරිවැය පෙර වර්ෂය	වෙළෙඳපල* වටිනාකම පෙර වර්ෂය
.....	.....	.....	.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....	.....	.....	.....
		.....	.....	.....	.....	.....	.....

\* ලැයිස්තුගත නොවන පාලිත හා ආශ්‍රිත සමාගම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ තක්සේරුව යොදා ඇත.

(ආ) සමූහය විසින්

සමාගම

ඉදිරියට ගෙවන  
ශේෂය  
(රු.)

ආයෝජනවල  
වැඩිවීම  
(රු.)

ලැබූ ලාභාංශ හැර  
ලාභ කොටස  
(රු.)

පසු පසට ගෙන  
ගිය ශේෂය  
(රු.)

24. ලැබිය යුතු සමූහයේ ශේෂයන්

සමාගමේ නම	බැංකුව		සමූහය	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....
.....	.....	.....	.....	.....

25. ස්ථාවර වත්කම්

(අ) බැංකුව

	ඉඩම් හා ගොඩනැගිලි	උපකරණ/ ලීබ්ට්	මෝටර් වාහන	මුළු එකතුව	
				.....12.31 (රු.)	.....12.31 (රු.)
<u>පිරිවැය/තක්සේරු අගය</u>					
දිනට ශේෂය (පෙර වර්ෂය)	.....	.....	.....	.....	.....
වර්ෂයේ එකතුව	.....	.....	.....	.....	.....
වර්ෂය තුළ බැහැර කිරීම්	.....	.....	.....	.....	.....
ප්‍රත්‍යාගණන අතිරික්තය	.....	.....	.....	.....	.....
<u>සමුච්චිත ක්‍ෂය</u>					
..... දිනට ශේෂය (පෙර වර්ෂය)	.....	.....	.....	.....	.....
වර්ෂය තුළ අය කිරීම්	.....	.....	.....	.....	.....
බැහැර කිරීම්	.....	.....	.....	.....	.....
ප්‍රත්‍යාගණන ගැලපීම්	.....	.....	.....	.....	.....
.....12.31 දිනට ශුද්ධ පොත් වටිනාකම අදාළ වර්ෂය	.....	.....	.....	.....	.....
.....12.31 දිනට ශුද්ධ වටිනාකම පෙර වර්ෂය	.....	.....	.....	.....	.....

(ආ) සමුහය

	ඉඩම් හා ගොඩනැගිලි	උපකරණ/ලීබඩු	මෝටර් වාහන	මුළු එකතුව	
				.....12.31 (රු.)	.....12.31 (රු.)
<u>පිරිවැය/තක්සේරු අගය</u>					
දිනට ශේෂය (පෙර වර්ෂය)	.....	.....	.....	.....	.....
වර්ෂයේ එකතුව	.....	.....	.....	.....	.....
වර්ෂය තුළ බැහැර කිරීම්	.....	.....	.....	.....	.....
ප්‍රත්‍යගණන අතිරික්තය	.....	.....	.....	.....	.....
<u>සමුච්චිත ක්ෂය</u>					
..... දිනට ශේෂය (පෙර වර්ෂය)	.....	.....	.....	.....	.....
වර්ෂය තුළ අය කිරීම්	.....	.....	.....	.....	.....
බැහැර කිරීම්	.....	.....	.....	.....	.....
ප්‍රත්‍යගණන ගැලපීම්	.....	.....	.....	.....	.....
.....12.31 දිනට ශුද්ධ පොත් වටිනාකම අදාළ වර්ෂය	.....	.....	.....	.....	.....
.....12.31 දිනට ශුද්ධ වටිනාකම පෙර වර්ෂය	.....	.....	.....	.....	.....

25.1 ශ්‍රී ලං.ශි.ප්‍ර. 18 හා 19 අනුව අවශ්‍ය වන අනිකුත් හෙළිදරව් කිරීම් ද සිදු කළ යුතුය.

**26. අනිකුත් වත්කම්**

	<u>බැංකුව</u>		<u>සමුහය</u>	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
තැන්පතු හා ඉදිරි ගෙවීම් අනිකුත්	.....	.....	.....	.....
	.....	.....	.....	.....
	.....	.....	.....	.....

**27. අස්පාශ්‍ය වත්කම්**

	<u>බැංකුව</u>		<u>සමුහය</u>	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
කීර්ති නාමය	.....	.....	.....	.....
විලම්බිත වියදම්	.....	.....	.....	.....
අනිකුත්	.....	.....	.....	.....
	.....	.....	.....	.....

**28. තැන්පතු**

	<u>බැංකුව</u>		<u>සමූහය</u>	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
ඉතුරුම් තැන්පතු	.....	.....	.....	.....
කාලීන තැන්පතු	.....	.....	.....	.....
තැන්පතු සහතික	.....	.....	.....	.....
අනිකුත්	.....	.....	.....	.....
	-----	-----	-----	-----
බැංකු නොවන ගනුදෙනුකරුවන්ගෙන් ලද තැන්පතු	.....	.....	.....	.....
බැංකු වලින් ලද තැන්පතු	.....	.....	.....	.....
මූල්‍ය ආයතනවලින් ලද තැන්පතු	.....	.....	.....	.....
අනිකුත් මුදල් වෙළෙඳපල තැන්පතු	.....	.....	.....	.....
	-----	-----	-----	-----

**29. ණයට ගැනීම්**

විදේශීය ණය මාර්ග යටතේ වන ශ්‍රී ලංකා රජයේ ණය	.....	.....	.....	.....
අනිකුත් ශ්‍රී ලංකා රජයේ ණය	.....	.....	.....	.....
සෘජු විදේශීය ණය ගැනීම්	.....	.....	.....	.....
ප්‍රතිමූල්‍ය ණය ගැනීම්	.....	.....	.....	.....
ණයකර	.....	.....	.....	.....
යටත් ණයකර	.....	.....	.....	.....
ප්‍රතිමුද්‍රා ගැනීමේ ගිවිසුම් යටතේ ණය ගැනීම්	.....	.....	.....	.....
අනිකුත් ණය ගැනීම්	.....	.....	.....	.....
	-----	-----	-----	-----
වර්ෂයක් තුළ ගෙවිය යුතු	.....	.....	.....	.....
වර්ෂ 1-5 තුළ ගෙවිය යුතු	.....	.....	.....	.....
වසර 5 පසු ගෙවිය යුතු	.....	.....	.....	.....
	-----	-----	-----	-----

**29.1 සුරැකුම් වශයෙන් තබන ලද වත්කම්**

සුරැකුම් වලින් ආවරණය කරන ලද බැරකම්වල මුළු වටිනාකම හා සුරැකුම් ලෙස තබන ලද වත්කම්වල ස්වරූපය හා ධාරක වටිනාකම හෙළිදරව් කළ යුතුය.

**30. ගෙවිය යුතු සමූහයේ සමාගම් නම**

.....	.....	.....	.....
.....	.....	.....	.....
-----	-----	-----	-----
-----	-----	-----	-----

**31. විලම්බිත බදුකරණය**

	බැංකුව		සමුභය	
	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)
ඉදිරියට ගෙන ආ ශේෂය	.....	.....	.....	.....
ප්‍රතිපාදනයේ වැඩිවීම්/අඩුවීම්	.....	.....	.....	.....
	-----	-----	-----	-----

**32. අනිකුත් වගකීම්**

උපවික වියදම්	.....	.....	.....	.....
ගෙවිය යුතු ලාභාංශ	.....	.....	.....	.....
වර්තන බදුකරණය	.....	.....	.....	.....
විශ්‍රාම පාරිභෝගික සඳහා ප්‍රතිපාදන	.....	.....	.....	.....
අනිකුත්	.....	.....	.....	.....
	-----	-----	-----	-----

**33. කොටස් ප්‍රාග්ධනය**

අනුමත කළ ප්‍රාග්ධනය

එකක් රු..... බැගින් වූ සාමාන්‍ය කොටස් .....	.....	.....	.....	.....
	-----	-----	-----	-----

නිකුත් කළ හා ගෙවා තිබී ප්‍රාග්ධනය

ඉදිරියට ගෙනා ශේෂය	.....	.....	.....	.....
එකක් රු. ....බැගින් වූ සාමාන්‍ය කොටස් .....	.....	.....	.....	.....
<u>මෙම වර්ෂය තුළ නිකුත් කිරීම්</u>				
එකක් රු. ....බැගින් වූ සාමාන්‍ය කොටස් .....	.....	.....	.....	.....
	-----	-----	-----	-----

**34. ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන සංචිත**

19..... ජනවාරි 01 දිනට ශේෂය	.....	.....	.....	.....
<u>එකතු කළා :</u> වර්ෂය තුළ මාරු කිරීම්	.....	.....	.....	.....
	-----	-----	-----	-----
19..... දෙසැම්බර් 31 දිනට ශේෂය	.....	.....	.....	.....

බැංකුව		සමූහය	
අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)	අදාළ වර්ෂය (රු.)	පෙර වර්ෂය (රු.)

**35. සංචිත**

සියලුම සංචිතවල වෙනස්වීම් දක්වන්න.

**36. බැඳීම් හා අසහාධ්‍ය වගකීම්**

(අ) සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී, බැංකුව ගනුදෙනුකරුවන් සම්බන්ධ වගකීම්වලට ඇතුළත් වන අතර, ගනුදෙනුකරුවන්ගෙන් නීත්‍යානුකූලව ආපසු අයකර ගත හැකි සමහර වගකීම් දැරීමට බැංකුවට සිදුවේ. මේ ගනුදෙනු හේතුකොටගෙන නියුණු පාඩු සිදුවේ යැයි අපේක්ෂා කරනු නොලැබේ.

(ආ)

ප්‍රතිලාභනය කිරීම්	.....	.....	.....	.....
පොරොත්තුගත ණයවර ලිපි	.....	.....	.....	.....
ඇපකර	.....	.....	.....	.....
බැඳුම්කර සහ බලපත්‍ර	.....	.....	.....	.....
ලේඛණගත ණය	.....	.....	.....	.....
එකතු කිරීමේ පදනම යටතේ යවන ලද බිල්පත්	.....	.....	.....	.....
ඉදිරි විනිමය ගිවිසුම් (ඉද්ධ)	.....	.....	.....	.....
ඉදිරි අනුපාත ගිවිසුම්	.....	.....	.....	.....
අනිකුත්	.....	.....	.....	.....
	.....	.....	.....	.....

(ඇ) බැංකුවට එරෙහිව ඇති තඩු පැවරීම්

(ඈ) මෙම ගිණුම්වලදී ප්‍රතිපාදන සිදු නොකරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රාග්ධන වියදම් - අනුමත කරන ලද සහ ගිවිස ගත්

අනුමත කරන ලද නමුත් ගිවිස නොගත්

.....	.....	.....	.....
.....	.....	.....	.....
.....	.....	.....	.....

**37. ශේෂ පත්‍ර දිනයට පසු සිදුවීම් (ශ්‍රී ලං.ගි.ප්‍ර.12)**

**38. අධ්‍යක්ෂවරුන්ගේ සම්බන්ධතා**

ශ්‍රී ලං.ගි.ප්‍ර.30 සහ 23 අනුකූලව අධ්‍යක්ෂවරුන්ගේ සම්බන්ධතා සඳහා වන හෙළිදරව් කිරීම් සිදු කළ යුතුය.

**39. සබඳතා සහිත පාර්ශව සමග ගනුදෙනු**

ශ්‍රී ලං.ගි.ප්‍ර.30 සහ 23 අනුකූලව සබඳතා සහිත පාර්ශව සමග ගනුදෙනු සඳහා වන හෙළිදරව් කිරීම් සිදු කළ යුතුය.

**40. කල්පිරීමේ විග්‍රහය**

ශේෂ පත්‍ර දිනයක් අදාළ ශිව්සගත් කල්පිරීමේ දිනයක් අතර ඉතිරි කාලසීමාව සඳහා වත්කම් හා වගකීම් පිළිබඳ විශ්ලේෂණය පහත දක්වේ.

මාස 3 ක් ඇතුළත් (රු.)	මාස 3 සිට 12 දක්වා (රු.)	අවුරුදු 1 සිට 3 දක්වා (රු.)	අවුරුදු 3 සිට 5 දක්වා (රු.)	අවුරුදු 5 ට වැඩි (රු.)	එකතුව (රු.)
-----------------------	--------------------------	-----------------------------	-----------------------------	------------------------	-------------

පොලී දරණ වත්කම්

පොලී නොදරණ වත්කම්

**මුළු වත්කම්**

පොලී දරණ වගකීම්

පොලී නොදරණ වගකීම්

**මුළු වගකීම්**

**41. භාරකාරත්ව ක්‍රියාකාරකම්**

බැංකුව විසින් භාරගෙන ඇති සැලකිය යුතු භාරකාරත්ව ක්‍රියාකාරකම්, එම ක්‍රියාකාරකම්වල තරම සහ බැංකුව සිය විශ්වාසනීයභාවය ඉටු කිරීමට අපොහොසත් වීමෙන් සිදුවිය හැකි අලාභය හෙළිදරව් කළ යුතුය.

**42. බැංකුවේ ක්‍රියාකාරකම් ආශ්‍රිත සැලකිය යුතු අවදනම් තත්වයන්**

1. බැංකුව නිරාවරණය වී ඇති පහත සඳහන් අවදනම් අවධාරණය කළ යුතු ය :-

- (අ) ණය අවදනමේ කේන්ද්‍රණය සහිතව ණය අවදනම, බැංකුවේ ප්‍රතිපාර්ශවයන් සහ ආශ්‍රිත පාර්ශව සඳහා ණය අවදනම
- (ආ) විදේශ විනිමය සම්බන්ධ අවදනම
- (ඇ) පොලී අනුපාත සම්බන්ධ අවදනම
- (ඈ) ද්‍රවශීලතාවය සම්බන්ධ අවදනම
- (ඉ) බැංකුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන වෙනත් සැලකිය යුතු අවදනමක් වෙන් නම්

ඉහත සඳහන් බැංකුවේ අවදනම් කළමනාකරණය හා පාලනය කරන ආකාරය පිළිබඳව, පහත කරුණු ඇතුළත් වන පරිදි, කෙටි විස්තරයක් සැපයිය යුතුය :-

- (අ) අවදනමේ ස්වරූපය හා එම අවදනමට නිරාවරණය වන බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳව විස්තරයක් ලබා දිය යුතු ය.
- (ආ) අවදනම් හඳුනා ගැනීමේ හා එය නියමුකරණය කිරීමේ ක්‍රම හා අවදනම නියමුකරණය කරනු ලබන කාල පරාසයන් පිළිබඳව පොදු විස්තරයක් ලබා දිය යුතුය.
- (ඇ) අවදනම පාලනය කිරීමට යොදා ඇති ක්‍රම සහ ක්‍රියා පරිපාටිය පිළිබඳව පොදු විස්තරයක් දිය යුතුය. එහි අදාළ වන පරිදි, අවදනම් සීමා නියම කර ඇත්ද, සුරැකුම් සඳහා කිසියම් ප්‍රතිපත්තියක් වේද, සහ අවදනම අඩු කරලීම සඳහා යොදාගනු ලබන මූල්‍ය උපකරණ පිළිබඳ කිසියම් ප්‍රතිපත්තියක් වේද යන්න දක්විය යුතුය.

11. පහත සඳහන් අරමුණු ලභාකර ගතහැකි වන ලෙස, විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමයක් පවත්වා ගෙන යාම අධ්‍යක්ෂවරුන්ගේ වගකීමක් ලෙස දක්වෙන පරිදි හෙළිදරව් කිරීමක් සිදු කළ යුතුය.

1. ක්‍රියාකාරකම්වල කායඝීෂ්මතාවය හා ඵලදායීතාවය (ක්‍රියාකාරීත්වය පිළිබඳ අරමුණු)
2. මූල්‍යමය හා කළමනාකරණ තොරතුරුවල විශ්වාසනීයත්වය හා සම්පූර්ණභාවය (තොරතුරු පිළිබඳ අරමුණු) ; සහ
3. අදාළ නීතිමය රෙගුලාසි පිළිබඳ අනුකූලතාවය සහ ඒවායේ අදාළත්වය (අනුකූලතාවය පිළිබඳ අරමුණු)

අවදානම් කළමනාකරණය යටතේ විස්තර කරන ලද ක්‍රියාපරිපාටීන්ට අමතරව, අධ්‍යක්ෂවරුන් විසින්, ඵලදායී අභ්‍යන්තර පාලන ක්‍රමයක් ඇති කරලීම සඳහා, පිහිටු වන ලද ක්‍රියාපරිපාටීන් පිළිබඳව විස්තරයක් දිය යුතුය.

**1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත  
1988 අංක 30 දරණ බැංකු පනත  
දන්වීම**

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 19(2) සහ 19(7) යන වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1997 අගෝස්තු 22 වන දින නිකුත් කළ දන්වීම මගින්, 2001 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය සංශෝධනය කිරීම.

1. ඉහත දක්වන දන්වීමේ 2 වන ඡේදය ඉවත්කර ඒ වෙනුවට පහත දක්වන ඡේදය 2 වන ඡේදය වශයෙන් ආදේශ කරන්න.

“2. 2001 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම 1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 19(7) වගන්තිය යටතේ නිකුත් කළ දන්වීමේ 1 වන උපලේඛනයෙන් දී ඇති උපදෙස් පරිදි එකී බැංකුවල අවදානම අනුව බරතැබූ වත්කම් සම්බන්ධයෙන් 5% ක මූලික ප්‍රාග්ධනයක් සංයුක්ත වන පරිදි 10% ක අවම ප්‍රාග්ධන අනුපාතයක් සියළුම කල්හි පවත්වාගෙන යා යුතුය.”

2. මෙම දන්වීමේ 1 වන ඡේදයෙහි දක්වන, 2001 ජනවාරි 1 දින සිට බලපැවැත්විය යුතුවන මූලික ප්‍රාග්ධනය 4% කින් යුක්ත වන ලෙස 8% ක අවම ප්‍රාග්ධන අනුපාතයක් බවට වන, 1997 අගෝස්තු 22 දින නිකුත් කළ දන්වීමේ 1 වන උපලේඛනයේ සියළුම සඳහන් කිරීමක්ම 10% ක් සහ 5% ක් වශයෙන් සංශෝධනය කර කියවිය යුතුය.

ඒ.එස්.ජයවර්ධන  
අධිපති.

කොළඹ  
1999.12.27.

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත  
1988 අංක 30 දරණ බැංකු පනත

විධාන

1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ අංක 76 ඒ(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1997.11.21 දින නිකුත් කළ විධානය මගින්, 2000 ජනවාරි 1 දින සිට බලපැවැත්වීමට නියමිත ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය සංශෝධනය කිරීම.

1. ඉහත දැක්වෙන විධානයේ 1 වන ඡේදය ඉවත්කර ඒ වෙනුවට පහත දැක්වෙන 1 වන ඡේදය ආදේශ කරන්න.

“1. බැංකු පනතේ විස්තර කර ඇති පරිදි ස්කන්ධ ප්‍රාග්ධනයක් පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් 1995 අංක 33 දරණ පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 ඒ(1) වගන්තිය ප්‍රකාරව නිකුත් කළ විධානයේ 1 වන උපලේඛනයේ දී ඇති උපදෙස් ප්‍රකාරව අවදනම සම්බන්ධයෙන් බරතැබූ වත්කම්වලට අදාළව පවත්වාගතයුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය සියළුම කල්හි මූලික ප්‍රාග්ධනය 5% කින් යුක්ත වන සේ අවම ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය 10% ක් වන ලෙස 2001, ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි පවත්වාගත යුතුය.”

2. මෙම විධානයේ 1 වන ඡේදයෙහි දැක්වෙන 2001 ජනවාරි 1 දින සිට බලපැවැත්විය යුතු වන මූලික ප්‍රාග්ධනය 4% කින් යුක්තවන ලෙස 8% ක අවම ප්‍රාග්ධන අනුපාතයක් බවට වන 1997 නොවැම්බර් 21 දින නිකුත් කළ විධානයේ 1 වන උපලේඛනයේ සියළුම සඳහන් කිරීමක්ම 10% සහ 5% ක් වශයෙන් සංශෝධනය කර කියවිය යුතුය.

ඒ.එස්.ජයවර්ධන

අධිපති

කොළඹ

1999.12.27.

බීඑස්/14/88 වෙළුම V

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල,  
41, ජනාධිපති මාවත,  
කොළඹ 1.

1999 දෙසැම්බර් 28.

වෙත : සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු

හිතවත් මහත්මයාණෙනි,

**අවදනම අනුව බරතැනු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය වැඩිකිරීම**

1995 අංක 33 දරන පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 19(7) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, 1997.08.27 දින නිකුත් කළ දන්වීමේ ප්‍රකාරව බැංකු විසින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය සංශෝධනය කර එය 8% සිට 10% දක්වාත්, මූලික ප්‍රාග්ධනය හෝ කාණ්ඩ I ප්‍රාග්ධන අනුපාතය 4% සිට 5% දක්වාත් 2001 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වැඩිකරනු ලබන බව මෙයින් දන්වා සිටිනු ලැබේ.

කරුණාකර මෙම ලිපිය ලැබුණු බව දන්වන්න.

මබගේ හිතවත්,

**සී.අයි.ප්‍රනාන්දු මෙනෙටිය**  
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

බීඑස්/14/88 වෙළුම V

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
8 වන මහල, රේණුකා ගොඩනැගිල්ල,  
41, ජනාධිපති මාවත,  
කොළඹ 1.

1999 දෙසැම්බර් 28

**වෙත : සියළුම බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු**  
(ජාතික ඉතිරිකිරීමේ බැංකුව හැර)

හිතවත් මහත්මයාණෙනි,

අවදනම අනුව බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය වැඩිකිරීම

1995 අංක 33 දරණ පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 ඒ(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, 1997.11.21 දින තිකුත් කළ විධානයේ ප්‍රකාරව බැංකු විසින් පවත්වාගෙන යායුතු මූලික ප්‍රාග්ධනය හෝ කාණ්ඩ I ප්‍රාග්ධන අනුපාතය 4% සිට 5% දක්වා 2001 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වැඩිකරනු ලබන බව මෙයින් දන්වා සිටිනු ලැබේ. සංශෝධනයේ පිටපතක් අමුණා ඇත.

කරුණාකර මෙම ලිපිය ලැබුණු බව දන්වන්න.

මබගේ හිතවත්,

සී.අයි.ප්‍රනාන්දු මෙනෙවිය  
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමු අංකය : ඊසී/01/99(සී ඇන්ඩ් එච්)  
විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ. 883,  
කොළඹ 01.  
1999 පෙබරවාරි මස 09 වැනි දින.

බලය ලත් ටෙලිෆෝන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

විදේශ මගින් පාලනය වන සමාගම් සඳහා ණය හා අයිතිය සහ අනෙකුත් ණය පහසුකම්

1973 අංක 39 දරණ විනිමය පාලන (සංශෝධන) නීතිය මගින් සහ ඉන්පසු 1992.12.24 වැනි දින මා විසින් නිකුත් කරන ලද ඊසී/118/92(සීඇන්ඩ්එච්) අංක දරණ මෙහෙයුම් උපදෙස් මගින් සංශෝධිත, 1953 අංක 24 දරණ විනිමය පාලන පනතේ (423 වැනි පරිච්ඡේදය) 30 වැනි වගන්තියේ 7 වැනි උප වගන්තිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි.

2. එම පනතෙහි ඉහත සඳහන් කරන ලද වගන්තියේ නියමයන්ට අනුව, මහ බැංකුවේ අවසරය නොමැතිව ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුට කිසියම් මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයින් විසින් සෘජුව හෝ වක්‍රව පාලනය කරන කිසියම් තනි ව්‍යාපාරයකට හෝ සමාගමකට ණයට දීමට නොහැකිය.

3. 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතෙහි 17 වැනි වගන්තිය යටතේ අනුමැතිය ලැබූ සමාගම් හැර අනෙකුත් බහුතර අනේවාසික කොටස් හිමියන් සංඛ්‍යාවකින් සමන්විත, ශ්‍රී ලංකාව තුළ සංස්ථාගත කරන ලද සමාගම්වලට ණය සහ අත්තිකාරම් ඇතුළු පහසුකම් සැපයීම සඳහා විනිමය පාලන පනතේ 48 වැනි වගන්තිය ලෙස ගැනෙන 30 වැනි වගන්තියේ 7 වැනි උප වගන්තියෙහි නියමයන්ට අනුව අවසර දෙන බව ඔබට මෙයින් දැනුම් දෙනු ලැබේ.

4. ඔබ විසින් බහුතර අනේවාසික කොටස් හිමියන් සංඛ්‍යාවක් සහිත සමාගම්වලට ඒ ඒ කාර්තුව තුළදී ප්‍රදානය කරන ලද පහසුකම් පිළිබඳ පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් ඊළඟ මාසයේ 15 වැනි දින හෝ ඊට පෙර ලැබෙන පරිදි මෙහෙයුම් අංශය, විනිමය පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ඉක්විට් ඩූ ගොඩනැගිල්ල, අංක 61, ජනාධිපති මාවත, නැ.පෙ. 883, කොළඹ 01 යන ලිපිනයට එවිය යුතු වේ.

- (i) සමාගමේ නම
- (ii) පහසුකම ලැබී ඇති දිනය
- (iii) පහසුකම් වර්ගය
- (iv) පහසුකම ලබා දී ඇති කාලය
- (v) සුරැකුම්පත්හි ස්වභාවය
- (vi) වටිනාකම
- (vii) අරමුණ

මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති සියළුම මෙහෙයුම් උපදෙස් මෙම වක්‍රලේඛය නිකුත් කරන ලද දිනයේ සිට අවලංගු වන බව සැලකිය යුතුය.

මෙයට, විශ්වාසී,

එම්. ආර්. ප්‍රනාන්දු  
විනිමය පාලන

යොමු අංකය: ඊසී/02/99/(බී)  
විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
කොළඹ 01.  
1999.02.24

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

ණයවර ලිපි සඳහා ඊ 2 ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීම

1978.02.03 දිනැති ඊසී/3/78(බී) අංක දරණ අපගේ මෙහෙයුම් උපදෙස් මගින් ඉල්ලා ඇති කොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊ 2 ආකෘති පත්‍ර ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාත අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළයුතු විය. ආනයන ගෙවීම් සඳහා ණයවර ලිපි ස්ථාපනය කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බැවින් ඉහත සඳහන් වක්‍රලේඛය මගින් ඉල්ලා ඇති පරිදි බලය ලත් වෙළෙඳුන් විසින් ඊ 2 ආකෘති පත්‍ර සංඛ්‍යාත අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව දන්වා සිටිමු.

1978.02.03 දිනැති ඊසී/03/78/(බී) අංක දරණ මෙහෙයුම් උපදෙස් මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

මෙයට, විශ්වාසී,

එම්. ආර්. ප්‍රනාන්දු

විනිමය පාලක

යොමු අංකය : ඊසී/03/99(එම්)  
විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
කොළඹ 01.  
1999.05.27

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

අන්තර්ජාතික ආවෘත ගිණුම්

විනිමය පාලන පනතේ 31 වැනි ඡේදයේ විධිවිධානයන්ට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත වෙසෙන නේවාසිකයින් විසින් පවත්වාගෙන යන ආවෘත ගිණුම්වල ඇති ශේෂයට පොලී ගෙවීම සඳහා බලය ලත් වෙළෙඳුන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

තවද, එම ගිණුම් හිමියන්ගේ ඉල්ලීමට අනුව එම පොලී මුදල් ගෙවිය යුතු ආදායම් බදු අඩු කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත ප්‍රේෂණය කිරීම සඳහාද බලය ලත් වෙළෙඳුන් වෙත මෙයින් අවසර දෙනු ලැබේ.

මෙයට, විශ්වාසී,

එම්. ආර්. ප්‍රනාන්දු  
විනිමය පාලක

යොමු අංකය : රීසී/07/99(ඩී)  
විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
කොළඹ 01.  
1999.12.14

බලය ලත් ටෙලෙෆන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

තේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

1991.08.01 වැනි දින මා විසින් නිකුත් කරන ලද රීසී/52/91(ඩී) අංක දරණ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනක්ව, ශේෂය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 500 කට හෝ ඒ හා සමාන වටිනාකමකින් යුතු පිළිගත් ව්‍යවහාර මුදල් ප්‍රමාණයකට අඩුවෙන් ක්‍රියාත්මක වන තේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් වසා දැමීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට, විශ්වාසී,

**එච්. ඒ. ජී. හෙට්ටිආරච්චි**

විනිමය පාලක

යොමු අංකය : ඊසී/08/99(ජී)  
 විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
 ශ්‍රී ලංකා මහ බැංකුව,  
 කැ.පෙ. 883,  
 කොළඹ 01.  
 1999.12.15

බලය ලත් ටෙලිදුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

භාණ්ඩ නැව්ගත කිරීම සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/  
 අභ්‍යන්තර නැව්ගාර බිල්පත්/භාණ්ඩ නැව්ගත  
 කරන්නන්ගේ කුචිතාන්සි නිකුත්කිරීම

උක්ත විෂයය සම්බන්ධයෙන් අංක ඊසී/48/91(ජී) සහ අංක ඊසී/04/97(ජී) දරණ පිළිවෙලින් 1991.07.12 සහ 1997.03.04 දරණ මාගේ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත් වශයෙන්, දැනට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්, මෙහෙයුම් උපදෙස්හි සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනා අතර, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනු වලදී පිළිගන්නා ලෙසද ඉල්ලා සිටිනු ලැබේ.

<u>භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම</u>	<u>ලියාපදිංචි අංකය</u>
1. සීමාසහිත ඇකෝර්ඩ් එක්ස්ප්‍රස් (පෞද්ගලික) සමාගම	06/07/009/0087
2. සීමාසහිත සිලෝන් ෂීප් සප්ලයර්ස් (1972) සමාගම	06/07/009/0088

මෙයට, විශ්වාසී,

එච්. ජී. ජී. හෙට්ටිආරච්චි  
 විනිමය පාලක



(බලය ලත් වෙළෙඳ සහ කාඩ්පත් අයැදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුය)

**ශ්‍රී ලංකා මහ බැංකුව**

**ආකෘති පත්‍ර 3 - විද්‍යුත් අරමුදල් පැවරුම් කාඩ්පත් (වි.අ.පැ.කා.) අයැදුම්කරු විසින් කරනු ලබන ප්‍රකාශය**

**විනිමය පාලක වෙත :**

ණය, හර සහ වෙනත් මුදල් පැවරුම් කාඩ්පත් මගින් විදේශ විනිමය ලබා ගැනීමට අදහස් කරන අයැදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුය.

සම්පූර්ණ නම : .....  
 (පැහැදිලි අකුරින්)

ලිපිනය : .....  
 (පැහැදිලි අකුරින්)

ජා.හැ.අංකය : .....

විදේශ ගමන් බලපත් අංකය: .....

ආදායම් බදු ලිපිගොනු අංකය: .....

වි.අ.පැ.කා. ලබා ගැනීමේ අරමුණ :  
 (ගමන් වියදම්, හෝටල් ගාස්තු, අවස්ථානුකූල වියදම්, වෛද්‍ය ගාස්තු සහ පෞද්ගලික පරිහරණය සඳහා භාණ්ඩ මිලදී ගැනීම වැනි පෞද්ගලික වියදම්)

ණය/හර සීමාව : .....

මෙම ආකෘති පත්‍රයෙහි ම විසින් ඉහත සඳහන් කරන ලද විස්තර සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කරන අතර මට නිකුත් කර ඇති ජාත්‍යන්තර විද්‍යුත් අරමුදල් කාඩ්පත බලය ලත් වෙළෙඳ විසින් අනුමත කරන ලද සීමාවන් තුළ ඉහත සඳහන් කර ඇති අරමුණු සඳහා පමණක් මම ප්‍රයෝජනයට ගන්නා බවට පොරොන්දු වන අතර, වාණිජ ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට හෝ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා භාවිතා නොකරන බවටද සහතික වෙමි. පහත සඳහන් කාඩ්පත් දතට මා සතුව පවත්නා බව තවදුරටත් සඳහන් කරන අතර, යම් හෙයකින් මා ස්ථිර පදිංචිය සඳහා හෝ රැකියාව සඳහා ලංකාව අත හැර ගියහොත් ජාත්‍යන්තර විද්‍යුත් කාඩ්පත නිකුත් කරන ලද බලය ලත් වෙළෙඳ වෙත භාර දීමටද එකඟ වෙමි.

බැංකුවේ නම	කාඩ්පත් වර්ගය	කාඩ්පත් අංකය
1. ....	.....	.....
2. ....	.....	.....
3. ....	.....	.....
4. ....	.....	.....
5. ....	.....	.....

දිනය : .....  
 දිනය/මාසය/වර්ෂය                      අයැදුම්කරුගේ අත්සන

**විනිමය පාලක වෙත :**

ණය/හර/අරමුදල් පැවරුම් කාඩ්පත් නිකුත් කිරීමට බලය ලත් බැංකුව/කාඩ්පත් මධ්‍යස්ථානය/බලය ලත් වෙළෙඳ විසින් සම්පූර්ණ කළ යුතුය.

බැංකු සංකේත අංකය : .....  
 ශාඛා සංකේත අංකය : .....  
 අරමුණු සංකේත අංකය : .....  
 ව්‍යවහාර මුදල් සංකේත අංකය : .....  
 අනුමත කරන ලද ණය/  
 හර සීමාව : .....

අදාළ ලියකියවිලි ම විසින් පරීක්ෂා කරන ලද අතර, අයැදුම්කරුගේ යහපත් අරමුණු පිළිබඳව සැහීමකට පත් වූ බව සඳහන් කරමි. වි.අ.පැ.කා.විසින් අයැදුම්කරු ජා.අ.හැ. කාඩ්පතින් මුද හරිනු ලබන විදේශ විනිමය මෙම ආකෘති පත්‍රයෙහි අයැදුම්කරු විසින් ප්‍රකාශිත අරමුණු හැර වෙනත් අරමුණු සඳහා භාවිතා නොකරන බවට පොරොන්දු වූ බවද තහවුරු කරන අතර කාඩ්පත් හිමියා විසින් කරනු ලබන වැය කිරීම් සම්බන්ධ අවශ්‍ය තොරතුරු විනිමය පාලක වෙත දන්වා සිටීමටද පොරොන්දු වෙමි.

දිනය : .....  
 දිනය/මාසය/වර්ෂය                      බලය ලත් වෙළෙඳගේ අත්සන සහ මුද්‍රාව

ප.ලි. ආකෘති පත්‍ර අංක 3 අයැදුම්කරු විසින් පෞද්ගලිකව අත්සන් කළ යුතුය. තුන්වැනි පාර්ශවයක් විසින් අත්සන් කරනු ලබන අයැදුම්පත් භාර නොගත යුතුය. වි.අ.පැ. කාඩ්පත් නිකුත් කිරීමෙන් අනතුරුව සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර අංක 3 හි පිටපත් ඔබ වෙත රඳවාගෙන මුල් පිටපත් කොළඹ 1, ජනාධිපති මාවතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ඒකකය වෙත දිනපතා එවිය යුතුය.

විනිමය පාලක (මෙහෙයුම් ඒකකයේ අවධානයට)  
 විනිමය පාලන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව  
 කොළඹ 1.

මාසික වාර්තාව  
 අනු අංකය :

ශ්‍රී ලංකා මහ බැංකුව

1953 අංක 24 දරණ විනිමය පාලන පනතේ 3 වැනි වගන්තිය අනුව 1999.12.17 වැනි දින  
නිකුත් කරන ලද ඊසී/09/99(ඩී) අංක දරණ මෙහෙයුම් උපදෙස්හි 4.2 ඡේදයට  
අනුව නිකුත් කරනු ලබන 1999 ..... මාසය සඳහා වූ වාර්තාව

' අ ' කොටස - ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 5,000 ට වඩා භාවිතා කරන ලද කාඩ්පත් හිමියන් පිළිබඳ විස්තර

කාඩ්පත් හිමියාගේ නම සහ ලිපිනය(පැහැදිලි අකුරෙන්)	ජා.හැ.අංකය	විදේශ ගමන් බලපත් අංකය	කාඩ්පත් අංකය	මාසය තුළ පාවිච්චි කරන ලද මුළු මුදල	කාර්යාලයීය ප්‍රයෝජනය සඳහා

' ආ ' කොටස - විද්‍යුත් අරමුදල් පැවරුම් කාඩ්පත් නිකුතුවේ හා පරිභෝජනයේ සාරාංශය

මාසය තුළ නිකුත් කරන ලද කාඩ්පත් ගණන	කාඩ්පත් වර්ගය	සියළුම වි.අ.පැ. කාඩ්පත් හිමියන් විසින් පරිභෝජනය කරන ලද මුළු විදේශ විනිමය ප්‍රමාණය

1953 අංක 24 දරණ විනිමය පාලන පනත අනුව 1999.12.17 වැනි දින නිකුත් කරන ලද ඊසී/09/99(ඩී) අංක දරණ මෙහෙයුම් උපදෙස් අනුව මෙම ප්‍රකාශනය පිළියෙල කළ බවට සහතික කරමි.

බැංකුව විසින් බලය පවරන ලද නිලධාරියාගේ අත්සන  
 බැංකුවේ/බලය ලත් නිලධාරියාගේ මුද්‍රාව :  
 දිනය : .....  
 දිනය/මාසය/වර්ෂය

යොමු අංකය : ඊසී/10/99(එම්.සී.)  
විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
කොළඹ 01.  
1999.12.17

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්.

මහත්වරුනි,

**විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා ආකෘති පත්‍ර 1 සහ  
ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම**

1998.12.24 වැනි දින මා විසින් නිකුත් කරන ලද ඊසී/07/98(එම්.සී.) අංක දරණ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව,  
විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා භාවිතා කරන ලද ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 හි මේ සමග  
අමුණා ඇති ආදර්ශ ආකෘති පත්‍රවල සඳහන් පරිදි මින් පසු ආදායම් බදු ලිපිගොනු අංකය ඇතුළත් කළයුතු බව මෙයින් දැනුම්  
දෙනු ලැබේ.

මෙයට, විශ්වාසී,

එච්. ඒ. ජී. හෙට්ටිආරච්චි

විනිමය පාලක

පිටපත් : නි.අ.වරුන්  
වි.අ.වරුන්  
අධිපතිගේ සහකාර  
උපදේශකවරුන්  
අධිපතිගේ ලේකම්

බැංකුව	ශාඛාව	අනුක්‍රමික අංකය

### ශ්‍රී ලංකා මහ බැංකුව

#### විදේශ විනිමය මුද්‍ර හැරීම පිළිබඳ තොරතුරු ආකෘති පත්‍රය 1 - විදේශ විනිමය විකිණීම

බලය ලත් වෙළෙඳුන් වෙත.

විනිමය පාලක වෙත.

විදේශ විනිමය සඳහා අයදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුයි.

බලය ලත් වෙළෙඳුන්/විදේශ විනිමය නිකුත් කිරීම සඳහා අවසර ලත් විදේශ ගමන් නියෝජිතයා විසින් සම්පූර්ණ කළ යුතුයි.

සම්පූර්ණ නම : .....  
(පැහැදිලි අකුරින්)

බැංකු සංකේත අංකය : .....  
විදේශ ගමන් නියෝජිතයාගේ  
නම : .....

ලිපිනය : .....  
(පැහැදිලි අකුරින්) .....

ශාඛා සංකේත අංකය : .....  
ආංශික සංකේත අංකය : .....

ජා.හැ.අංකය : .....  
විදේශ ගමන්  
බලපත් අංකය : .....

රටෙහි සංකේත අංකය : .....  
අරමුණු සංකේත අංකය : .....  
ව්‍යවහාර මුදල් සංකේත අංකය : .....

ආදායම් බදු ලිපිගොනු  
අංකය : .....

මුද්‍ර හරින ලද විදේශ විනිමය  
සංචාරක චෙක්පත් .....

ගුවන් ගමන්  
නියෝජිතයා : .....

අණකර .....

ගුවන් ප්‍රවේශපත්‍ර  
අංකය : .....

ව්‍යවහාර මුදල් තෝට්ටු .....

පිටත්වීමට නියමිත  
දිනය : .....

වෙනත්(සඳහන් කරන්න) .....

ගමනාන්තය : .....



බැංකුව	ශාඛාව	අනුක්‍රමික අංකය

### ශ්‍රී ලංකා මහ බැංකුව

**ආමුඛ ප්‍රේෂණ විදේශ විනිමය පිළිබඳ තොරතුරු  
ආකෘති පත්‍රය 2 - විදේශ විනිමය මිලට ගැනීම**

---

බලය ලත් වෙළෙන්දා වෙත.

විනිමය පාලක වෙත.

ආමුඛ ප්‍රේෂණ අරථ ලාභීන් විසින් සම්පූර්ණ කළ යුතුයි.

බලය ලත් වෙළෙන්දා විසින් සම්පූර්ණ කළ යුතුයි.

සම්පූර්ණ නම : .....

.....

බැංකු සංකේත අංකය/විදේශ ගමන් නියෝජිතයාගේ නම :

.....

ලිපිනය : .....

.....

.....

ශාඛා සංකේතය : .....

ජා.හැ.අංකය : .....

ආංශික සංකේතය : .....

ආදායම් බදු ලිපිගොනු අංකය : .....

රටෙහි සංකේතය : .....

ප්‍රේෂකගේ නම හා ලිපිනය :

.....

.....

.....

.....

ව්‍යවහාර මුදල් සංකේතය : .....

මුදල් ප්‍රමාණය : .....



සියළුම ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

**ශ්‍රී ලංකා මහ බැංකුව - රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
භාණ්ඩාගාර බිල්පත් උපදෙස් මාලා - අංක 2**

- 01. මේ දක්වා පරිණත කාලසීමාවන් මාස 3, මාස 6 සහ මාස 12 වශයෙන් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත්, 1999 ඔක්තෝබර් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රාථමික වෙන්දේසි සඳහා දින 91, දින 182 සහ දින 364 යන දෛනික ගණනය කිරීමේ පදනම මත නිකුත් කෙරේ.
- 02. ප්‍රාථමික වෙන්දේසි සඳහා ඉදිරිපත් කරනු ලබන ලංසු සඳහා මිල ගණන තීරණය කිරීම මෙම පදනම මත කරන ලෙසට ප්‍රාථමික අලෙවිකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. 1999 ඔක්තෝබර් මස 20 වැනි දින දක්වා නිකුත් කරන ලද පරිණත කාලසීමාව මාස 3, මාස 6 සහ මාස 12 යන භාණ්ඩාගාර බිල්පත් එවා පරිණත වී ගෙවීම් කර අවසන් වන තෙක් එම පරිණත කාලසීමා යටතේම නොවෙනස්ව පවතිනු ඇත.
- 03. ඉහත අංක 1 හි සඳහන් වෙනස සමග භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලදී, දින ගණනය කිරීම් පදනම වූ සත්‍ය දින ගණන් ගැනීමේ ක්‍රමය අත්හරිනු ලැබේ. ද්විතීයික වෙළෙඳපොළෙහි ඒකාකාරී භාවිතයන් පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වර්ෂයේ දින ගණන ලෙස දින 364 භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ගණනය කිරීම් කළයුතු පදනම සත්‍ය දින ගණන/දින 364 වේ.
- 04. මෙම නව ගණනය කිරීමේ ක්‍රමය 1999 ඔක්තෝබර් මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වුවද, මෙම දිනට පෙර නිකුත් කර ඇති පරිණත කාලසීමාව මාස 3, මාස 6 සහ මාස 12 වශයෙන් වූ භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් සිදුවන ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ද නව දින ගණනය කිරීමේ පදනම ප්‍රාථමික අලෙවිකරුවන් විසින් යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කිසියම් කාල පරාසයක් නොමැතිව නව දින ගණනය කිරීමේ ක්‍රමය ඒකාකාරීත්වයක් සඳහා මේ අනුව පදනම් වනු ඇත.
- 05. භාණ්ඩාගාර බිල්පත් පරිණත වන දිනය බැංකු නිවාඩු දිනයක් වන අවස්ථාවලදී, දිනට ක්‍රියාත්මක වන පරිදිම එම නිවාඩු දිනයට පෙර වැඩ කරන දිනය එම බිල්පත්වලට ගෙවීම් කරන දිනය වනු ඇත.

කේ. ජී. ඩී. ඩී. විරසිංහ  
අතිරේක රාජ්‍ය ණය අධිකාරී

1999 ඔක්තෝබර් මස 11 වැනි දින.